

# මූල්‍ය අංශයේ ක්‍රියාකාරන්වය සහ පද්ධති ස්ථාපිතාව

## 8.1 සමස්ත නිරක්ෂණ

**2015** වසරේ දී, මූල්‍ය අංශය ආර්ථික වර්ධනය හා තිතකර විවිධානකීලි නියාමන ක්‍රියාමාර්ග පිළිබඳ කරමින් ඉහළ කාර්යසාධනයක් පෙන් වූ අතර, එය රටෙහි මූල්‍ය පද්ධති ස්ථාපිතාවය තවදුරටත් ගැකිමත් කිරීමට දායක විය. එම වැඩිදියුණු වූ කාර්යසාධනය මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳපොල හා ගෙවීම් පියවේම පද්ධතිවලට අඛළ මූලික දුරශකවලින් පිළිබඳ විය.

මූල්‍ය ආයතන පිළිබඳව සලකා බැඳු කළ, බැංකු අංශයේ සමස්ත වත්කම් 2014 වසරේ දී ඇති වූ සියයට 17.3 ක් වූ වර්ධනයට සාපේක්ෂව 2015 වසරේ දී සියයට 15.9 ක වර්ධනයක් පෙන්නුම් කරමින් වසර අවසානයේ රුපියල් වේලියන 8.1 ක් වාර්තා කරන ලද අතර, ගේ පත්‍ර නොවන අනාවරණයන් සියයට 8.1 ක වර්ධනයක් පෙන්වමින් රුපියල් වේලියන 3.4 කට ආසන්න විය. ගනුදෙනුකරුවන්ගේ තැන්පතු මගින් ප්‍රධාන වශයෙන්ම මූල්‍යනය කරන ලද දේශීය බැංකුවල රුපියල් තෙයිම්වල ඉහළ යැම් වත්කම්වල වර්ධනයට ප්‍රධාන හේතුව විය. අත්‍යිය තෙය අනුපාතය 2014 වසරේ පැවති සියයට 4.2 ක සිට 2015 වසර අවසානයේ සියයට 3.2 ක් දක්වා පහළ යැම්න් පිළිබඳ වන පරිදි බැංකු අංශයේ වත්කම්වල ගුණාත්මකභාවය 2015 වසරේ දී තවදුරටත් ඉහළ යන ලදී. මෙහෙයුම් ආදායම සියයට 10.3 ක වර්ධනයක් දැක් වූ අතර වත්කම් මත ප්‍රතිලාභ අනුපාතිකය හා හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතිකය පිළිවෙළින් සියයට 3.0 ක් හා සියයට 12.3 ක් දක්වා පිළිවෙළින් පදනම් අංක 10 ක් හා පදනම් අංක 170 කින් ආන්තිකව පහළ යැම්ව බලපාන ලදී. එම අංශයේ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය 2014 වසරේ පැවති සියයට 13.5 සිට 2015 වසරේ සියයට 11.2 ක්

හා සැසදිණි. සියයට 33 ක් පමණ වන දේශීය බැංකු අංශයෙහි ව්‍යවස්ථාපිත ද්‍රව්‍යීලතා වත්කම් අනුපාතය, එහි අවම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවය වන සියයට 20 ට වඩා ඉහළ මට්ටමක් පවත්වා ගන්නා ලදී. සමස්ත වත්කම්වල වර්ධනයන් සමග බැංකු අංශයේ සමස්ත අවදානම් මත පදනම් වූ ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය 2014 වසරේ පැවති සියයට 16.6 සිට 2015 වසරේ අවසානය වන විට සියයට 14.2 දක්වා පහත වැටුණි. බලපත්‍රකාශ මූදල් සමාගම් හා විශේෂිත කළේදු මූල්‍යකරන සමාගම් අංශයේ සමස්ත වත්කම් සියයට 22.3 ක් සිසු වර්ධනයක් පෙන්නුම් කරමින් 2015 වසර අවසානයට රුපියල් බිජියන 996 ක් වූ අතරම එමගින් එම අංශයේ වත්කම්වල ගුණාත්මකභාවය ඉහළ යැම් අත්‍යිය තෙය අනුපාතය 2014 වසරේ පැවති සියයට 6.9 සිට සියයට 5.7 දක්වා පහත වැටුමෙන් පිළිබඳ වේ. එම අංශය 2015 වසර තුළ දී අඩු වෙළඳපොල අවදානමක් හා යහපත් ද්‍රව්‍යීලතා මට්ටමක මෙහෙයුම් කටයුතු සිදු කරන ලදී. ලාභඝායීත්වය පිළිබඳ සලකා බැඳු කළ, මෙහෙයුම් පිරිවැයෙහි සිසු ඉහළ යැම් එම අංශයෙහි වත්කම් මත ප්‍රතිලාභ අනුපාතිකය හා හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතිකය පිළිවෙළින් සියයට 3.0 ක් හා සියයට 12.3 ක් දක්වා පිළිවෙළින් පදනම් අංක 10 ක් හා පදනම් අංක 170 කින් ආන්තිකව පහළ යැම්ව බලපාන ලදී. එම අංශයේ සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය 2014 වසරේ පැවති සියයට 13.5 සිට 2015 වසරේ සියයට 11.2 ක්

ගෞලීය ප්‍රවත්තන හේතුවෙන් ඇති වූ මූල්‍යමය භා ගෙවුම් තුළන තත්ත්වයන්හි ප්‍රතිඵලයක් ලෙස වසර තුළ දේශීය මූල්‍ය වෙළඳපොල සාපේක්ෂව ඉහළ විවෘතයක් සහිතව ක්‍රියාත්මක විය. දේශීය මුදල් වෙළඳපොලෙහි තුළික පහත වැට්මක් පිළිබඳ කරමින් අතිරික්ත රුපියල් ද්‍රව්‍යීලනාවය 2014 වසරේ දී පැවති රුපියල් බිලියන 331 සිට 2015 වසර අවසානය වන විට රුපියල් බිලියන 105 ක් දක්වා පහත වැට්මුණු අතර, බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය 2014 වසරේ දී පැවති සියලු 5.72-7.68 පරාසයට සාපේක්ෂව 2015 වසරේ දී සියලු 5.80-7.00 පරාසය තුළ පැවතුණි. දේශීය විදේශ විනිමය වෙළඳපොලේ ගනුදෙනුවල පරිමාවෙහි පහත වැට්මක් දක්නට ලැබූණු අතර, විදේශ සංවිතවල ආධාරයෙන් දේශීය විදේශ විනිමය වෙළඳපොල තුළ සිදු කරන ලද මැදිහත්වීම් හරහා එ.ජ.ඩොලරයට එරෙහිව රුපියල මත පැවති අසාමාන්‍ය විවෘතාව තරමක් දුරට සමනය කරන ලදී. කෙසේ වෙතත්, එ.ජ.ඩොලරයට පැවති ඉල්ලුම ඉහළ යැම භා විනිමය අනුපාත නිර්ණය කිරීම සඳහා අවශ්‍ය පහසුකම් ඉහළ තමන්තාවයකින් වෙළඳපොලට ලබා දීම සඳහා 2015 සැප්තැම්බර මස දී ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ මගින් එ.ජ.ඩොලරයට එරෙහිව රුපියල් සියලු 9.0 කින් පමණ පිරිහිමකට පත් විය. විදේශීය ආයෝජකයන් විසින් භාණ්ඩාගාර බිල්පත් භා භාණ්ඩාගාර බැඳුම්කරවල සිදු කරන ලද ආයෝජනයන්ගෙන් සැලකිය යුතු ප්‍රමාණයක් ආපසු ගැනීම භා 2015 දෙසැම්බර වන විට ව්‍යවස්ථාපිත ආන්තික අවශ්‍යතාවය පාදකාංක 150 දක්වා ඉහළ යැම නිසා රජයේ සුරක්ෂිත වෙළඳපොලෙහි 2015 වසර අවසානයේ දී දින 364 කළුපිටිම් සහිත භාණ්ඩාගාර බිල්පත්වල එලදා අනුපාතිකය 2014 වසරට සාපේක්ෂව පාදකාංක 130 කින් ඉහළ යන ලදී. කොටස්

වෙළඳපොලෙහි, වෙළඳපොල ප්‍රාග්ධනීකරණය 2015 වසර අවසානයට රුපියල් ත්‍රිලියන 2.9 දක්වා සියලු 5.4 කින් පහත වැට්මුණු අතර, සමස්ත කොටස් මිලදුරුගකය 2014 වසරට පැවති ඒකක 7,299 සිට 2015 වසර අවසානයට ඒකක 6,894 දක්වා සියලු 5.5 කින් පහත වැට්මුණි.

එ අතරම, විශාල භා සුළු අගයන්ගේ වටිනාකම් සහිත ගනුදෙනු පියවීම සිදු කෙරෙන ජාතික ගෙවීම් පද්ධතිවල ක්‍රියාකාරීත්වය ස්ථාපිත ගැටුප බාධාවලින් තොරව සිදුවූ අතර, මූල්‍ය අංශයෙහි වර්ධනය භා වෙනස් වන ගෙවීම් අවශ්‍යතා සමග වඩා කාර්යක්ෂමවත්, ආරක්ෂාකාරීවත් සිදු විය. විශාල වටිනාකම් සහිත ගනුදෙනුවල පියවීම් සඳහා වන තත්කාලීන දළ පියවීම් පද්ධතිය හරහා සිදු කරන ලද එවත් ගනුදෙනුවල මුළු වටිනකම 2015 දී සියලු 41.8 කින් රුපියල් ත්‍රිලියන 84.4 දක්වා වර්ධනය වූ අතරම, සුළු වටිනාකම් සහිත

### 3.1 සංඛ්‍යා සටහන

### මුළු අංශයෙහි සමස්ත වත්තම්

	2014 (අ)		2015 (ආ)	
	රුපියල් විලියන	ප්‍රතිඵලය	රුපියල් විලියන	ප්‍රතිඵලය
බංඡ අංශය	8,442	70.3	9,503	69.6
මහ බැංකුව	1,471	12.2	1,426	10.4
බලපුළුලාභි වාණිජ බැංකු	5,884	49.0	6,974	51.1
බලපුළුලාභි විශේෂ බැංකු	1,087	9.1	1,103	8.1
තැන්පතු භාර ගන්නා අනෙකුත්				
මූල්‍ය ආයතන	857	7.1	1,042	7.6
බලපුළුලාභි මුදල් සමාගම්	743	6.2	915	6.7
සමුළුපාර උම්‍ය බැංකු	103	0.8	116	0.8
සකසුරුවම් හා ණය ගනුදෙනු සම්පූර්ණ සඳහා සම්බන්ධ සාපේක්ෂ	11	0.1	11	0.1
විශේෂ මූල්‍ය ආයතන	441	3.7	544	4.0
විශේෂ කළඹදු මූල්‍යකරණ සමාගම්	72	0.6	81	0.6
ප්‍රාථමික අමැලධාරුවන්	195	1.6	283	2.0
කොටස් තායෝජකරුවන්	11	0.1	10	0.1
ඒකක භාර / ඒකක භාර කළමනාකරණ සමාගම්	127	1.1	130	1.0
වෙළඳපොල අතරමුදාල් (ඇ)	29	0.2	32	0.2
ව්‍යවසායක ප්‍රාධින සමාගම්	7	0.1	8	0.1
ගිවිසුමාන ඉතිරි කිරීම ආයතන	2,275	18.9	2,573	18.8
රුක්ෂණ සමාගම්	414	3.4	454	3.3
සේවක අර්ථසාධක අරමුදල	1,487	12.4	1,665	12.2
සේවක නිපුණතායන්ගේ භාර අරමුදල	199	1.7	223	1.6
අනුමත ව්‍යුහ සහ අර්ථසාධක	134	1.1	185	1.4
රුජ්‍ය සේවක අර්ථසාධක අරමුදල	41	0.3	46	0.3
<b>එකතුව</b>	<b>12,015</b>	<b>100.0</b>	<b>13,662</b>	<b>100.0</b>

(අ) සංයෝගීක

මුද්‍රා: ශ්‍රී ලංකා මහ බැංකුව

(ඇ) නාවකලික

(ඇ) ප්‍රාථමිකයන්, ආයෝජන කළමනාකරුවන් සහ

අනිතික සැපුම්කරුවන් අනුලත් වේ.

గැනුදෙනු පියවීම සඳහා වන සූල් පරිමාණ ගෙවීම් පද්ධතිය මගින් සිදු කරන ලද එවන් ගැනුදෙනුවල අයය රුපියල් වේලයන 11.1 දක්වා සියයට 13.3 ක වර්ධනයකි.

නව විවක්ෂණ රෙගුලාසි සලකා බැඳීමේදී, මූල්‍ය ක්ෂේත්‍රයේ අවබුහම් කළමනාකරණය ගත්තිමත් කිරීමට භා මහජන විශ්වාසය වැඩිහිපුණු කිරීම අරමුණු කරගත් නව විවක්ෂණයිලි රෙගුලාසි භා ප්‍රතිපත්ති ගණනාවක් 2015 වසර තුළ දී හඳුන්වා දෙන ලදී. බාසල් III ද්‍රව්‍යිලතා ප්‍රමිති යටතේ බලපත්‍රලාභී බැංකු සඳහා ද්‍රව්‍යිලතා ආචරණ අනුපාතය පිළිබඳ විධාන ක්‍රියාවට තැබූවීම, බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම සහ විශේෂිත කළේදු මූල්‍යකරණ සමාගම් විසින් රථවාහන මිලදී ගැනීමට හෝ පරිහරණයට ලබා දෙන ගිය සහ අත්තිකාරම් සඳහා වටිනාකම මත වූ අත්තිකාරම් අනුපාතයේ සියයට 70 ක උපරිම සීමාවක් පැනවීම, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කළේදු මූල්‍යකරණ සමාගමවල ගාබා සහ වෙනත් ව්‍යාපාර සේවාන විවෘත කිරීම, වැසීම, ගාබාවක සේවානය වෙනස් කිරීම පිළිබඳ නව නියාමන රාමුවක් ඇති කිරීම, බැංකු භා බලපත්‍රලාභී මූල්‍ය භා විශේෂිත කළේදු මූල්‍යකරණ සමාගම් අංශවලට හඳුන්වා දෙන ලද ප්‍රධාන නියාමන ප්‍රතිපත්ති වේ. නීත්‍යානුකූල ලෙසස ප්‍රතිසේවාලිත රක්ෂණ හිමිකම් දින 60 ක් ඇතුළත එකී යයුදුම්කරුවන්ට පියවීමට සියලු රක්ෂණ සමාගමවලට විධාන නිකුත් කිරීම, අවබුහම මත පදනම් වූ තුළත්ත් ආන්තික (ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා) නීති භා සියලු රක්ෂණ තැරැවිකරුවන්ට අවම ගුද්ධ ප්‍රාග්ධන මට්ටමක් පවත්වා ගෙන යැමේ අවබුහාවය යනාදිය පනවන ලද අනෙකුත් ප්‍රධාන නියාමන ප්‍රතිපත්ති වේ.

### 8.2 බැංකු අංශයෙහි කාර්යකාධනය

2015 වසර තුළ දී ග්‍රී ලංකා මහ බැංකුවේ විවක්ෂණයෙන් විධිවිධාන හේතුවෙන් දේශීය මූල්‍ය අංශයේ පද්ධතිමය වගයෙන් ඉතා වැදගත් ම අංශය වූ බැංකු අංශය සිය වත්කම් පදනම, අවබුනම් කළමනාකරණ හැකියාව සහ අවබුනම් දරා ගැනීමේ හැකියාව අඛණ්ඩව වර්ධනය කරගනු ලැබේය. බැංකු අංශයේ වත්කම් පදනම 2015 වසර අවසන් වනවිට රුපියල් ට්‍රේලියන 8.1 ක් දක්වා සියයට 15.9 කින් වර්ධනය වුවද, එය 2014 වසරේ වාර්තා වූ සියයට 17.3 ක වර්ධනයට වඩා අඩු අයයක් ගන්නා ලදී. වත්කම්වල ඉහළ යාම සඳහා මූලික වගයෙන් නො හා අත්තිකාරම්වල වර්ධනය බලපෑ අතර, එය මුළු වත්කම් කළමින් වර්ධනයෙන් සියයට 74.2 ක් සඳහා දායක විය. වත්කම් වර්ධනය සඳහා මූලික වගයෙන් මුදල් තැන්පත්වල ඉහළ යාම ආයක වූ අතර, එය මුළු වගකීම් පදනමෙන් සියයට

66.9 ක් විය. එමෙන්ම, බැංකු අංශයේ මූල වගකීම්වලින් සියයට 21.8 ක් වූ ඇය ගැනීම්, මූලික වගයෙන් විදේශීය මූලාශ්‍ර මගින් ලබාගත් විදේශීය යෝධවලින් සමන්වීත විය. වසර තුළ දී බැංකු අංශය සිය ද්‍රව්‍යීලතාවය සහ ප්‍රාග්ධනය යහපත් මට්ටමක පවත්වාගත් අතර, වඩා වික්ෂණයීලි ලෙස ඇය අවබුනම, වෙළඳපෙළ අවබුනම, පොලී අනුපාතික අවබුනම සහ ද්‍රව්‍යීලතා අවබුනම කළමනාකරණය කරන ලදී.

ව්‍යාපාර ව්‍යුද්ධිය

(අ) ව්‍යාප්තිය: 2015 වසර අවසානය වනවිට බැංකු අංශය බලපත්‍රලාභී වාණිජ බැංකු 25 කින් සහ බලපත්‍රලාභී විශේෂීත බැංකු 7 කින් සමන්විත විය. බලපත්‍රලාභී වාණිජ බැංකු අතර විදේශීය බැංකු ගාබා 12 ක් ද විය. බැංකු අංශය සිය ගාබා ජාලය දිවයින පුරා ව්‍යාප්ත්‍ය

## 8.2 සංඛ්‍යා සටහන

වර්ගිකරණය	2014		2015	
	අවසානයට (අ)	අවසානයට (ආ)	අවසානයට (ඇ)	අවසානයට (ඈ)
<b>බලපත්‍රලාභී වාණිජ බැංකු</b>				
i. මූල බලපත්‍රලාභී වාණිජ බැංකු සංඛ්‍යාව	<b>25</b>		<b>25</b>	
දේශීය බැංකු	13		13	
විදේශීය බැංකු	12		12	
ii. මූල බලපත්‍රලාභී වාණිජ බැංකු ඒකක	<b>5,764</b>		<b>5,784</b>	
භාවා (අ)	<b>2,893</b>		<b>2,914</b>	
දේශීය බැංකු	2,672		2,694	
විදේශීය බැංකු	221		220	
ඩිජ්‍යෝනොමික ඒකක	<b>2,871</b>		<b>2,870</b>	
ස්වයංක්‍රීය වෙළඳ යෙත්තු	<b>3,069</b>		<b>3,265</b>	
<b>බලපත්‍රලාභී විශේෂීන බැංකු</b>				
i. මූල බලපත්‍රලාභී විශේෂීන බැංකු සංඛ්‍යාව	<b>9</b>		<b>7</b>	
ජාතික මට්ටමේ ප්‍රාදේශීය සංචාරක බැංකු	1		1	
ජාතික මට්ටමේ ඉතිරිකිරීමේ බැංකු	1		1	
දිගුකාලීන නිය දෙන ආයතන	1		0	
නිවාස නිය ආයතන	2		2	
පොදුඳුකා ඉතිරිකිරීම් සහ සංචාරක බැංකු	4		3	
ii. මූල බලපත්‍රලාභී විශේෂීන බැංකු ඒකක	<b>827</b>		<b>799</b>	
භාවා (ඇ)	<b>652</b>		<b>624</b>	
ජාතික මට්ටමේ ප්‍රාදේශීය සංචාරක බැංකු	255		255	
ජාතික මට්ටමේ ඉතිරිකිරීමේ බැංකු	219		223	
දිගුකාලීන නිය දෙන ආයතන	21		0	
නිවාස නිය ආයතන	56		57	
පොදුඳුකා ඉතිරිකිරීම් සහ සංචාරක බැංකු	101		89	
ඩිජ්‍යෝනොමික ඒකක	<b>175</b>		<b>175</b>	
ස්වයංක්‍රීය වෙළඳ යෙත්තු	<b>270</b>		<b>293</b>	
මූල බැංකු භාවා සහ අභ්‍යන්තර සේවා				
සපයන මධ්‍යස්ථාන සංඛ්‍යාව	<b>6,591</b>		<b>6,583</b>	

(අ) සංශෝධිත මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

(ඇ) තාවකාලික

(ଅୟ) କିତ୍ତବ୍ସ ଦୁନ୍ତରେ

කර ගනිමින්, මූල්‍ය පහසුකම් සඳහා ඇති ප්‍රවේශය වැඩි කර ගනිමින්, අධ්‍යාපනීය ආර්ථික වර්ධනය වෙනුවෙන් වසර පුරා දායක විය. ඒ අනුව, වසර තුළදී නව බැංකු ගාබා 32 ක් ද (සිසු ඉනුරුම් ඒකක සමග) සහ රට පුරා විවිධ ස්ථාන 79 ක ස්වයංක්‍රීය වෙළඳ යන්තු 219 ක් ද ස්ථාපනය කරන ලදී. කාර්යක්ෂම බැංකු සේවාවක් ලබාදීම් සඳහා 2015 වසර අවසානය වනවිට බැංකු අංශය, බැංකු ගාබා 6,583 ක් සහ ස්වයංක්‍රීය වෙළඳ යන්තු 3,558 කින් සමන්විත විය. වසර තුළදී ඩී.එෂ්.සී.සී. බැංකුව (DFCC Bank) සහ ඩී.එෂ්.සී.සී. වර්ධන බැංකුව ඒකාබද්ධ වීමෙන් ඩී.එෂ්.සී.සී. බැංක් පී.එෂ්.සී.සී. (DFCC Bank PLC) නමින් ස්ථාපන වූ අතර, සීමාසහිත MBSL සේවීන්ස්ස් බැංකුව (MBSL Savings Bank Ltd) ශ්‍රී ලංකා මර්ට්‍යන්ට බැංක් පී.එෂ්.සී. (Sri Lanka Merchant Bank PLC) සහ සීමාසහිත MCSL මූල්‍ය සමාගම (MCSL Finance Services Ltd) සමග ඒකාබද්ධ කිරීමෙන් මර්ට්‍යන්ට බැංක් මින් ශ්‍රී ලංකා ඇන්ඩ් රිනෑන්ස් පී.එෂ්.සී. (Merchant Bank of Sri Lanka & Finance PLC) ස්ථාපන කරන ලදී. එමෙන්ම, ජපාන බැංකුවක තියෙයින් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ ඇරඹීමට, දේශීය බැංකුවකට ඉන්දියාවේ බෙන්ගලුරු පුදේශයේ විදේශීය ගාබාවක් ස්ථාපන කිරීමට සහ මාලදාවයින් ජනරජයේ බැංකු පරිපාලන සමාගමක් ස්ථාපන කිරීමට අනුමැතිය දෙන ලදී. තවද, බලපත්‍රාහී වාණිජ බැංකුවක් විසින් මියන්මාරයේ නියෝජන කාර්යාලයක් අරඹන ලදී.

(ආ) වත්කම්: බැංකු අංශයේ සමස්ත වත්කම් ප්‍රමාණය 2015 වසර තුළදී රුපියල් වේලියන 8.1 ක් දක්වා අධ්‍යාපනීය වර්ධනය විය. බැංකු අංශයේ

### 8.4 සංඛ්‍යා සහන

#### බංකු අංශයෙන් තැන්පත් සංයුතිය

අධිකමය	වටිනාකම (රු. ඩිලියන)		සංයුතිය (%)	
	2014	2015 (කා)	2014	2015 (කා)
ඇල්ප්‍රම් තැන්පත්	381	446	8.1	8.3
ඉනුරුම් තැන්පත්	1,462	1,730	31.2	32.0
ජ්‍යාර තැන්පත්	2,704	3,080	57.7	57.0
වෙනත් තැන්පත්	139	147	3.0	2.7
මුළු තැන්පත්	4,686	5,403	100.0	100.0

(ආ) නාවකාලික

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

වත්කම්, නය සහ අත්තිකාරම්වලින් මූලික වශයෙන් සමන්විත වූ අතර, එය බැංකු වත්කම්වලින් සියයට 58.4 ක් විය. ආර්ථිකයේ සියලු පුදාන අංශවලට නය සහ අත්තිකාරම් ව්‍යාප්ත වූ අතර, ඉදිකිරීම්, වෙළඳ, නිෂ්පාදන, කාමිකාර්මික සහ දේවර යන අංශ වෙත වැඩි දායකත්වයක් පැවතුණි. ලේක වෙළඳපොලෙහි රන් මිල පහළ යාම හේතුකාට ගෙන වසර තුළදී උකස් නෙයෙන් පූර්වීමක් වාර්තාව විය. මුළු නය කළයේ වර්ධනය සඳහා රුපියල් නය සියයට 85 කින් පමණ දායක විය. 2015 වසර තුළදී මුළු වත්කම් කළයේන්, ආයෝජන සියයට 29.1 ක් නියෝජනය කළ අතර එය වසර තුළ දී සියයට 21.8 කින් (රුපියල් බැංකුව 420.1 කින්) වර්ධනය විය. කෙසේ ව්‍යවද, මුළු වත්කම් කළයේ ඉහළ යාම සඳහා නය සහ අත්තිකාරම්වල වර්ධනය මූලික දායකත්වය සැපයු අතර, 2015 වසරදී එම වර්ධනය සියයට 21.1 ක් (රුපියල් බැංකුව 820.7 ක්) වූ අතර පෙර වර්ෂයේදී එම ඉහළ යාම සියයට 13.7 ක් විය.

(ඇ) වගකීම්: බැංකු අංශයේ අරමුදල් රස්කිරීමේ පුදාන මූල්‍ය ප්‍රහවයන් වූයේ තැන්පත් වන අතර, සමස්ත වගකීම්වලට තැන්පත්වල දායකත්වය සියයට 66.9 ක් විය. බැංකු අංශයේ තැන්පත් පදනම් වර්ධනය සඳහා ජේජ්‍යා පුරවැසි රුපියල් ස්ථාවර තැන්පත් සඳහා ඉහළ පොලී අනුපාතිකයක් පිරිනැමීම මෙන්ම බැංකු අතර පැවති තරගකාරී පොලී අනුපාතිකයන් ද මූලික වශයෙන් හේතු විය. කෙසේ ව්‍යවද, 2015 වසරදී මුළු තැන්පත් සඳහා ස්ථාවර තැන්පත් දායකත්වය සියයට 57.7 සිට සියයට 57.0 දක්වා සුළු වශයෙන් පහළ ගියේය. ඒ අතර, 2015 වසරදී ඉතිරිකිරීමේ සහ ජ්‍යාර තැන්පත් පිළිවෙළින් සියයට 18.3 කින් සහ සියයට 17.2 කින් සැලකිය යුතු ලෙස වර්ධනය විය. ස්ථාවර සහ ඉතිරිකිරීමේ තැන්පත් ඉහළ යාම සඳහා ඉහළ දේශීය මුර්ත පොලී අනුපාතිකය ද යම් දායකත්වයක් සැපයිය. ජ්‍යාර තැන්පත් සහ ඉතිරිකිරීමේ ගිණුම් අතර අනුපාතය, 2015 වසරදී මැද වශයෙන් ඉහළ ගියේය. නය ගැනීම් මූලික වශයෙන් විදේශීය ප්‍රහවයන්ගෙන් සමන්විත විය. මුළු විදේශීය නය ගැනීම්

### 8.3 සංඛ්‍යා සහන

#### බංකු අංශයෙන් වත්කම් සහ වගකීම් සංයුතිය

අධිකමය	2014 (කා)		2015 (කා)		වෙනස (%)
	රුපියල් බැංකුව	ප්‍රතිශතය	රුපියල් බැංකුව	ප්‍රතිශතය	
<b>වත්කම්</b>					
නය සහ අත්තිකාරම්	3,895	55.9	4,715	58.4	13.7 21.1
ආයෝජන	1,928	27.6	2,348	29.1	13.7 21.8
වෙනත් (ආ)	1,149	16.5	1,014	12.5	40.2 -11.8
<b>වගකීම්</b>					
තැන්පත්	4,686	67.2	5,403	66.9	12.4 15.3
නය ගැනීම්	1,448	20.8	1,758	21.8	42.6 21.4
ප්‍රාතින්‍ය අරමුදල්	569	8.2	637	7.9	16.1 12.0
වෙනත්	269	3.8	279	3.4	0.7 3.9
<b>මුළු වත්කම්/වගකීම්</b>	<b>6,972</b>	<b>100.0</b>	<b>8,077</b>	<b>100.0</b>	<b>17.3 15.9</b>

(ආ) සංයෝධනය

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

(ඇ) නාවකාලික



(ඇ) මිදල් භා බැංකු ගෙවෙයන්, ස්ථාවරයන්, ප්‍රති විකුණුම් සිව්‍යම් සහ ස්ථාවර වත්කම් ඇඟුලන වේ.

රුපියල් බිලියන 213 කින් ඉහළ හිය අතර, එය මුළු ගැනීම් සඳහා සියයට 69.0 ක දැයකත්වයක් දැරිය. විදේශීය ණය ගැනීම් ඉහළ යාම සඳහා, 2013 වසරේ අයවිය යෝජනාවට අනුව, එ.ඩ. බොලර් මිලියන 50 ක් දක්වා වූ විදේශීය ණය මුදල් නියාමන මට්ටමෙන් නිධිස් කිරීම මූලික වගයෙන් හේතු විය. රුපියල් ණය ගැනීම් සඳහා ප්‍රතිමිලදී ගැනීම් මූලික වගයෙන් දැයක විය.

(ඇ) ගේෂ පත්‍ර නොවන අනාවරණ: පසුගිය වසරේ වාර්තාව වූ සියයට 4.5 කට (රුපියල් බිලියන 134 කට) සාපේක්ෂව, 2015 වසරේදී ගේෂ පත්‍ර නොවන අනාවරණ සියයට 8.1 කින් (රුපියල් බිලියන 251 කින්) රුපියල් බිලියන 3,359 ක් දක්වා වර්ධනය විය. ගේෂ පත්‍ර නොවන අනාවරණවල වර්ධනය සඳහා මූලික වගයෙන් භාවිතා නොකළ නිය සීමා (සියයට 29.2) විදේශීය විනිමය මිලදී ගැනීම් (සියයට 16.9) විදේශීය විනිමය විකිණීම් (සියයට 16.3) සහ ඇපකර සහ බැඳුම්කර (සියයට 14.3) දැයක වූ අතර, මේවා මුළු ගේෂ පත්‍ර නොවන අනාවරණවලින් සියයට 76.7 ක් විය. ඉතිරි සියයට 23.3 සඳහා ලේඛිතනය, ප්‍රතිග්‍රහණ සහ ව්‍යුත්පන්න යනාදිය දැයක විය.

### බංක අංශයෙහි අවබුදුත්වා නොවන අංශයෙහි අවබුදුත්වා


(අ) නිය අවබුදුත්වා: 2015 වසර තුළ නිය අවබුදුත්වා සඳහා වන වත්කම් මත බර තැබූ අවබුදුත්වා, ඉහළ හිය නිය සහ බැංකුවල නිය කළමෙහි වූ ප්‍රසාරණය තිසා ඉහළ දියේය. අංශීය උකස් නිය අයකර ගැනීම් ඇතුළුව බැංකුවල වඩා සත්‍ය නිය නිය අයකර ගැනීමේ ප්‍රතිපත්ති හේතුවෙන් දෙ අංශීය නිය අනුපාතය 2014 වසර අවසානයේ පැවති සියයට 4.2 සිට 2015 වසර අවසානයේ සියයට 3.2 දක්වා පහළ වැටුනු අතර, සියලුම ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍රවල දෙ අංශීය නිය



රුපියල් බිලියන 12.7 කින් පහළ වැටුති. අංශීය නිය සඳහා වූ විශේෂීය වෙන්කිරීම්වල වර්ධනය හේතුවෙන් අංශීය නිය සඳහා වූ මුළු වෙන්කිරීම් රුපියල් බිලියන 11.3 කින් වර්ධනය වූ අතර, එ අනුව අංශීය නිය විශේෂීය වෙන්කිරීම් සඳහා වන ආවරණ අනුපාතය 2015 වසර අවසානයට සියයට 46.9 ක් වූ අතර එයට සාපේක්ෂව 2014 වසර අවසානයට සියයට 39.7 ක් විය.

කෙසේ වුවද, නිය සංකීන්දුණ අවදානම පහළ මට්ටමක පැවති අතර, නිය ප්‍රධාන වගයෙන් ඉදිකිරීම් (සියයට 16.8), වෙළඳ (සියයට 14.8), තීජ්පාදන (සියයට 10.7) සහ කාමිකර්ම හා දේවර (සියයට 9.1) යන ක්ෂේත්‍රවලට විසින් තිබූ අතර, මේවා මුළු නිය කළමෙහින් සියයට 51.4 කට වැඩි දැයකත්වයක් දැක්වේය.

(ආ) වෙළඳපොල අවබුදුත්වා: වෙළඳපොල අවබුදුත්වා සඳහා වන අවබුදුත්වා මත බර තැබූ වත්කම් අය 2014 වසරේ පැවති රුපියල් බිලියන 104 ක සිට



## 1. හඳුන්වීම්

විශේෂ සටහන ගතවර්ෂයේදී අග හාගයේදී, ස්වයංක්‍රීයකරණය තුළින් කාර්යක්ෂමතාවය ඉහළ දැමීම අරමුණු කරගතින්, බැංකු විසින් තොරතුරු තාක්ෂණය බහුලව භාවිත කිරීමට පෙළුණී ඇති. අන්තර්ජාල සහ සයිබර් තාක්ෂණයන් ඉස්මතු විම හේතුවෙන් බැංකු සේවා ගනුදෙනුකරුවන් වෙත සම්පූර්ණ පෙළුණී ඇති අතර, එය බැංකුවල මෙහෙයුම් කාර්යක්ෂමතාවයන් තංදුරටත් ඉහළ නැව්මෙමට රුකුලක් විය. මෙලස බැංකු සේවාවන් සැපයීම පිණිස තොරතුරු තාක්ෂණය සහ සයිබර් අවකාශය බහුල ලෙස භාවිත කිරීම හේතුවෙන් සහ ඒවායේ බිඳුවැටීම් නිසා ඇති විය හැකි ව්‍යසන තත්ත්වයන් මගහරවා ගැනීම වෙනුවෙන්, සයිබර් අවබ්‍රූහම් විශේෂයන් හඳුනා ගැනීමේ සහ කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය ඇති වුණි.

## 2. බඩා ක්ෂේත්‍රය තුළ තාක්ෂණය කොළඹයෙහිම

බැංකු ක්ෂේත්‍රය තුළ තාක්ෂණය භාවිතයට ගත් ප්‍රධාන අවස්ථා කිහිපයක් පහත දක්වා ඇති.

- පරිගණකගත ගනුදෙනු සැකසුම් කිරීම හඳුන්වාදීම තුළින් ලෙස්සර පොත්වල ලිඛිතව පවත්වාගෙන යනු ලැබූ ගනුදෙනු පරිගණකගත පද්ධතිවලට ගෙන යාම.
- ස්වයංක්‍රීය වෙළුර යන්ත්‍ර භාවිතය
- මධ්‍යගත බැංකු පද්ධති භාවිතය තුළින්, සියලු පාරිභෝගික ගනුදෙනු සැකසීම සහ දෙනික ශේෂයන් මූල්‍ය ගිණුම්වලට ඇතුළත් කිරීම.
- තොරතුරු පුවමාරු මධ්‍යස්ථාන පිහිටුවීම තුළින් බැංකු සහ අනෙකුත් තාක්ෂණය දෙන ආයතනවලට විහාර ශේෂයන්ගේ තාක්ෂණය ගෙවීමේ හැකියාව පිළිබඳ පූර්ව අවබෝධයක් ලබාගැනීමට හැකිවීම.
- අන්තර්ජාල හා ජාගම බැංකුකරණ පද්ධති හා ඉලෙක්ට්‍රොනික ගෙවීම ක්‍රමවේද බිඳුවීම හරහා අත්‍යා බැංකුකරණය (Virtual Banking) ඇතිවීම.

## 3. සයිබර් අවබ්‍රූහම් යනු මොනවාද?

සයිබර් අවබ්‍රූහම් යනු තොරතුරු තාක්ෂණ පද්ධතිවල බිඳුවැටීමක ප්‍රතිඵලයක් ලෙස සිදුවන මූල්‍ය අලාභයන්, මෙහෙයුම් කටයුතුවලට සිදුවන බාධාවීම හේවා ව්‍යාපාරික කිරීමෙන් සිදුවන හානි ලෙස අර්ථ දැක්වා ඇති විය හැකි අතර, බැංකුත්ප්‍රවේශ ප්‍රහාරයන් මගින් ආයතනයේ පරිගණක ජාලයට ඇතුළු වී, අනවසර මුදල් මාරුකිරීම තුළින් සාප්‍ර මූල්‍ය අලාභයක් ඇති විය හැකි අතර, බැංකුත්ප්‍රවේශ ප්‍රහාරයක තවත් ප්‍රමුඛ තර්ජනයක් වනුදේ බැංකු සහ ගනුදෙනුකරුවන්ගේ රහස්‍ය තොරතුරු අන්සතු වීමය. බෙඳාහරින ලද සේවා ප්‍රතිඵේදන ප්‍රහාරයන් හේතුවෙන්, හේ අන්තර් බිඳුවැටීමක් හේතුවෙන් බැංකුවක සියලු තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් බිඳුවැටීමක් සිදුවා හැකි අතර, එමගින් සියලු සේවා පැවතුම් නාලිකා අකර්මන්‍ය වනු ඇති. තවද, සමාජ මෙහෙයුම්වලට වෙළුව එරෙහිව එලඟයි ප්‍රතික්‍රියාමාර්ග ගත නොහැකි වීම බැංකුවක්

## 4. ප්‍රධාන සයිබර් තර්ජන වර්ග

- භැංකින්/බැංකුත්ප්‍රවේශ ප්‍රහාර: බැංකුත්ප්‍රවේශ ප්‍රහාරයක දී එය ක්‍රියාකාරවන්නන් විසින් ආරක්ෂිත පද්ධති/ජාලවලට ඇතුළු වී දත්ත විනාශ කිරීම, විකාති කිරීම හේ සෞරකම කිරීම හේ පාලනයට නතු කරගත් පද්ධතියක් තුළින් අනවසර ගනුදෙනු ක්‍රියාත්මක කිරීම සිදුවා හැකි.
- බෙඳාහරින ලද සේවා ප්‍රතිඵේදන ප්‍රහාර (DDoS): මෙහිදී ඉලක්කගත පද්ධතියක් වෙත ඉල්ලීම් ප්‍රවාහනය් යොමු කිරීම මගින් පද්ධතිය බිඳු දමා එහි තීත්‍යානුකූල පරිභිලකයන්ට පද්ධතියට සිවිසීම අනිම් කිරීම සිදුවේ.
- අනිකරණ මැයුකාංග (Malware): මෙවැනි ප්‍රහාරයකදී, අනිකරණ මැයුකාංගයන් භාවිතා කර ඉලක්කගත පද්ධතියක් පාලනයට නතු කර ගැනීම හේ එහි ක්‍රියාකාරීත්වය අඩංගු කිරීම සිදුවේ. මෙවැනි අනිකරණ මැයුකාංග චෙරස්, වර්ම (Worm) වැනි බොහෝ ආකාරවලින් පැමිණිය හැකි අතර, විවිධ ක්‍රමවලින් හානි පැමිණිය හැකි වේ.
- සමාජය මෙහෙයුම් (Social Engineering): මෙනෝවිද්‍යාන්මකව මිනිසුන් රට්ටීම තුළින්, කිසියම් ක්‍රියාවක් කර ගැනීම හේ මුවන් සතු රහස්‍යගත තොරතුරු දැන ගැනීම වේ.
- තහබාන (Phishing) ප්‍රහාර: මෙය ප්‍රමුඛතම සමාජය මෙහෙයුම් තුම්බයක් වන අතර, ව්‍යාපාර වෙබ් අඩංගුයක් හේ විදුලුත් තැපැල් ලිපින භාවිතා කර, සැක නොයිතෙන ලෙස පරිභිලකයකු සතු සංවේදී තොරතුරු සෞරා ගැනීම සිදුවේ.

## 5. සයිබර් අවබ්‍රූහම් බඩා වලට බලපාන්නේ කෙසේද?

සයිබර් අවබ්‍රූහම් නිසා බැංකු වලට විවිධ ආකාරයේ අලාභවලට මූල්‍යනීමෙට සිදුවා හැකි. බැංකුත්ප්‍රවේශ ප්‍රහාරයන් මගින් ආයතනයේ පරිගණක ජාලයට ඇතුළු වී, අනවසර මුදල් මාරුකිරීම තුළින් සාප්‍ර මූල්‍ය අලාභයක් ඇති විය හැකි අතර, බැංකුත්ප්‍රවේශ ප්‍රහාරයක තවත් ප්‍රමුඛ තර්ජනයක් වනුදේ බැංකු සහ ගනුදෙනුකරුවන්ගේ රහස්‍ය තොරතුරු අන්සතු වීමය. බෙඳාහරින ලද සේවා ප්‍රතිඵේදන ප්‍රහාරයන් හේතුවෙන්, හේ අන්තර් බිඳුවැටීමක් හේතුවෙන් බැංකුවක සියලු තොරතුරු තාක්ෂණ යටිතල පහසුකම් බිඳුවැටීමක් සිදුවා හැකි අතර, එමගින් සියලු සේවා පැවතුම් නාලිකා අකර්මන්‍ය වනු ඇති. තවද, සමාජ මෙහෙයුම්වලට වෙළුව එරෙහිව එලඟයි ප්‍රතික්‍රියාමාර්ග ගත නොහැකි වීම බැංකුවක්

කෙරෙහි ගනුදෙනුකරුවන් තබා ඇති විශ්වාසය දැඩි ලෙස පළදු වීමට හේතු වනු ඇත.

#### 6. බැංකුවලින් වර්තා වූ ප්‍රධාන සයින් අවබුහම් සිද්ධී:

- 1973 වසරේ නිවියෝර්ක්හි ප්‍රතිඵලිය සයිම ඉතුරුම් බැංකුවේ වංචාව: බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ සිදුවූ මුළුම සයින් ආරක්ෂණ සිදුවීමක් වනුයේ, 1973 වසරේදී නිවියෝර්ක්හි ප්‍රතිඵලිය සයිම ඉතුරුම් බැංකුවේ වෙළරුවරුන්ගේ ප්‍රපරික්ෂකවරයෙකු විසින් බැංකුවේ පරිගණක පද්ධතිවල ගිණුම් දත්ත වෙනස් කිරීමෙන් සිදුකරන ලද එක්සත් ජනපද බොලු මිලියන 1.5 ක වංචාවයි.
- රෝයල් බැන්ක් ඔහු සේකාවලන්ධී හි තොරතුරු තාක්ෂණ බිඳවැවීම: 2012 වසරේදී, මෙම බැංකු සමුහය අසාර්ථක මෘදුකාංග යාවත්කාලීන කිරීමක් හේතුවෙන්, දින 6 කට වඩා පැවතුනු සම්පූර්ණ තොරතුරු තාක්ෂණ බිඳවැවීමකට මූහුණපාන ලදී. මෙම බිඳවැවීම හේතුවෙන්, මිලියන 6.5 කට අධික ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ගිණුම්වලට ප්‍රවේශ වීමට තොගැනී විය. එක්සත් රාජධානීයේ මූල්‍ය තීයාමකයෙන් විසින් පසුව මෙම සිද්ධීය සයාහා මුත්‍රානාය පවුම් මිලියන 56 ක දෙවනක් රෝයල් බැන්ක් ඔහු සේකාවලන්ධී බැංකු සමුහය වෙත පනවන ලදී.
- ජේප් මෝස්ගේ වේස් දත්ත සෞරකම: සයින් ප්‍රහාරයක් හේතුවෙන්, 2014 වසරේදී, ජේප් මෝස්ගේ වේස් ඇමරිකානු බැංකුව දත්ත සෞරකමට බඳුන් විය. එය මෙතෙක් ඉතිහාසයේ සිදුවූ වියලුම දත්ත සෞරකමක් ලෙස සැලකෙන අතර, ගනුදෙනුකරුවන්ගේ ගිණුම් මිලියන 83 කට අධික ප්‍රමාණයක දත්ත සෞරකමට බඳුන් විය.
- කාර්බනැක් (Carbanak) ප්‍රහාරය: 2015 වසරේදී, ජාත්‍යන්තර පොලිසිය සහ කැස්පර්ස්ක් ලැබී ආයතනය (පරිගණක ආරක්ෂක විසඳුම් සයාහා විශේෂීකරණක් දක්වන සමාගමක) වාර්තා කර සිටියේ රටවල් 30 කට අයත් බැංකු 100 කින් හේතුවේ ප්‍රමාණයකින් ඇ.එ.ඒ. බොලු මිලියන 1 ක පමණ මූදලක් ජාත්‍යන්තර සයින් අපරාධකරුවන් පිරිසක් විසින් කාර්බනැක් ලෙසින් නම් කර ඇති උසස් මට්ටමේ නොනවිත තර්ජනයක (Advanced Persistent Threat) ලිඛින් සෞරාගෙන ඇති බවයි.
- බංග්ලාදේශ මහ බැංකු ප්‍රහාරය: 2016 වසරේ පෙබරවාරි මාසයේදී, බංග්ලාදේශ මහ බැංකුවේ තිලභාරීන් වශයෙන් ව්‍යාප්ත ලෙස පෙනී සිටි බලාත්ප්‍රවේශකරුවන් පිරිසක් ඇ.එ.ඒ. බොලු මිලියන 101 ක මූදලක් නිවියෝර්ක් ගෙබරල් රිසල් බැංකුවේ (Federal Reserve Bank of New York) පිහිටි බංග්ලාදේශ මහ බැංකු ගිණුමෙන් ශ්‍රී ලංකාවේ සහ පිළිපිනයේ පිහිටි ප්‍රදේශීකා බැංකු ගිණුම් වෙත

මාරු කිරීමට සමත්විය. මෙම බලාත්ප්‍රවේශකරුවන් ඇ.එ.ඒ. බොලු මිලියන 1 ක වටිනාකමකින් යුතු මූදල මාරු කිරීම 35 ක් ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරා තිබුණි.

සයින් අවබුහම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාකීය බැංකු ක්ෂේත්‍රයේ අත්දැකීම් ජාත්‍යන්තර අත්දැකීම් හා සම්ගාමීව පවතී. එසේ වුවදා මහා පරිමාණයෙන් තොරතුරු තාක්ෂණය යොගහනු ලබන අන්තර්ජාල හා ජ්‍යෙග බැංකුකරණ අංශයන්හි බරපතල සයින් ආරක්ෂණ සිද්ධීන් අතලොස්සකට පමණක් ශ්‍රී ලංකාව මූහුණ දී ඇත. මෙවැනි සිදුවීම් ඇති වී ඇති වාර්ගණික සැලකීමේදී, සමාජයීය මෙහෙයුම් සහ තත්ත්වානා ප්‍රභාර පළමු තැනට පත්වී ඇත.

#### 7. සයින් අවබුහම් කළමනාකරණ පදනම්

තනි තනි බැංකු, රජය සහ ශ්‍රී ලංකා මහ බැංකුව නිර්නාතරයෙන් සයින් අවබුහම් කළමනාකරණ කුමවේද ක්‍රියාත්මක කරන අතර, මැතකදී ගනු ලැබූ එවැනි ක්‍රියාමාර්ග පහත පරිදී වේ.

■ මූලික ආරක්ෂණ ප්‍රමිතිය: 2014 වසරේදී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තොරතුරු ආරක්ෂණ කළමනාකරණය සයාහා වන මූලික ආරක්ෂණ ප්‍රමිතිය, අවබුහම් කළමනාකරණ තීයෙළයක් ලෙස සියලුම බලපත්‍රලාභී බැංකු වෙත නිකුත් කරන ලදී. මෙම මූලික ආරක්ෂණ ප්‍රමිතිය, තොරතුරු ආරක්ෂාව පිළිබඳ වන ISO-27001 ප්‍රමිතිය මත පදනම්ව ඇති අතර, තොරතුරු ආරක්ෂණ කළමනාකරණ සංවිධානය, තොරතුරු ආරක්ෂණ ප්‍රතිපත්තිය, තොරතුරු වත්කම් කළමනාකරණය, මෙහෙයුම් ආරක්ෂණය සහ තොරතුරු ආරක්ෂණ සිද්ධී කළමනාකරණය ඇතුළත්ව, තොරතුරු ආරක්ෂණයට අදාළ වසම් 14 ක් ආවරණය කරනු ලබයි.

■ පරිගණක ආරක්ෂණ අවස්ථා ප්‍රතිචාර කණ්ඩායම: සිදුවීම්වලට මූහුණ දීම පිණිස, ශ්‍රී ලංකාව සයින් අවබුහම් වලින් අර්ථා කිරීමේ කාර්යභාරය පවතා දෙනින්, ඉහළ යන සයින් ආරක්ෂණ සිදුවීම් වලට මූහුණ දීම පිණිස ශ්‍රී ලංකා පරිගණක හඳුනී අවස්ථා සූදානම් කණ්ඩායම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානය හා බැංකු අංශය සම්ග එකාබ්දීව පිහිටුවන ලද බැංකු පරිගණක ආරක්ෂණ අවස්ථා ප්‍රතිචාර කණ්ඩායම (BankCSIRT) වර්තමානයේ දී FINCSIRT නමින්

ହ୍ୟେଣ୍ଟ୍‌ଲେନ ଅତିର, ବୈକୁ ହା ମୁଲ୍ୟ ଆୟନନ୍ଦିଲା  
ଜାଗିବର ଅଭିଭାବିତ କଳିମନ୍ଦିରଙ୍କରୁ ଯତ ଜାଗିବାର ପାଇଁ

### 3. බැංකු ගනුදෙනුකරවෙන්ගේ වගකීම්

සැමලිවම, ලබාගන්නා සියලුම බැංකු පහසුකම් පිළිබඳව සැලකීල්ලෙන් සිටීම ගනුදෙනුකරුවන්ගේ වගකීමකි. අවම වගයෙන් ස්වයංක්‍රීය වෙළඳ යන්න කාචිපත හා එහි පූද්ගල හඳුනා ගැනීමේ අංකය (PIN) ආරක්ෂිතව තබාගැනීම, මෙය පත් සුරක්ෂිතව තබාගැනීම හා ඒවා සුරක්ෂිත අන්තර්ජාල ගනුදෙනු සඳහා පමණක් හාවත්තා කිරීම වැනි මූලික ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීමට ගනුදෙනුකරුවන් විසින් වගබලාගත යුතුය. තවද, අන්තර්ජාල හා විදුත් තැපැල් බැංකු සේවාවන්

ତବ୍ଦୀ, ପରିଚିଲକୁଣ୍ଡନୀ ହଙ୍ଗମାଗେନ୍ତିମେ ତୋରନ୍ତର୍ ଦେଖାରକମି  
କିରିମ ଜଳାଳ ବିଲାଲ ଉଚ୍ଚଯେନ୍ ପ୍ରଧାର ବିଦ୍ୟୁତ୍ ତୈପ୍ରେଲ୍  
ପଞ୍ଜିବୁବ ହାଲିନ୍ଦା କରନ ବୈଲିନ୍, ବୈଂକୁ ଆଯନନ୍ଦଲିନ୍  
ଲୋବେନ ବିଦ୍ୟୁତ୍ ତୈପ୍ରେଲ୍ ପଞ୍ଜିବୁବ ତହିସୁର୍ କର ଗୈନ୍ତିମ  
ଦ ବୈଶନ୍ଦନ୍ ବେ.

၁၀၁


1. <https://www.theirm.org/>
  2. <http://www.interpol.int/>

2015 වසරේද දී රුපියල් බෙළුයන 124 ක් දක්වා වර්ධනය වූ අතර, ඒ සඳහා විදේශ විනිමය අවබ්‍නතම සඳහා වන ප්‍රාග්ධන වෙන්කිරීම්වල ඉහළ යාම හේතු විය. වෙළඳපාල පොලී අනුපාත වසරේ මැද භාගය දක්වා පහළ වැටුණු අතර, වසර අගදී නැවතත් ඉහළ යාමක් දක්නට ලැබේණි. එමනිසා ඉහළ තිය බැඳුම්කරවල මිල හේතුවෙන්, භාණ්ඩාගාර බැඳුම්කර විකිණීමෙන් රුපියල් බෙළුයන 4 ක ප්‍රාග්ධන ලාභයක් බැංකුවලට වාර්තා කිරීමට හැකි විය. මෙම මධ්‍යස්ථාන තත්ත්වය නිසා, බැංකු අංශයේ ප්‍රතිමිලකරණ අවබ්‍නතම අඩුවීමට හේතු විය. තවද, වර්ෂයක් දක්වා සම්බුද්ධිත අනුපාත සංවේදී පරතරය, එනම් වර්ෂයක් දක්වා බැංකු අංශයේ පොලී අනුපාතිකවලට සංවේදී වන්කම් සහ එවන් වගකීම් අතර පරතරය පොලී අනුපාතිකවලට සංවේදී වන්කම්වලට දක්වන අනුපාතිකය, 2014 වසරේද පැවති සාමු සියයට 13.0 සිට 2015 වසර ප්‍රවානය

වනවිට සංණ සියයට 17.5 ක් දක්වා පුළුල් විය. කොටස් වෙළඳපාලේ ලැයිස්තුගත කොටස්වල ආයෝජන වගයෙන් බැංකු අංශයේ කොටස් වෙළඳපාලට ඇති අනාවරණ රුපියල් බිලියන 30.9 ක අවම මට්ටමක පැවතීම නිසා, බැංකු අංශයේ කොටස් වෙළඳපාල අවස්ථාව පහළ මට්ටමක පැවතුනි. මෙම අනාවරණය බැංකු අංශයේ මූල් ආයෝජන සහ මූල වන්තම්වලින් පිළිවෙළින් සියයට 6.2 ක් සහ සියයට 1.3 ක් ලෙස වාර්තා විය. බැංකු අංශයේ විදේශීය ප්‍රහව්වලින් ලබාගත් තෙය වර්ධනය වීම නිසා, වසර තුළ විදේශ විනිමය අවස්ථාව ඉහළ යාමක් දක්නට ලැබුණි. විදේශ විනිමය තෙය මූල් තෙයවලින් සියයට 61.3 ක් ලෙස 2015 වර්ෂය අගඟී වාර්තා වූ අතර, බැංකු අංශය රුපියල් බිලියන 9 ක දිගු විදේශ මුදල් නිරාවරණයක් ද වාර්තා කළේය. 2015 වසර අවසානයේ බැංකු අංශයේ විදේශ විනිමය නිරාවරණය, නියාමන පාඨ්ධනයේ සහ ගේෂ පත්‍ර


## 8.4 රුප කටහන

ංකු අංශයෙහි ණය සංස්ථායෙහි  
ක්‍රියාත්මකත්වය (2015 අවසානයට)



8.5 රුප  
සටහන

## බඩකු අංශයෙහි ද්‍රව්‍යීලනා අනුපාතික



## 8.5 සංඛ්‍යා සටහන

### බඩා අංශයෙහි ව්‍යවස්ථාපිත ද්‍රව්‍යීල වත්කම්වල සංශ්‍යා සෑවන

අධිකාමය	2014 (ආ)		2015 (ආ)		වෙනස (රු. ඩිලියන)	
	රු. ඩිලියන	ප්‍රතිශතය	රු. ඩිලියන	ප්‍රතිශතය	2014	2015 (ආ)
භාණ්ඩාගාර බිල්පත්	578	25.8	682	28.1	293	104
භාණ්ඩාගාර බැඳුම්කර	792	35.3	680	28.1	368	-112
ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර	390	17.4	463	19.1	173	73
මුදල්	97	4.3	116	4.8	24	19
ඇල්ප්‍රම් තැන්පත්	106	4.7	142	5.9	60	35
බඩා ගිණුම්වල ගේයන්	188	8.4	226	9.3	-22	38
වෙනත්	92	4.1	114	4.7	-12	22
ද්‍රව්‍යීල වත්කම්වල එකතුව	2243	100.0	2423	100.0	884	180

(ආ) සංඛ්‍යා සෑවන

(ආ) තාවකාලික

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

වත්කම්වල ප්‍රතිශතයක් ලෙස පිළිවෙළින් සියයට 1.4 ක් සහ සියයට 0.1 ක් ලෙස වාර්තා විය. තවද, ඇමෙරිකානු බොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය විම නිසා බැංකු අංශය 2015 වසර අවසානය වනවිට රුපියල් බිලියන 12 ක ලාභයක් වාර්තා කළේය.

(ආ) ද්‍රව්‍යීලකා අවදානම: මෙය සඳහා වූ ඉල්ලුමේ වර්ධනය මධ්‍යයේ වුවද, බැංකු අංශයේ අතිරික්ත ද්‍රව්‍යීලකාවය 2014 වසරේ දී මෙන්ම 2015 වසර තුළ දී අඛණ්ඩව පවත්වා ගන්නා ලදී. මූල්‍ය වගකීම් සපුරාලීම සඳහා පවත්වා ගන්නා ව්‍යවස්ථාපිත ද්‍රව්‍යීල වත්කම් අඛණ්ඩව ඉහළ අගයන්හි පවත්වා ගන්නා ලදී. 2015 වසර අවසානයේ දේශීය බැංකු අංශයේ සහ අක්වෙරල බැංකු අංශයේ ව්‍යවස්ථාපිත ද්‍රව්‍යීල වත්කම් අනුපාතික පිළිවෙළින් සියයට 33.8 ක් සහ සියයට 41.1 ක් ලෙස අවම ව්‍යවස්ථාපිත ද්‍රව්‍යීලකා මට්ටම් අනුපාතිකයට වඩා ඉහළ අගයක පවත්වා ගැනීමට හැකි විය. නමුත් දේශීය බැංකු අංශයේ ව්‍යවස්ථාපිත ද්‍රව්‍යීල වත්කම් අනුපාතය, ඉහළ මෙය දීම් හේතුවෙන් වසර තුළ පදනම් අංක 566 කින් පහළ වැටුණි. ඒ අනුව, මෙය සහ තැන්පත් අතර අනුපාතය, 2014 වසරේ දී වාර්තා වූ සියයට 83.1 සිට 2015 වසරේ දී සියයට 87.3 ක් දක්වා වර්ධනය විය. ද්‍රව්‍යීල වත්කම් සහ මුළු වත්කම් අතර අනුපාතය පදනම් අංක 217 කින් අඩු වූ අතර, ද්‍රව්‍යීල වත්කම් සහ තැන්පත් අතර අනුපාතය වසර තුළ පදනම් අංක 301 කින් පහළ ගියේය. මුළු ද්‍රව්‍යීල වත්කම් රුපියල් චිලියන 2.4 ක් වූ අතර, ඒවා ප්‍රධාන වගයෙන් භාණ්ඩාගාර බිල්පත්, භාණ්ඩාගාර බැඳුම්කර, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, විදේශ බැංකු ගිණුම්වල ගේ හා ඉල්ලුම් තැන්පත්වලින් සමන්විත වූ අතර, ඒවා මුළු ද්‍රව්‍යීල වත්කම්වලින් සියයට 90.5 ක දායකන්වයක් දක්වේය.


සමුච්චිත වගකීම්වල ප්‍රතිශතයක් ලෙස සමුච්චිත පරිණත පරතරය දින 30 ට අඩු සියලුම පරිණත කාල සඳහා අඩු වූ අතර, මාස 3 ට වැඩි පරිණත කාලයන් සඳහා ඉහළ ගියේය.


රුපියල් ද්‍රව්‍යීලනා අවශ්‍යතා සහ සියලු විනිමය අවශ්‍යතා සඳහා බැංකු අංශයේ ද්‍රව්‍යීලකා ආවරණ අනුපාතයන් පිළිවෙළින් සියයට 237.1 ක් සහ සියයට 157.0 ක් ලෙස 2015 වසර අවසානයේ වාර්තා වූ අතර, ඒවා අවම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවය වන සියයට 60 ට වඩා ඉතා ඉහළ මට්ටමක පැවතුණි.

### ලාභායිත්වය සහ ප්‍රාග්ධනය

(ආ) ලාභායිත්වය: බැංකු අංශය විසින් 2014 වසරට සාපේක්ෂව 2015 වසරේ දී වැඩි ලාභායිත්වයක් වාර්තා කරන ලදී. ඒ අනුව, මෙම අංශයේ බැංකු පසු ලාභය 2014 වසරේ දී පැවති රුපියල් බිලියන 88.0

### 8.6 රුපියල් සමුච්චිත වගකීම්වල ප්‍රතිශතයක් ලෙස





සිට 2015 වසර තුළ දී රුපියල් බිලියන 97.0 ක් දක්වා සියයට 10.3 කින් වර්ධනය වී ඇති. කෙසේ වෙතත්, වසර තුළදී ලාභදායීන්ට අනුපාත සුළු වගයෙන් පහළ වැටුනු අතර, ඒ සඳහා අවම නියාමන අවශ්‍යතාවයන් හා අනුකූල වීමට බැංකු අංශයේ සම්පත් පදනම් හා ප්‍රාග්ධන පදනම් ඉහළ වර්ධනය හේතු පාඨක විය. ඒ අනුව, වත්කම් මත ප්‍රතිලාභ අනුපාතය 2014 වසරේදී පැවති සියයට 16.6 සිට සියයට 16.1 ක් දක්වා පදනම් අංක 50 කින් පහත වැටුණි. 2015 දී තැන්පතු මත වූ පොලී වියදම් පහළ යාම හේතුවෙන් සියයට 4.5 ක ප්‍රතිශතයන් අඩු වූ පොලී වියදම්, බැංකු අංශයේ ගුද්ධ පොලී ආභ්‍යම සියයට 20.1 කින් ඉහළ යාම සඳහා හේතු පාඨක විය ඇති. කෙසේ වෙතත්, සාමාන්‍ය වත්කම්හි ප්‍රතිශතයක් වගයෙන් ගුද්ධ පොලී ආභ්‍යම 2015 වර්පය තුළ දී නොවෙනස්ව පැවතුණි.

**8.6 සංඛ්‍යා සටහන**

**බැංකු අංශයෙහි ලාභදායීන්ට දැරූම**

අධිකමය	2014 (දා)		2015 (දා)	
	වච්‍රාකම (රු. බිලියන)	සාමාන්‍ය වත්කම්වල යුතු ප්‍රතිශතය (%)	වච්‍රාකම (රු. බිලියන)	සාමාන්‍ය වත්කම්වල යුතු ප්‍රතිශතය (%)
පොලී ආභ්‍යම	561	8.8	591	7.9
පොලී වියදම	340	5.4	325	4.3
ගුද්ධ පොලී ආභ්‍යම	221	3.5	266	3.5
පොලී නොවන ආභ්‍යම	98	1.5	97	1.3
විදේශීය ජුවමාරු ආභ්‍යම	19	0.3	27	0.4
පොලී නොවන වියදම	160	2.5	178	2.4
සේවක පිරිවැය	77	1.2	89	1.2
අනිය නිය මත වෙත නිවිම	13	0.2	19	0.3
බදු පෙර ලාභය (එකු කළ අය මත බදු අඩු කළ පසු)	126	2.0	140	1.9
සාමාන්‍ය බදු පසු ලාභය	88	1.4	97	1.3
(අ) සංඛ්‍යා නියාමන තුළ				
(ආ) තාවකාලික				

මුළුය: ශ්‍රී ලංකා මහ බැංකුව

2015 වර්පය තුළ පොලී නොවන ආභ්‍යම් ඉතා සුළු ප්‍රමාණයකින් පහළ වැටුනු අතර, 2014 වර්පයේදී වාර්තාවේ සාන්චිගාරබලුම්කර මත වූ ඉහළ ප්‍රතිලාභ, මෙයට හේතු පාඨක වී ඇති. කෙසේ වෙතත්, ඉහළ ගිය සේවක පිරිවැය හේතුවෙන් පොලී නොවන වියදම් 2015 වසරේදී සියයට 11.3 ක සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති. පොලී නොවන වියදම් මෙන්ම සේවක පිරිවැය ඉහළ ගිය නැතුත්, කාරෝක්ෂමතා අනුපාතය පදනම් අංක 50 කින් වර්ධනය වී ඇති.

(ආ) ප්‍රාග්ධනය: අහිතකර කම්පනයන්ගෙන් ඇතිවිය හැකි අවබුදාම් අවශ්‍යතාව කර ගැනීමේ හැකියාව ඉහළ නංවමින් බැංකු අංශයේ සම්පත් ප්‍රාග්ධන අරමුදල් ප්‍රමාණය 2015 වසර තුළ දී වර්ධනය වන ලදී. බැංකුවල ප්‍රාග්ධන අවශ්‍යතාවයන්, අවම නියාමන අවශ්‍යතාව මිට්ටම් ඉහළින් පවත්වාගෙන ගොස් ඇති. 2015 වර්පය සඳහා තක්සේරු කරන ලද ලාභය ද ඇතුළත් කිරීමෙන් පසු සහ පසුගිය ලාභාග ගෙවීමේ රටාවන් සැලකිල්ලට ගත්වීට, මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවය (CAR) සහ මුළු ප්‍රාග්ධන අවශ්‍යතාවය 2015 දෙසැම්බර් මස අවසානය වනවිට පිළිවෙළින් සියයට 11.9 ක් හා සියයට 14.2 ක් වනු ඇතුළුයේ අපේක්ෂා කෙරේ. පළමු පෙළ ප්‍රාග්ධනයෙන් හා දෙවන පෙළ ප්‍රාග්ධනයෙන් සමන්විත වන නියාමන ප්‍රාග්ධනයෙහි සියයට 83.8 කට දැයකත්වය ඇක්වූයේ පළමු පෙළ ප්‍රාග්ධනයයි. පළමු පෙළ ප්‍රාග්ධනය, මූලික වගයෙන් කොටස් ප්‍රාග්ධනය, නොබේදු ලාභ සහ පොදු හා අනෙකුත් සංවිතවලින් සමන්විත වේ. දෙවන පෙළ ප්‍රාග්ධනයෙන් උපකාරක තේ හා ප්‍රත්‍යාග්‍යන් සංවිත පිළිවෙළින් සියයට 81.5 හා සියයට 14.2 කින් පමණ සමන්විත වේ. 2015 වසර තුළ ක්‍රියාකාරී ලෙස නව කොටස් හා බලුම්කර නිකුත් කිරීමෙනුත්, අභ්‍යන්තරව උපයාගත් ආභ්‍යම්න් කොටසක් නොබේදු රඳවා ගැනීමෙනුත් නියාමන අවශ්‍යතාවයන්ට අනුකූලව ප්‍රාග්ධනය තිරසා මිට්ටමක රඳවා ගැනීම නිසා බැංකු අංශය තවදුරටත් ගක්තිමත් විය.

#### අධික්ෂණ සහ නියාමන කටයුතුවල ප්‍රගතිය

බැංකු අංශයේ සුරක්ෂිත බව, ගක්තිමත් බව හා අවබුදාම් කළමනාකරණ පද්ධති වැඩිදියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අධික්ෂණ හා නියාමන රාමුව තවදුරටත් ගක්තිමත් කරන ලදී. ඒ අනුව බාසල් III ද්‍රව්‍යීලනා ප්‍රමාණය්ට අනුව ද්‍රව්‍යීලනා ආවරණ අනුපාතයන්ට අඩු විධානයන් බැංකුවලට නිකුත් කළ අතර, බැංකු විසින් ඉදිරි ලිඛිත දින 30 ක් සඳහා තක්සේරුගත ගුද්ධ මුදල් ප්‍රවාහ ගෞරුවම්වලට අනුව සියයට 60 ක අවම ද්‍රව්‍යීලනා ආවරණ අනුපාතයක්

## I. ହାତିନ୍ଦ୍ରିୟ

බ�ංකු නියාමන අධිකාරීන් නියාමනය සහ අධික්ෂණය හරහා බ�ංකුවල සහ බ�ංකු පද්ධතියෙහි සුරක්ෂිතභාවය සහ ගක්තිමත්භාවය ප්‍රවර්ධනය කිරීමට අපේක්ෂා කරනු ලැබේ. ආර්ථික වශයෙන් සම්දේශීලීන් කාලපරිච්ඡේදයන්හිදී අවබුනම් සහ සංකේත්දේශයෙහිම ගොඩනැගිමත්, ආර්ථික වර්ධනය අධ්‍යාල වන කාලපරිච්ඡේදයන්හි දී එවැනි ගොඩනැගිමවලින් පසුකාලීනව පැන නැගි ප්‍රතිඵලන් සැලකිල්ලට ගැනීමේ අවශ්‍යතාවය, ලේක මූල්‍ය අර්ථදෙයන් සහ පසුකාලීන පුරෝගීය අර්ථදෙයන් පසුව වඩාත් අවධාරණය කෙරීණ. මූල්‍ය ආයතන, මූල්‍ය වෙළඳඳපාලවල් සහ මූර්ත ආර්ථිකය අතර ඇති අන්තර සම්බන්ධතා හේතුවෙන් එවැනි ප්‍රතිඵලවල බලපෑම් තීවු විය. වෙළඳඳපාල අධික්ෂණයට හේ පූක්ෂීම විවක්ෂණයිලි අධික්ෂණයට හේ, අධික ලෙස අවබුනම් භාරගැනීම හේ මූල්‍ය ආයතන සහ වෙළඳඳපාල ක්‍රියාකාරකම හේතුවෙන් ඇතිවන අන්තර සම්බන්ධතා හේ පාලනය කිරීමට නොහැකි විය. වෙන් වෙන්ව පවතින නියාමන ව්‍යුහයන්, අන්තර්ජාතික සහ දේශීය වශයෙන් තොරතුරු පූවමාරු කර ගැනීම සම්බන්ධයෙන් පවතින තීතිමය බාධා සහ නියාමන ව්‍යුහයෙහි පවතින විෂමතා තුළින් පැන තහින ගැටළු මේ සඳහා බලපාන දේ. නව බ�ංකු ව්‍යාපාර ආකෘතින් තුළුන්වාදීමෙන් සහ තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණය විශාල ලෙස භාවිතයට ගැනීම හේතුවෙන් ද නියාමන අභියෝග වර්ධනය වී ඇතු.

මෙහි ප්‍රතිඵලයක් ලෙස, රටවල් වැඩි වකයෙන්, සාරව විවක්ෂණීයිලි අධික්ෂණය, ව්‍යාපාර ආකෘති මත පදනම් වූ අවබුතම් කෙරෙහි සංවේදී සහ අනාගතවාදී තියාමනයන් සහ අධික්ෂණ කුම්වේදයන්, අර්ථඩවලට සූඛනම්වීම සහ තිවාරණ සැලසුම් ගක්තිමන් කිරීම පිළිබඳ ක්‍රියාමාර්ග සහ අධික්ෂණ සහයයෝගීතාවය පිළිබඳ ක්‍රියාමාර්ග හඳුන්වා දෙමින් සිටී.

**2. සුක්ෂම විවක්ෂණයිලි අධික්ෂණයෙහි සිට සාර්ථක විවක්ෂණයිලි ප්‍රවේශයක් වෙත යොමුවීම**

(ଅ) ମୁଲାଙ୍କ ପଦ୍ଧତିରେ ପାରିବାରିକ ପଦ୍ଧତିରେ ଆବଶ୍ୟକ ପାରିବାରିକ ପଦ୍ଧତିରେ ଆବଶ୍ୟକ

தனி தனி மூலங் ஆயத்தினால் அவ்வநமி சுற அனாவரணை வீசி விலா அம்தாவி, மூலங் ஆயத்தா, மூலங் வேலெடுபொலாவல்ட், மூலங் யிற்கல வழுதயங்கள் சுற இருந அப்ரீகை அதர அதி அந்தர் சுலினங்கட்டா ஹேஷுவென் டி மூலங் பட்டிய தூ அசமதூலிதா சுற சுங்கேங்குணை வீசி கோவிநாடைய ஹக. ஏம்ஹிஸு, அவ்வநமி பூதிரயாம தீஸு ஆதி வின பலபூசி சுற புதிபேர்த்து பலபூசி சுலக்கிள்லுவ நோக்கிமீன்,

தனி தனி ஆயத்தில் அவிழந்து பற்றின்கூடிய சூலைக்கிள்ளு வெளியேற்றும் போது சூலைக்கிள்ளு என்று அழைக்கப்படுகிறது. சூலைக்கிள்ளு என்ற பெயர் முன்னால் சூலைக்கிள்ளு என்று அழைக்கப்படுகிறது. சூலைக்கிள்ளு என்ற பெயர் முன்னால் சூலைக்கிள்ளு என்று அழைக்கப்படுகிறது.

(ආ) සාරව විවක්ෂණයිලි අධික්ෂණ කුමවේදය හැඳුන්වාදීම  
 ඒ අනුව, පද්ධතිමය අවබ්‍යනම අවම කිරීම  
 සඳහා, සමස්තයක් ලෙස මූල්‍ය පද්ධතියෙහි  
 ගක්තිමත්හාටය පිළිබඳ අවධාරණය කරනු ලබන  
 සාරව විවක්ෂණයිලි කුමවේදයක් නියාමනය සහ  
 අධික්ෂණය සඳහා අනුගමනය කළ යුතු වේ  
 මැතිකාලීන මූල්‍ය අර්ථයෙන් පසුව හැඳුන්වාදීම  
 බාසල් III වැනි නියාමන ප්‍රතිසංස්කරණ මගින්  
 ද සාරව විවක්ෂණයිලි සහ සූක්ෂ්ම විවක්ෂණයිලි  
 ප්‍රමේණ අතර අන්තර සම්බන්ධතාවයන් අවධාරණය  
 කර ඇතුළු.

■ පදනම්ව අවබුත්මය කාල දැක්සීකේෂණය (Time Dimension) සැලකිල්ලට ගෙන හඳුන්වා දෙනු ලබන මෙවලම්වලට උදාහරණ ලෙස තොළන අනුපාතය, ආරථික ව්‍යුත්ව ප්‍රතිච්චිරූධ්‍යව ගෙවනුයි යුතු ප්‍රාග්ධන ස්වර්කස්කය (Counter-Cyclical Capital Buffer) වැනි කාලානුරුපිව වෙනස්වන ප්‍රාග්ධන අවශ්‍යතාවයන්, බාසල් III යටතට ගැනෙන ද්‍රව්‍යීලතා ආවරණ අනුපාතය සහ ගුරුදී සේවා අරමුදී අනුපාතය වැනි ද්‍රව්‍යීලතා ස්වර්කස්කය සහ වට්නාකම් මත ඊට අනුපාත සහ ආන්තික අවශ්‍යතා වැනි අවස්ථානුරුපිව පනවනු ලබන නියාමන අවශ්‍යතා සහ කොන්දේසි සැලකිය හැකු.

- අවබුනත්ම සංකීර්ණයෙකු විම් සහ අන්තර් සම්බන්ධතා ඇසුරෙන් පැන නගින පද්ධතිමය අවබුනමෙහි හරස්කඩ දුෂ්ධිකෝෂය (Cross Section Dimension) සිලු කරන මෙවලම්වලට උදාහරණ ලෙස, ඉහළ අවබුනමක් ඇති කළ හැකි ත්‍රියාකාරකම් සඳහා දැඩි ප්‍රාග්ධන නියමයන් පැනවීම, මූල්‍ය ආයතනවල අවසරල් ත්‍රියාකාරකම්වල විෂය පරිය සිලු කිරීම සැලකිය හැක. උදා:- එක්සත් රාජධානියෙහි සර් ජේෂ්‍න් විකරස් විසින් 2012 වසරේදී ඉරිපත් කරන ලද “විකරස් යොජනවලිය” මගින්, ආයෝජන බැංකු කටයුතු, සාමාන්‍ය පාරිභෝගික බැංකු කටයුතුවලින් වෙන්කොට පවත්වාගෙන යා යුතු යැයි යොජන කරන ලදී.

- අධික්ෂණ සහ නියාමන කටයුතු දැඩි කිරීම තුළින්, සහ ඉහළ ප්‍රාග්ධන මට්ටම් පවත්වාගෙන යන

ලෙස නියම කිරීම තුළින් නියාමන අධිකාරීන් විසින් පද්ධතිමය වැදගත්කමක් ඇති බැංකු සම්බන්ධයෙන් යොමු කරන අවධානය ඉහළ නෘති ඇත.

- මූල්‍ය පද්ධතියෙහි විවිධ කොටස් අතර පවතින අන්තර් සම්බන්ධතා නිරුපණය කිරීම සඳහා ජාල විශ්ලේෂණය සහ සමාකරණ අභ්‍යාස, නියාමන අධිකාරීන් විසින් යොදාගැනීමට පටන්ගෙන ඇති අතර, බැංකුවල මූල්‍ය ශක්තිමත්තාවය නිර්ණය කිරීම සඳහා ආත්ති පරීක්ෂණ අභ්‍යාස ද සිදුකරනු ලැබේ.

### 3. බැංකුවල අවබුනම් ව්‍යුහයෙහි වෙනස්වීම් සඳහා ප්‍රතිචාර දැක්වීම්

#### (ආ) නව අවබුනම් මානයන් මත්වීම

අවබුනම් පිළිබඳ මතවාදී වෙනස්වීම්, නව නියාමන රාමු සහ සංවර්ධිත රටවල දිගින් දිගටම පැවති අඩු පොලී අනුපාත වැනි කරුණු මගින් බැංකුවල ප්‍රෝටොල්-ඇරඹුද හැසිරීම සහ ව්‍යාපාර ආකෘතිවල ස්වභාවය තීරණය කර ඇත. එමතියා, බැංකුවල අවබුනම් ව්‍යුහයන්හි සැලකිය යුතු වෙනස්වීම් සිදුවී ඇති අතර, මෙතෙක් සැශ්‍රව පැවති නව අවබුනම් ක්ෂේත්‍ර ඉස්මතු වී, වැඩි අවධානයක් දිනාගෙන ඇත.

- සිදුයෙන් හිතවන ලාභ ආන්තික සමාග ලාභදියින්වය වැඩි දියුණු කිරීම සඳහා එල්ලවන ඉහළ පිඩිනය හේතුවෙන් උපාය මාරුගික අවබුනමෙහි වැදගත්කම ඉහළ ගොස් ඇත.
- එමත්ම, නිරන්තරයෙන් පරිණාමනයවනසුල් ස්වභාවයක් පවතින සයිබර් අවබුනම කළමනාකරණය කිරීමේදී ද බැංකුවලට අහියෝගවලට මුහුණ දීමට සිදුවී ඇත. මේ වනතෙක් සයිබර් ප්‍රහාර හේතුවෙන් සිදුවී ඇති භානි සිමිත මුවන්, එමගින් දිගුකාලීන අහියෝග ඉස්මතුවීමට ඇති සම්බාධිතාවය ඉහළය.
- ආකෘති අවබුනම, මුදල් විශ්දේශකරණ අවබුනම, වෙළඳපාල භාවිතාව පිළිබඳ අවබුනම සහ නෙතික සහ අනුකූලතා අවබුනම වැනි අංශවල වැදගත්කම ද ඉහළ ගොස් ඇත.

#### (ඇ) වන අවබුනම් සංවේද වන පරදි සහ ව්‍යාපාර ආකෘති මත පදනම් වන පරදි අධික්ෂණ ක්ම්වීය කිරීම

මූල්‍ය පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා, නිසි පරදි පාලනය වන ආයතනවල ස්වයං විනය ප්‍රමාණවන්ය යන පුරුව නිගමනය මත පදනම්ව සිදුකරන ලද, ලිහිල් සහ පසුගිය සිදුවීම් මත පදනම් වූ අධික්ෂණ ක්ම්වීය මේ වනවීට අධික්ෂණ අධිකාරීන් බැහැර වී ඇත.

- අධික්ෂණ සම්පත් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කිරීම වැඩි දියුණු කිරීමේ

අපේක්ෂාවෙන් සහ සිදුසු පුරුව අධික්ෂණ තීයාමාරුග ගැනීමේ අපේක්ෂාවෙන්, අනුකූලතාවය පදනම් කරගත් ක්ම්වීය බැහැරව අවබුනම් මත පදනම් වූ ක්ම්වීයක් තීයාවට නැවැවීමට නියාමන අධිකාරීන් කටයුතු කරමින් සිටී.

- මූල්‍ය ආයතන, කාර්යක්ෂම ලෙස සහ තීරණය පැවත්මකින් යුතුව පවත්වාගෙන යන බව තහවුරු කිරීම සඳහා, නියාමන ක්ම්වීයක් දුරදැකි බව, දැඩි බව සහ ගතික බව වැඩි දියුණු කරන ලද අතර, බැංකුවල අවබුනම් ව්‍යුහය සහ ව්‍යාපාර ආකෘතිය මත පදනම්ව, එකිනෙක බැංකුවට ආවේනික අධික්ෂණ තීයාවලියක් සිදුකිරීම සඳහා එම ක්ම්වීය ප්‍රතිනිර්මාණය කරන ලදී.

#### 4. නියාමන අධිකාරීන් අතර සහයෝගීතාවය වර්ධනය කිරීම

දැවැන්ත ගෝලිය මූල්‍ය ආයතන සම්මුඛ බිහිවීම සහ මූල්‍ය පද්ධතියේ විවිධ අංශ අතර ඇති අන්තර් සම්බන්ධතා හේතුවෙන්, දේශීයව සහ ජාත්‍යන්තර ව්‍යුහයන්හි, අන්තර්-නියාමන සහයෝගීතාව වර්ධනය කිරීමට නියාමන අධිකාරීන් තීයාමාරුග ගෙන ඇත.

#### (ඇ) කේවල අධික්ෂණ ව්‍යුහය සහ බහුවිධ අධික්ෂණ ව්‍යුහය

මූල්‍ය ආයතනවල අවබුනම් නිරික්ෂණය කිරීම සඳහා සහ මූල්‍ය පද්ධති ස්ථාපිත ස්ථානයට සැබැහු විභාග බලපෑම් එල්ල කළ හැකි අනතුරුවලට ප්‍රතිචාර දැක්වීම සඳහා, කේවල අධික්ෂණ ව්‍යුහය වඩා එල්ලයි බව ඇතැම් රටවල්වල විශ්වාසය වේ. උග්‍රහරණයක් ලෙස, එක්සත් රාජධානිය, ජර්මනිය, යෝරුග්‍රැයන්තය, විනය සහ භූතානය වැනි රටවල් කේවල අධික්ෂණ ව්‍යුහයක් පිහිටුවා ඇත.

- මූල්‍ය ආයතන සම්හවල එකාබද්ධ අධික්ෂණ කටයුතු සිදුකිරීමේදී සහ නියාමන ව්‍යුහයන්හි පවතින විෂ්මතා තුළින් පැන ගැටුව අවම කිරීමේදී මෙවැනි ක්ම්වීයවල සාපේක්ෂ එල්ලයිනාවය ඉහළය.

- එස් ව්‍යවද, විවිධ මූල්‍ය අතරමදී ආයතනවලට ආවේණික ලක්ෂණ හඳුනාගැනීමේදී සහ එයට අදාළ සුදුසු තීයාමාරුග ගැනීමේදී කේවල අධික්ෂණ ආයතනයකට වඩා අදාළ අංශය පිළිබඳ විශ්මෝද දැනුමක් පවතින ආයතන වඩා සුදුසු බව බහුවිධ අධික්ෂණ ව්‍යුහයක් අනුමත කරන විද්‍යාත්මකාගේ මතය වේ.

- බහුවිධ නියාමන ව්‍යුහයක් පිහිටුවා ඇති බොහෝ රටවල්, නියාමන අධිකාරීන් අතර සන්නිවේදනය සහ ප්‍රතිඵලන්තිය සහයෝගීතාවය තහවුරු කිරීම සඳහා එල්ලයි යාන්ත්‍රණ ඇති කරමින් සිටී. මෙවැනි පියවර අතර, එක් එක් අධික්ෂණ ආයතනවල නියෝජනයන්ගෙන සමන්විත අන්තර්-නියාමන සංවිධාන පිහිටුවීම, පොදු කරුණු සඳහා තීයාකාරී

කණ්ඩායම් ඇති කිරීම, තොරතුරු පුවමාරු කිරීම පිළිබඳ අවබෝධන ගිවිසුම්වලට එලැකීම ආදිය වේ.

#### (ආ) මෙහෙකුලින මූල්‍ය අර්ථාත්වලට පසුව අධික්ෂණ සහයෝගීතාවය වර්ධනය කිරීම

- යුරෝපා සංගමය: විශේෂයෙන්ම මුදල් සංගමයක් තුළ, එක් රටක මූල්‍ය අංශයෙහි පවතින ගැටළු තවත් රටක් කෙරෙහි කෙතරම් වේගයෙන් සහ ප්‍රබල ලෙස පැනිර යන්නේ ද යන්න පිළිබඳව, යුරෝපා අර්ථාත්‍යෙන් පසුව සිදුකළ අධ්‍යයනයන්හිදී හෙළි විය. මෙහි ප්‍රතිඵලයක් ලෙස, යුරෝපා මහ බැංකුව සහ සහභාගි වන යුරෝපීය රටවල්වල ජාතික අධික්ෂණ ආයතනවලින් සමන්වීත කේවල අධික්ෂණ යාන්ත්‍රණයක් 2014 නොවැම්බර් මසදී පිහිටුවන ලදී.
- එක්සත් රාජධානීය: මෙයට පෙර පැවති මූල්‍ය සේවා අධිකාරිය, මූල්‍ය භාවිතාව පිළිබඳ අධිකාරිය සහ විවක්ෂණයිලි නියාමන අධිකාරිය යන නව නියාමන ආයතන ද්වීතීයෙන් ප්‍රතිස්ථාපනය කරන ලදී. එංගලන්ත මහ බැංකුවෙහි පුරුණ හිමිකම සහිත පාලිත සමාගමක් වන විවක්ෂණයිලි නියාමන අධිකාරිය මූල්‍ය අතරම්දිකරුවන් පිළිබඳ විවක්ෂණයිලි නියාමනය සහ අධික්ෂණය සිදුකරන අතර, මූල්‍ය භාවිතාව පිළිබඳ අධිකාරිය පාරිභෝගික ආරක්ෂණය සහ වෙළඳපාල භාවිතාව පිළිබඳ කරුණු සම්බන්ධයෙන් කටයුතු කරන ස්වාධීන ආයතනයකි. පද්ධතිමය අවබ්‍යන් භදුනා ගැනීමට, නිරීක්ෂණය කිරීමට සහ ඒ පිළිබඳ තිසි පියවර ගැනීමට එංගලන්ත මහ බැංකුව යටතේ මූල්‍ය ප්‍රතිපත්ති ක්මිටුව පිහිටුවන ලදී.

#### (ඇ) අන්තර් දේශසීමා තොරතුරු පුවමාරු කර ගැනීම සහ මෙහි රටෙහි සහ විදේශ රටෙහි නියාමන ආයතන අතර ඇති සම්බන්ධනා

බැංකු සම්බන්ධී සිඟු තුළෝලිය ව්‍යාප්තිය හේතුවෙන්, අන්තර් දේශසීමා බැංකු සම්බන්ධී අධික්ෂණය කිරීමේ සහ අර්ථද අවස්ථාවන්හි දී නිවාරණ ක්‍රියාමාර්ග ක්‍රියාවල නැවැවීමේ සංකීර්ණතාවය ඉහළ ගොස් ඇත.

- බැංකු සම්බන්ධී එලඳයී අධික්ෂණය වෙනුවෙන් තොරතුරු පුවමාරු කර ගැනීම හා සහයෝගයෙන් කටයුතු කිරීම මින් ද, අර්ථද අවස්ථාවන් එලඳයී ලෙස හැසිරවීම මින්, මෙහි රටෙහි සහ විදේශ රටෙහි නියාමන ආයතන අතර සම්බන්ධනා වර්ධනය කිරීම සඳහා අධික්ෂණ අධිකාරින් යොමු වී ඇත. රහස්‍යතා තොරතුරු පුවමාරු කර ගැනීම

සඳහා අවධිමත් හෝ විධිමත් (ලදා:- අවබෝධන සිවිසුම) ක්‍රමවේදයන් ද මේ වනවිට ක්‍රියාත්මක වෙමින් පවතී.

- නියාමන විද්‍යාල බිජිකිරීම: ප්‍රමාණාත්මක ලෙස අන්තර් දේශසීමා මෙහෙයුම් කටයුතු සිදුකරන බැංකු සම්බන්ධ කාර්යක්ෂමව අධික්ෂණය කිරීම සඳහා, මෙහි රටෙහි නියාමන අධිකාරින් විසින් එකිනෙක බැංකුවලට එන් වූ විශේෂ නියාමන විද්‍යාල බිජිකිරීම් ප්‍රතිස්ථාපනය කිරීම් එම නියාමන විද්‍යාලවලට ඇතුළත් කරගනු ලැබේ. එමනිසා, නියාමන කටයුතු සම්බන්ධීකරණය කරනු ලබන මාධ්‍යත් ලෙස නියාමන විද්‍යාල ක්‍රියාත්මක වේ. (ලදා:- ඒ 20 රටවල්, යුරෝපා සංගමය, ඉන්දියාව හා සිංගප්පූරුව)

#### 5. අර්ථාත්වලට සූලුනම්වීම සහ නිවාරණ ක්‍රමවේද

ගෝලීය මූල්‍ය අර්ථාත්‍ය සමයේදී මහජන විය්වාසය හින්වීමට පිළියමක් ලෙස, බොහෝ රටවල් තැන්පත්තු රක්ෂණ ක්‍රම සහ ප්‍රතිසාධන හා නිවාරණ ක්‍රියාමාර්ග වැනි මූල්‍ය සුරක්ෂිතතා ක්‍රමවේද වැනිමත් තොට ඇති අතර, බැංකුවලට අර්ථාත්වලට සූලුනම් වීමේ විස්තරාත්මක සැලසුම් සකස් කිරීමට අනුබල ලබාදී ඇත.

- ඇමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානීය, භෞංකොං, ජර්මනිය, මැලේසියාව සහ සිංගප්පූරුව වැනි රටවල් මෙම ගෝලීය ප්‍රතිසංස්කරණ හමුවේ තම තැන්පත්තු රක්ෂණ ආවරණ ඉහළ නාවා ඇත.

- හදිසි දුවකිලනා සහාය ලබාදීම, මූල්‍ය ආයතන බැංචුවීම නිවාරණය කිරීම, තැන්පත්තුකරුවන් සහ අයෙක්ෂකයන් ආරක්ෂා කිරීම සහ විධිමත් අවිනිශ්චිතතා සැලසුම් වැනි කාලීන නිවාරණ නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග පිළිබඳව අවධානය යොමු කරමින්, රටවල් වැඩි සංඛ්‍යාවක් අර්ථද සමාකරණ අන්තර් (Crisis Simulation Exercises) සිදුකරයි.

- 2012 වසරේදී, බැංකු අධික්ෂණය පිළිබඳ බාසල් කම්ටුව විසින් එලඳයී බැංකු අධික්ෂණයක් සඳහා වන පුරුව තොටදේසීයක් ලෙස ප්‍රතිසාධන සහ නිවාරණ සැලසුම් හඳුනාගෙන ඇත. එමනිසා, අර්ථද තත්ත්වයන්ට අනුරුදීව විවිධ ප්‍රතිසාධන සහ නිවාරණ ක්‍රියාමාර්ග සකස් කිරීමට සහ භාවිතයට ගැනීමට නියාමන අධිකාරින් යොමු වී ඇත.

#### 6. පාර්ශ්වීක ආරක්ෂණ ක්‍රමවේදයන් සහ මූල්‍ය ආයතනවල වෙළඳපාල භාවිතය වැඩි දියුණු කිරීම

ගෝලීය මූල්‍ය අර්ථදයන් සහ ප්‍රසිද්ධියට පත්වී වෙළඳපාල අවහාවිතයන් කිහිපයකින් අනතුරුව, නියාමන අධිකාරින් විසින් පාරිභෝගික ආරක්ෂණ නීති දැඩි කරන ලදී. මූල්‍ය වැඩි සංඛ්‍යාවක් පාරිභෝගිකයන්ට වඩා සුරක්ෂිත කිරීමේ අරමුණින්, නියාමන අධිකාරින්

විසින් නව ආයතනික ව්‍යුහයන් හඳුන්වා දෙන ලද අතර, මෙයට උදාහරණ ලෙස, එක්සත් රාජධානීයෙහි මූල්‍ය භාවිතාව පිළිබඳ අධිකාරිය සහ ඇමෙරිකා එක්සත් ජනපදයේ පාරිභෝගික මූල්‍ය ආරක්ෂණ කාර්යාලය දැක්විය හැක. ඉන්දියාව, මැලේසියාව හා සිංගපේරුව යන කළාපීය රටවල ද මූල්‍ය වෙළෙඳපාලවල විනිවේදහාවය සහ සුවිෂ්ටපත්තාවය, සාධාරණව සැලකීම, හෙළිදර්වී කිරීම සහ මූල්‍ය අධ්‍යාපනය යනාදිය පිළිබඳ තියාමන රාමු ගක්තිමත් කර ඇත.

#### 7. ශ්‍රී ලංකාව තුළ තියාමන අධිකාරීන් හුමිකාවේ විකාශනය

- අධික්ෂණ සම්බන්ධීකරණය සහ නොරතුරු හුවමාරු කර ගැනීම: ශ්‍රී ලංකාවේ මූල්‍ය අංශය තියාමන අධිකාරීන් කිහිපයක් විසින් තියාමනය කරනු ලබන අතර, මෙම විවිධ තියාමන ආයතන අතර සම්බන්ධීකරණය වැඩි දියුණු කිරීමට බොහෝ ප්‍රයත්තන දරා ඇත. උදාහරණයක් ලෙස, මූල්‍ය අංශයේ ක්‍රමවත් සංවර්ධනය හා මූල්‍ය පද්ධතියේ ස්ථාපිතාවය ගක්තිමත් කිරීමට අදාළ සුදුසු ප්‍රතිපත්තිමය විධානයන් පැවතීම තහවුරු කර ගැනීම සඳහා 2007 වසරදී, මූල්‍ය අංශයේ ප්‍රධාන තියාමන අධිකාරීන්ගේ සහභාගිත්වයෙන්, අන්තර් තියාමන ආයතනික සභාව, මූල්‍ය අංශ අධික්ෂණ කමිටුව ලෙස නැවත පිහිටුවන ලදී. මේ සඳහා පහසුකම් සැලසීමට, මූල්‍ය අංශයේ තියාමන අධිකාරීන් අතර නොරතුරු හුවමාරු කිරීම පිළිබඳ යෝජිත පනත කැවිත්ව මෙන්ඩලය විසින් අනුමත කරන ලද අතර, මේ වනවිට කෙටුම්පත් කරමින් පවතී. 2015 වසරදී මූල්‍ය අංශය පිළිබඳ අධික්ෂණ කාර්යාලය වෙත මූලිකත්වයක් දෙමින්, අන්තර් තියාමන ආයතනික සභාව නැවත පිහිටුවන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව මේ වනවිට, පාකිස්ථානු සහ ඉන්දියා මහ බැංකු, ශ්‍රී ලංකා රක්ෂණ මෙන්ඩලය සහ ශ්‍රී ලංකා සුරක්ෂිතපත් සහ විනිමය තොම්පත් සභාව සමග අවබෝධන දිවිපූම්වලට එළැඳී ඇත.
- සාර්ව විවක්ෂණයිලි අධික්ෂණය ගක්තිමත් කිරීම: ශ්‍රී ලංකා මහ බැංකුව විසින්, පද්ධතිමය අවධානම් කළේනියා හඳුනා ගැනීම සහ ඇගයීම සඳහා බැංකු අංශයේ සහ මූල්‍ය අංශයේ සහ මූල්‍ය අංශයේ ගක්තිමත්වය පිළිබඳ දරුණක, මූල්‍ය වෙළෙඳපාල ස්ථාපිතා දරුණක සහ සාර්ව ආර්ථික ස්ථාපිතා දරුණක සංවර්ධනය කරන ලදී. තවද, දැඩි එහෙත් සිදුවිය නැති සාර්ව ආර්ථික කම්පන්වලට ඔරෝන්තු දීමට මූල්‍ය පද්ධතියට ඇති හැකියාව ඇගයීම සඳහා සාර්ව ආතති පරික්ෂාවන් පවත්වන ලදී. පද්ධතිය තුළ ගොඩනැගෙන

2015 අප්‍රේල් මස 01 වන දින සිට පවත්වාගත යුතු වේ. මෙම අනුපාතය 2019 ජනවාරි මස 01 වන දින වනවිට සියයට 100 ක ප්‍රතිශතයක් දක්වා ක්‍රමානුකූලව ඉහළ නැවිය යුතුය. තවද, බාසල් III අවම

අවධානම්වලට පුරුව ප්‍රතිචාර දක්වමින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කළුව, වරිනාකම මත හෙය අනුපාත, උපරිම ගෙවීම වර්ධනය සිමාවන්, ආයතන මත ආන්තික අවශ්‍යතාවයන් පැශ්‍රවීම යනාදී සාර්ව විවක්ෂණයිලි ක්‍රියාමාරු හඳුන්වා දී ඇත.

- බාසල් III ප්‍රාග්ධන හා දුවිලනා ප්‍රමිත ක්‍රියාවට නැංවීම: වත්මන් තියාමන වර්ධනයන්ට අනුකූලව, බාසල් III යටතේ දුවිලනා ආවරණ අනුපාතය 2015 වසරදී ක්‍රියාවට නැංවන ලද අතර, බාසල් III ප්‍රාග්ධන ප්‍රමිතින් අන්තර්ජාතික කාල රාමුවලට අනුකූලව හඳුන්වාදීමට තියමිනය.
- තියාමන රාමුව වැඩි දියුණු කිරීම: 2015 වසර තුළදී, බැංකු හා බැංකු නොවන මූල්‍ය ආයතනවලට අදාළව පවත්නා තියාමන ප්‍රවේශය තවදුරටත් අවධානම් කෙරෙහි සංවේදී සහ පුරුව ක්‍රියාමාරු ගන්නා ආකාරයට වැඩි දියුණු කරන ලදී. ඉදිරිය මත පදනම් වූ නව ක්‍රමවේදය බැංකුවල ව්‍යාපාර ව්‍යුහය වෙත අවධානය යොමුකාට බැංකුවල කාර්යක්ෂමතාව හා තිරසාර බවට බලපෑම් කළ හැකි අවධානම් හඳුනා ගැනීමට යොමු වී ඇත. මෙම සමයේදී, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තියාමනයේදී හඳුනාගත් ගැවළ තිරසාරණය කිරීම සඳහා බැංකු අධ්‍යක්ෂ මණ්ඩල සහ අධ්‍යක්ෂවරුන්ගෙන් පමණ්වීන උප කමිටු සක්‍රීයව දැයක කර ගැනීමේ අවශ්‍යතාවය අවධාරණය කරන ලදී.

එම අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව බැංකු පද්ධතියේ ගක්තිමත්වය සහ සුරක්ෂිතතාවය තහවුරු කිරීම සඳහා, බැංකු සඳහා පවතින තියාමන සහ අධික්ෂණ රාමුව නිරතුවම් අන්තර්ජාතික වර්ධනයන් සහ මූල්‍ය අංශයේ හා මූල්‍ය අංශීකරණයේ වෙනස්වන අවශ්‍යතාවලට අනුරූපව ඇගයීමට, සමාලෝචනය කිරීමට සහ වැඩි දියුණු කිරීමට කටයුතු කරනු ඇත.

#### මූලාශ්‍ර:


Caruana, J (2015), Financial reform and the role of regulators: Evolving markets, evolving risks, evolving regulation

Kawai, M and Prasad, E, (2013), New Paradigms for Financial Regulation: Emerging Market Perspectives

Prudential Regulation Authority, (2013), The Prudential Regulation Authority's approach to banking supervision

World Bank, (2014), Global Survey on Consumer Protection and Financial Literacy: Oversight Frameworks and Practices in 114 Economies

Basel Committee on Banking Supervision



ආදායම් ලැබේම් ප්‍රමාද විමෙන් බැංකු පද්ධතියට විය හැකි බලපෑම් සැලකිල්ලට ගෙන අපනයනකරුවන්ට ලබාදෙන ගෙය සඳහා පියවීම් ප්‍රමාදවීම වෙනුවෙන් දඩ පොලිය අය කිරීම නැවත ආරම්භ කරන ලද අතර, එම දඩ පොලිය නව වත්තෝරුය මගින් සියයට 10 සිට සියයට 5 දක්වා අඩු කරන ලදී. බැංකුවල විවිධානිකරණය වූ ගෙය කළමික් පවත්වා ගෙන යැම සඳහා මේටර් රථ මිලට ගැනීමට හෝ භාවිතයට බලපෑලාහි බැංකු විසින් ලබාදෙන අත්තිකාරම් එහි වත්කම් වට්නාකමීන් සියයට 70 ක උපරිම අනුපාතයකට 2015 දෙසැම්බර් මස 1 දින සිට යටත් කරන ලදී. 2015 අනුරු අයවැයෙහි යෝජනාවන් අනුව බැංකුමය කටයුතුවලට ඇති ප්‍රවේශය වැඩි කිරීම සඳහා, දුෂ්කර

**8.7 සංඛ්‍යා සටහන**

**බංකු අංශයෙහි නියාමන ප්‍රාග්ධන සංප්‍රේශනය**

අයිතිවාසිකම	වට්නාකම (රු. ඩිලියන)		සංප්‍රේශන (%)	
	2014 (ඡ.)	2015 (ඡ.)	2014 (%)	2015 (%)
ප්‍රථම ජ්‍යෙරය	512	512	100.0	100.0
තොකාවේ ප්‍රාග්ධනය	166	166	32.3	32.4
වාච්‍යා සංවිධාන අරමුදල්	29	35	5.7	6.8
නොඩුවා ලාභ	196	170	38.3	33.3
පොදු භා අනෙකුත් සංවිධාන	146	148	28.5	28.9
වෙනත්	0	18	0.0	3.4
නියාමක ගැලපීම්	-25	-25	-4.8	-4.8
දෙවන ජ්‍යෙරය	88	99	100.0	100.0
ප්‍රත්‍යාග්‍යන සංවිධාන	13	14	14.6	14.2
උපකාරක ගෙය	77	80	87.6	81.5
පොදු වෙනත් සංවිධාන වෙනත්	15	20	17.2	20.5
නියාමක ගැලපීම්	-17	-16	-19.4	-16.2
සමස්ත ප්‍රාග්ධන පදනම	600	611	100.0	100.0

(ඡ.) සංඛ්‍යා සියලු විසින්  
(ඡ.) තාවකාලීක

පුදේශවල ගාබා ඇති කිරීමටත්, සියලුම රටවැසියන්ට බැංකු ගිණුම් ආරම්භ කිරීමට උත්සාහ දැරීමටත්, ගෙය කටයුතු ලෙහෙසි කිරීමටත් බලපෑලාහි බැංකුවලට උපදෙස් දෙන ලදී.

### 8.3 බංකු නොවන මූල්‍ය ආයතනවල කාර්යකාලීනය

#### බලපෑලාහි මූදල් සමාගම් සහ විශේෂීන කළුබදු මූල්‍යකරණ සමාගම් අංශය

ଆර්ථික කටයුතුවල පැතිරීම, යෝගය ප්‍රතිපත්ති හැඳුනුවාදීම සහ හිතකර නියාමන හා අධික්ෂණ කියාමාරුග පැවතිම පිළිබඳ කරමින් ව්‍යාපාර කටයුතුවල ප්‍රමාණයෙහි හා ව්‍යාප්තියෙහි වර්ධනය සැලකීමේදී බලපෑලාහි මූදල් සමාගම් හා විශේෂීන කළුබදු මූල්‍යකරණ සමාගම් අංශයේ හිමිකාරීත්වය 2015 වසර තුළ දී ගක්තිමත්ව පැවතුනි.

#### ව්‍යාපාර ප්‍රකාරණය

(ආ) ව්‍යාප්තිය: 2015 වසර අවසානයට මෙම අංශය බලපෑලාහි මූදල් සමාගම් 46 කින් සහ විශේෂීන කළුබදු මූල්‍යකරණ සමාගම් 07 කින් සමන්විත විය. බස්නාහිර පළාතෙන් පිටත පුදේශයන්ට වැඩි අවධානය යොමු කරමින්, 2015 වසර තුළ දී බලපෑලාහි මූදල් සමාගම් හා විශේෂීන කළුබදු මූල්‍යකරණ සමාගම් අංශයේ ගාබා ජාලය, ගාබා 1,216 දක්වා ගාබා 84 කින් තවදුරටත් ප්‍රසාරණය විය. බස්නාහිර පළාතෙන් පිටත පුදේශ සඳහා වැඩි ව්‍යාප්තියක් පෙන්නුම් කරමින් මෙම අනුපාතය දළ වශයෙන් 1:2 අනුපාත තත්ත්වයක පැවතිණි.

(ආ) වත්කම්: 2015 වසරේ දී බලපෑලාහි මූදල් සමාගම්/විශේෂීන කළුබදු මූල්‍යකරණ සමාගම් අංශයේ සමස්ත වත්කම් ප්‍රමාණය වැඩි වේගයකින් වර්ධනය විය. මෙම අංශයේ සමස්ත වත්කම් ප්‍රමාණය, 2014 වසරේ දී වාර්තා වූ සියයට 19.0 ක හෙවත් රුපීයල් බිලියන 130.0 ක වර්ධනයට සාපේක්ෂව 2015 වසරේ දී සියයට 22.3 කින් හෙවත් රුපීයල් බිලියන 181.6 කින් වර්ධනය විය. වත්කම්වල වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් ගෙය ගැනීම්වල සියයට 44.6 ක හෙවත් රුපීයල් බිලියන 96.9 ක වර්ධනය සහ තැන්පත්වල සියයට 16.1 ක හෙවත් රුපීයල් බිලියන 66.5 ක වර්ධනය දායක විය. රස් කරන ලද අරමුදල් ප්‍රධාන වශයෙන්ම ගෙය සහ අත්තිකාරම් ලබා දීම සඳහා යොදවන ලදී. 2015 වර්තා මූල්‍යකරණ මුළුල්ලේලහි වාහන සඳහා මූල්‍යකරණ සහ සැලකීම් හා වෙනත් සුරක්ෂා ගෙය හා අත්තිකාරම් සඳහා මෙම අංශයේ සඳහා ප්‍රමාණය වත්කම් ප්‍රමාණය විසින් සැලකීම් හා වෙනත් සුරක්ෂා ගෙය හා අත්තිකාරම් සඳහා මෙම අංශයේ සඳහා වත්කම් ප්‍රමාණය විසින් සැලකීම් හා වෙනත් සුරක්ෂා ගෙය හා අත්තිකාරම් සඳහා මෙම අංශයේ සඳහා වත්කම් ප්‍රමාණය විසින් සැලකීම් හා වෙනත් සුරක්ෂා ගෙය හා අත්තිකාරම් සඳහා මෙම අංශයේ සඳහා වත්කම් ප්‍රමාණය,

2014 වසරේ වාර්තා වූ සියයට 15.8 ක හෙවත් රුපියල් බිලියන 82.4 ක වර්ධනයට සාපේක්ෂව 2015 වසර අවසානයේ දී රුපියල් බිලියන 795.8 දක්වා සියයට 31.8 ක හෙවත් රුපියල් බිලියන 192.1 ක සැලකිය යුතු සිංහ වර්ධනයක් වාර්තා කරන ලදී. කොටස්, ප්‍රාග්ධන වෙළඳපාල ණය උපකරණ, රජයේ සුරක්ෂිත සහ ආයෝජන දේපළවල ආයෝජනවලින් සමන්විත ආයෝජන කළමි, 2014 වසරේ දී වාර්තා වූ සියයට 111.9 ක වර්ධනයට සාපේක්ෂව 2015 වසරේ දී සියයට 9.2 ක හෙවත් රුපියල් බිලියන 10.1 ක සාන්න්මක වර්ධනයක් වාර්තා කළේය. මුදල්, බැංකු හා මූල්‍ය ආයතනවල පවත්වාගෙන යනු ලබන ගේෂයන්, වෙළඳ තොග සහ ස්ථාවර වත්කම්වලින් ප්‍රධාන වශයෙන් සමන්විත වෙනත් වත්කම් 2015 වසර තුළ දී සුළු වර්ධනයක් පෙන්වුම් කළේය.

(අ) වගකීම්: සමස්ත අරමුදල් ප්‍රමාණයේ මූලාශ්‍යක් වන තැන්පතු ප්‍රමාණය 2014 වසරේ දී වාර්තා වූ සියයට 50.8 සිට 2015 දී සියයට 48.2 දක්වා අවු විමක් වාර්තා කළේය. කෙසේ වෙතත්, බැංකුවලට සාපේක්ෂව බලපත්‍රාහි මුදල් සමාගම විසින් ලබා දෙන ඉහළ පොලී අනුපාත භුක්ති විසිමට යොමු වන තැන්පත්කරුවන් ආකර්ෂණය කර ගැනීම හේතුවෙන් මෙම අංශයේ තැන්පතුවල ස්ථාවර වර්ධනයක් තවදුරටත් වාර්තා විය. සමස්ත තැන්පතු ප්‍රමාණය 2014 දී වාර්තා වූ සියයට 22.8 ක වර්ධනයට සාපේක්ෂව, 2015 දී රුපියල් බිලියන 480.6 දක්වා සියයට 16.1 ක හෙවත් රුපියල් බිලියන 66.5 ක ප්‍රමාණයකින් වර්ධනය විය. තැන්පතු රස් කිරීම ප්‍රධාන වශයෙන්ම සමස්ත තැන්පතුවලින්

### 8.8 සංඛ්‍යා සටහන

**බලපත්‍රාහි මුදල් සමාගම් සහ විශේෂ කළුබද මූල්‍යකරණ සමාගම් හා ව්‍යාපිත පළාත් අනුව**

පළාත	2014 දෙසැම්බර් අවසානයට	2015 දෙසැම්බර් අවසානයට (අ)
බස්නාහිර	369	394
දකුණ	125	134
සබරගමුව	83	92
චයඹ	118	129
මධ්‍යම	128	139
උව	60	61
උතුරුමද	86	89
නැගෙනහිර	88	98
උතුර	75	80
<b>එකතුව</b>	<b>1,132</b>	<b>1,216</b>

(අ) නාවකාලික

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

සියයට 95 ක් වන කාලීන තැන්පතුවලින් සමන්විත වූ අතර ඉතුරුම් තැන්පතුවල දී සුළු වර්ධනයක් පෙන්වුම් කළේය. සමස්ත ණය ගැනීම් ප්‍රමාණය, 2014 වසරේ දී වාර්තා වූ සියයට 12.6 ක වර්ධනය හා සැසදීමේ දී 2015 අවසානය වන විට රුපියල් බිලියන 314.3 දක්වා සියයට 44.6 ක නැතහෙත් රුපියල් බිලියන 96.9 ක සැලකිය යුතු වර්ධනයක් වාර්තා කළ අතර සමස්ත වගකීම්වලින් අය ගැනීම් ප්‍රමාණය 2014 දී පැවති 26.7 ක ප්‍රමාණය සිට 2015 දී සියයට 31.6 දක්වා වර්ධනය විය. අය ගැනීම්වල ඉහළ වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් බැංකු පද්ධතියෙන් හා නොකර නිකුත්වලින් අරමුදල් ලබා ගැනීම හේතු විය. ප්‍රධාන වශයෙන් වර්ෂය තුළ දී ආයතන විසින් අනුෂ්‍යකරව උත්පාදනය කරන ලද ලාභ හේතුවෙන්, 2015 වසර අවසානය වන විට මෙම

### 8.9 සංඛ්‍යා සටහන

**බලපත්‍රාහි මුදල් සමාගම් සහ විශේෂ කළුබද මූල්‍යකරණ සමාගම් අංශයෙහි වත්කම් සහ වගකීම් සංස්කරණ**

අධිකමය	2014 (අ)		2015 (ආ)		වතනය (%)	
	රුපියල් බිලියන	ප්‍රමිතයක් ලෙස	රුපියල් බිලියන	ප්‍රමිතයක් ලෙස	2014 (අ)	2015 (ආ)
<b>වත්කම්</b>						
නිය සහ අන්තිකාරම්	604	74.1	796	79.9	15.8	31.8
ආයෝජන	110	13.5	100	10.0	111.9	-9.2
වෙනත්	101	12.4	101	10.1	-9.3	-0.4
<b>වගකීම්</b>						
සමස්ත තැන්පතු	414	50.8	481	48.2	22.8	16.1
සමස්ත නිය ගැනීම්	217	26.7	314	31.6	12.9	44.8
ප්‍රාග්ධන මූලිකාංග	117	14.3	123	12.4	20.3	5.1
සමස්ත අරමුදල්	748	91.8	918	92.2	19.3	22.7
වෙනත්	67	8.2	78	7.8	14.9	17.9
සමස්ත වත්කම්/වගකීම් (දුරටු)	815	100.0	996	100.0	19.0	22.3


(අ) සංගේධින

(ආ) නාවකාලික

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

### 8.9 රුප සටහන

බලපත්‍රාලාභී මුදල් සමාගම් හා විශේෂිත කළේඛ මූල්‍යකරණ සමාගම් අංශයෙහි සේවාවන් අනුව සපයන ලද සමස්ත නිය පහසුකම්



අංශයේ ප්‍රාග්ධන මූලිකාංගවල රුපියල් බිලියන 123.1 දක්වා සියයට 5.4 ක යුතු වර්ධනයක් වාර්තා විය.

### බලපත්‍රාලාභී මුදල් සමාගම් හා විශේෂිත කළේඛ මූල්‍යකරණ සමාගම් අංශයෙහි අව්‍යාහාරණය

(අ) නිය අව්‍යාහාරණය: අඩු වූ අත්‍යිය ගෙය අනුපාතික සහ වෙන්කිරීම් ආවරණ අනුපාතිකවලින් පිළිබඳ වන පරිදි 2014 වසරට සාපේක්ෂව 2015 වසරේ දී බලපත්‍රාලාභී මුදල් සමාගම් විශේෂිත කළේඛ මූල්‍යකරණ සමාගම් අංශයේ වත්කම්වල ගුණාත්මකභාවය ඉහළ ගියේය. ප්‍රධාන වගයෙන්ම ගෙය කළයෙනි ඉහළ වර්ධනය හේතුවෙන් දළ අත්‍යිය ගෙය අනුපාතිකය හා ගුද්ධ අත්‍යිය ගෙය අනුපාතිකය පිළිවෙළින් 2014 වසරේ දී පැවති සියයට 6.9 සහ සියයට 2.3 සමග සැසැදීමේ දී 2015 වසරේ දී සියයට 5.7 සහ සියයට 1.6 දක්වා පහත වැටුණි. 2014 තුළ දී අත්‍යිය ගෙය ප්‍රමාණය රුපියල්


බිලියන 7.1 කින් ඉහළ යැම හා සසඳන කළ 2015 තුළ දී අත්‍යිය ගෙය විටිනාකම රුපියල් බිලියන 3.3 කින් ඉහළ යැම, සැලකිය යුතු තත්ත්වයක් නොවේ.

(ආ) වෙළඳපාල අව්‍යාහාරණය: වෙළඳ කළම් සහ විදේශ විනිමය ගනුදෙනු සඳහා නිරාවරණය විම අඩු විම හේතුවෙන් බලපත්‍රාලාභී මුදල් සමාගම් හා විශේෂිත කළේඛ මූල්‍යකරණ සමාගම් අංශය තවදුරටත් අවම වෙළඳපාල අව්‍යාහාරණක් අත්දකින ලදී. වසර තුළ පැවති පහළ පොලී අනුපාතික වාතාවරණය තුළ පොලී අනුපාතික අව්‍යාහාරණ ද අඩු විය. මේ හේතුවෙන්, මෙම අංශයේ පොලී උපයන වත්කම් හා සසඳන කළ පොලී සහිත වගකීම්වල පරිණත කාල පරතරය සාක විම හේතුවෙන් මෙම අංශයේ පොලී ආන්තික වර්ධනය විය.

(ඇ) දුවකිලකා අව්‍යාහාරණය: වසර තුළ දී බලපත්‍රාලාභී මුදල් සමාගම් හා විශේෂිත කළේඛ මූල්‍යකරණ සමාගම් අංශය අතිරික්ත දුවකිලකාවකින් යුත්ත්ව ක්‍රියාත්මක විය. බලපත්‍රාලාභී මුදල් සමාගම් හා විශේෂිත කළේඛ මූල්‍යකරණ සමාගම් අංශයෙහි 2015 වසර අවසානයේ දී පැවති සමස්ත දුවකිල වත්කම් ප්‍රමාණය අවම නියාමන අවශ්‍යතාව වන රුපියල් බිලියන 65.7 ට වඩා රුපියල් බිලියන 13.7 ක අතිරික්තයක් වාර්තා කරන ලදී. තවද, තැන්පත්‍රවලට දුවකිල වත්කම් දක්වන අනුපාතය, කාලීන තැන්පත්‍ර සඳහා වන සියයට 10 සහ ඉතුරුම් තැන්පත්‍ර සඳහා වන සියයට 15 වන අවම ව්‍යවස්ථාපිත ප්‍රමාණයන්ට වඩා ඉහළ මට්ටමක පැවතුණි. අංශයේ ගක්තිමත් ගෙය වර්ධනයේ ප්‍රතිශ්‍රායක් ලෙස සමස්ත වත්කම්වලට දුවකිල වත්කම් දක්වන අනුපාතය 2014 වසරේ දී පැවති සියයට 9.6 සිට 2015 වසරේ දී සියයට 7.6 දක්වා අඩු විය.

### 8.10 රුප සටහන

බලපත්‍රාලාභී මුදල් සමාගම් හා විශේෂිත කළේඛ මූල්‍යකරණ සමාගම් අංශයෙහි අත්‍යිය ගෙය පහසුකම් සහ වත්කිරීම් ආවරණයන්



## ලාභයීන්ට සහ ප්‍රාග්ධන සම්පත්

(අ) ලාභයීන්ට වය: 2014 වසරේදී වාර්තාව වූ රුපියල් බිලියන 14.8 ක බඳු පසු ලාභය හා සැයැලිමේදී, 2015 වසර තුළ දී බලපත්‍රලාභී මුදල් සමාගම් හා විශේෂිත කළේඛු සම්බන්ධකරණ සමාගම් අංශය රුපියල් බිලියන 15.2 ක බඳු පසු ලාභයක් වාර්තා කරන ලදී. මූලික ව්‍යාපාර මෙහෙයුම්වල වර්ධන මධ්‍යයේ ව්‍යවද මෙහෙයුම් වියදම්වල ගිසු ඉහළ යැම, ලාභය අඩු වේගයකින් වර්ධනය වීම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතුවන ලදී. විශේෂයෙන්ම, ක්‍රියා මූල්‍ය මූල්‍ය නිය සහ මූල්‍ය කළේඛු කළය මගින් ලැබෙන ඉපයේම් ඉහළ යැම හේතුවෙන් නිය කළම් ප්‍රසාරණය වීම, ඉදෑද පොලී ආදායම රුපියල් බිලියන 82 දක්වා සියයට 32 කින් සැලකිය යුතු ලෙස වර්ධනය වීම සඳහා හේතු විය. 2014 දී සියයට 8.0 ක් ව පැවති ඉදෑද පොලී ආන්තිකය 2015 දී සියයට 8.7 දක්වා ඉහළ යැමට මෙය හේතු විය. පැහැර භැරිමේ ගාස්තු සහ සේවා ගාස්තු ආදායම් ඉහළ යැම 2015 වර්ශයේදී පොලී නොවන ආදායම් පුළු වශයෙන් ඉහළ යැම සඳහා හේතු විය. ආයෝජනවල වෙළඳපොල වටිනාකම පහළ යැම වෙනුවෙන් කරන ලද වෙන්කිරීම් හා සේවක වියදම් ඉහළ යැම, පොලී නොවන වියදම් ඉහළ යැමේ ප්‍රධාන හේතුන් අතර විය. 2014 වසරේදී පැවති රුපියල් බිලියන 11.0 හා සැයැලිමේදී අතිය නිය වෙනුවෙන් කරන ලද නිය අලාභ සඳහා වූ වෙන්කිරීම් ප්‍රමාණය 2015 වසරේදී රුපියල් බිලියන 1.5 කින් අඩු විය. මෙම අංශයේ ලාභයීන්ට දේශක වන වත්කම් මත ප්‍රතිලාභ අනුපාතිකය හා හිමිකම් මත ප්‍රතිලාභ අනුපාතිකය පිළිවෙළින් 2014 වසරේදී පැවති සියයට 3.1 සහ සියයට 14.0 සිට 2015 වසරේදී සියයට 3.0 සහ සියයට 12.3 දක්වා පහළ යන ලදී.


(ආ) ප්‍රාග්ධනය: ප්‍රධාන වශයෙන්ම ලාභ රඳවා ගැනීම් හේතුවෙන් වර්ශය තුළ මූල්‍ය නියාමන ප්‍රාග්ධනය රුපියල් බිලියන 92.8 දක්වා සියයට 5.8 කින් වර්ධනය විය. සමස්ත ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතය 2014 වසර අවසානයේදී පැවති සියයට 13.5 සිට 2015 වසර අවසානයේදී සියයට 11.2 දක්වා අඩු වූ අතර මූලික ප්‍රාග්ධන අනුපාතිකය 2014 වසරේදී පැවති සියයට 12.8 සිට 2015 වසරේදී සියයට 10.5 දක්වා අඩු විය. ප්‍රාග්ධන අනුපාතික අඩු වීමට ප්‍රධාන වශයෙන්ම බලපෑ හේතුව වූයේ අවසානම් මත බර තැබූ වත්කම් වර්ධනය වීමය. කෙසේ වෙතන් එම අනුපාතික දෙකම අවශ්‍ය ඇවත් මට්ටම්වලට වඩා ඉහළින් පැවතිණි.

## අධිකාරීන් සහ නියාමන සංවර්ධනයන්

(අ) නව රෙගුලාසි: ශ්‍රී ලංකා මහ බැංකුව මගින් 2015 වසරේදී වාහන කළේඛු සඳහා වන නිය ඉල්ලුමේහි

## 8.11 රෘෂි සටහන

### බලපත්‍රලාභී මුදල් සමාගම සහ විශේෂිත කළේඛු මූල්‍යකරණ සමාගම් අංශයෙන් ලාභයීන්ට ද්‍රැඹක



වර්ධනයක් නිරික්ෂණය කරනු ලැබේණි. සමස්ත මූල්‍ය අංශයටම බලපාන අවසානමක් ලෙස වර්ධනය විය හැකි මෙම නැඹුරුව වැළැක්වීම සඳහා රථ වාහන මිලදී ගැනීමේ හේතුවා කිරීමේ අරමුණු සඳහා බැංකු සහ බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කළේඛු මූල්‍යකරණ සමාගම් විසින් ප්‍රධානය කරනු ලබන නිය සහ නිය අන්තිකාර්මික උපරිම ප්‍රමාණය මුළු වටිනාකමින් සියයට 70 ක් වන ලෙසට සිමා වන පරිදි වටිනාකම මත නිය අනුපාතයක් මහ බැංකුව විසින් පනවන ලදී. තවද, බලපත්‍රලාභී මුදල් සමාගම්/විශේෂිත කළේඛු මූල්‍යකරණ සමාගම්වල ගාබා සහ වෙනත් ව්‍යාපාර ස්ථාන විවෘත කිරීම, වැසිම සහ ස්ථානය වෙනස් කිරීම සම්බන්ධයෙන් පවත්නා ප්‍රතිඵලන් සහ ක්‍රියාමාර්ගයන් ගක්තිමත් කිරීමට සහ අනුකූල කිරීමට අභ්‍යන්තර නව නියාමන රාමුවක් සැලසුම් කරන ලදී.

## 8.10 සංඛ්‍යා සටහන

### බලපත්‍රලාභී මුදල් සමාගම සහ විශේෂිත කළේඛු මූල්‍යකරණ සමාගම් අංශයෙන් ආදායම් සහ වියදම් සංස්කරණ

අධිකාරීන්	2014 (අ)		2015 (අ)	
	වටිනාකම (රු. බිලියන)	ප්‍රතිශතය*	වටිනාකම (රු. බිලියන)	ප්‍රතිශතය*
පොලී ආදායම	131.2	16.9	150.4	15.9
පොලී වියදම්	69.1	8.9	68.2	7.2
ඉදෑද පොලී ආදායම	62.1	8.0	82.2	8.7
පොලී නොවන ආදායම	20.4	2.6	22.8	2.4
පොලී නොවන වියදම්	47.6	6.1	67.0	7.1
අතිය නිය සඳහා වත්න්	11.0	1.4	9.5	1.0
බඳ පෙර ලාභය	23.9	3.1	28.5	3.0
බඳ පසු ලාභය	14.8	1.9	15.2	1.6

(අ) සංඛ්‍යා සියලුම

මුදය: ශ්‍රී ලංකා මහ බැංකුව

(ආ) නාවකාලික

\* සාමාන්‍ය වත්කම්වල ප්‍රතිශතය ලෙස

**8.11 සංඛ්‍යා සටහන** බලපෑමාලි මූලුද් සමාගම සහ වෙශ්‍රීකිත කළුම් මූල්‍යකරණ සමාගම අංශයෙහි තියාමාන ප්‍රත්ධාන සංශෝධනය

අධිකමය	වට්නාකම (රු. ඩීලයන)		සංපූර්ණ (%)	
	2014 (රු)	2015 (රු)	2014 (රු)	2015 (රු)
පුරුත් සේපෑරය: මූලික ප්‍රාථමනය	85	88	100.0	100.0
නිශ්චිතකළ සහ ගෙවාතිම් සාමාන්‍ය කොටස්/මගන් කොටස් (මුදල්)	65	61	76.4	69.0
අසම්මුව්විත, නිදහස්කළ				
ගෙවාතිම් වරණය කොටස්	0	0	0.1	0.1
කොටස් අදම්ල	0	0	0.3	0.2
ව්‍යවස්ථාපිත සංවිත අරමුදල්	10	12	12.0	13.3
සාමාන්‍ය සහ අනෙකුත් නිදහස් සංවිත	21	23	24.9	25.6
වෙනත්	-12	-7	-13.7	-8.2
දෙවන සේපෑරය: අධිකරණ ප්‍රාථමනය	9	15	100.0	100.0
යෝගා ප්‍රතාපගතන සංවිත	2	2	24.5	14.4
පොදු වෙන් කිරීම්	0	0	2.5	0.8
යෝගා අනුමත සුරෙකුම් රැකිත උපකරණ තෘය	7	13	73.5	85.0
වෙනත්	0	0	-0.6	-0.3
නියමක ගැලීම්	-6	-10		
මුළු නියමක ප්‍රාථමන පදනම	88	93		
(ආ) පාලනයින			මුළය: ශ්‍රී ලංකා මහ බංකුවේ	
(ඇ) ප්‍රාථමනයින				

(ආ) අවසර නොමැතිව මුදල ව්‍යාපාර පවත්වාගෙන යැමට එරෙහිව ගන්නා ලද ක්‍රියාමාර්ග: අවසර නොමැතිව මුදල ව්‍යාපාරවල නිරත වූ බවට වෙත්දා ලද ආයතන සම්බන්ධව මහ බැංකුව විසින් අඛණ්ඩව විමර්ශන කටයුතු සිදු කළ අතර, අධිකරණවල විභාග වෙමින් පවතින තඩු සම්බන්ධයෙන් ද අවසර සහාය දක්වන ලදී. දීප ව්‍යාප්ත සම්මත්ත්‍රණ/වැඩමුලු සහ ගුවන් විදුලි දැන්වීම්, පෝස්ටර්, දැන්වීම් පත්‍රිකා සහ භාෂා තුනෙන්ම මුදිත හා විදුත් මාධ්‍යවල පළ කරන ලද දැන්වීම් හරහා අනවසර මුදල ව්‍යාපාරවල ආයෝජනය කිරීමේ ඇති අවබුනම සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීමේ වැඩසටහන් සිදු කරන ලදී.

ರಷಯೆ ಸುರಕ್ಷಿತತ್ವ ಕಲ್ಪನೆ ವಿ ಪ್ರಾರ್ಥಿಕ ಅಲೇವಿಕರವನ್

2015 වසර අවසානය වන විට ප්‍රාථමික අලෙවිකරු අංශය, බලපත්‍රලාභී වාණිජ බැංකුවල ප්‍රාථමික අලෙවිකාර ඒකක 8 කින් සහ බලපත්‍රලාභී වාණිජ බැංකුවලට අයන් ප්‍රාථමික අලෙවිකරුවන් 2 ක්ද ඇතුළුව බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් 8 කින් සමන්වීත විය. 2015 වසර තුළ දී ප්‍රාථමික අලෙවිකරු අංශය වත්කම් වර්ධනය හා ලාභඝායින්වය යන අංශ තුළින් ගක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීන්වයක් පෙන්වන ලදී. කෙසේ වුවද, 2015 හතරවන කාර්තුවේ දී එක් ප්‍රාථමික අලෙවිකරුවෙක් මුහුණ දුන් දුවශිලතා ගැටුළ හේතුවෙන් එම ආයතනයේ ව්‍යාපාර කක්ෂාත්

සඳහා නියාමන මැදිහත්වීම් සිදුකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවට සිදු විය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ගන්නා ලද විසඹුම් ක්‍රියාමාර්ග හේතුවෙන් මෙම අංශය පිළිබඳව ආයෝජකයන්ගේ විශ්වාසය යළි ගොඩනගැනුණු අතර රාජ්‍ය සූරෙකුම්පත් වෙළඳපොලෙහි මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව සිදු කළ හැකි විය.

වත්කම් සහ වගකීම්

ප්‍රාථමික අලෙවිකාර අංශයේ සමස්ත වන්ත්ම ප්‍රමාණය 2015 වසරේ දී සැලකිය යුතු ලෙස ඉහළ ගියේය. 2014 වසරේ දී රුපියල් බිලියන 195.3 ක් වූ ප්‍රාථමික අලෙවිකරු අංශයේ සමස්ත වන්ත්ම 2015 වසර අවසානයට රුපියල් බිලියන 282.6 ක් දක්වා සියයට 44.7 කින් ඉහළ යන ලදී. ප්‍රාථමික අලෙවිකරු අංශයේ සමස්ත වන්ත්මවලින් සියයට 98.4 ක් රජයේ සුරක්මිපත් වේ. වෙළඳ කළමි, අලෙවිය සඳහා පවතින කළමි, ආයෝජන කළමි සහ ප්‍රතිච්චුවූම් සුරක්මිපත්වලින් සමන්වීත වන සමස්ත රජයේ සුරක්මිපත් කළමි, 2014 වසර සමඟ සැසදීමේ දී 2015 වසර අවසානය වන විට රුපියල් බිලියන 278.1 ක් දක්වා සියයට 44.4 ක වැඩිවිමක් පෙන්නුම් කරන ලදී. ආයෝජන කළමිහි සහ වෙළඳම සඳහා පවතින කළමේ හි සිදු වූ වැඩිවිම සමස්ත රජයේ සුරක්මිපත් කළම වැඩි විම සඳහා බලපෑ ප්‍රධානතම සාක්ෂිය විය. වෙළඳම සඳහා වූ කළමි 2014 වසර අවසානයේ වූ රුපියල් බිලියන 119.0 සිට 2015 අවසානය වන විට රුපියල් බිලියන 132.8 දක්වා වැඩි විය. ආයෝජන කළමි 2014 අවසානයේ වූ රුපියල් බිලියන 30.0 සිට 2015 වසර තුළ දී රුපියල් බිලියන 47.8 දක්වා සියයට 59.4 කින් වැඩි විය. ප්‍රතිච්චුවූම් යටතේ වූ මෙය දීම් 2014 අවසානයේ පැවති කළමි භා සසදන කළ 2015 වසරේදී සියයට 8.3 කින් වැඩි විය. ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ප්‍රධාන අරමුදල් මූලගුරුය වූ ප්‍රතිමිලදී ගැණුම් යටතේ වූ මෙය ගැනීම් 2014 අවසානයේ වූ රුපියල් බිලියන 123.9 සිට 2015 අවසානය වන විට රුපියල් බිලියන 179.3 දක්වා සියයට 44.8 කින් වැඩි විය.

**ප්‍රාථමික අලෙවිකරුවන්ගේ අංශයෙහි අවස්ථාවම්**

(අ) වෙළඳපාල අවබ්‍නම: වෙළඳාම සඳහා පවතින සූරුකුම්පත්, ප්‍රාථමික අලෙවිකරු අංශයේ ප්‍රධාන වෙළඳපාල අවබ්‍නම මූලාශ්‍රය වගයෙන් පැවතුණි. කෙසේ වෙතත්, ප්‍රාථමික අලෙවිකරු කර්මාන්තයේ ඉහළ වත්කම් පදනම හා සැසැදීමේ දී වෙළඳ කළමි සමස්ත කළමිට දක්වන අනුපාතිකය 2014 අවසානයේ වූ සියයට 61.8 සිට 2015 අවසානය වන විට සියයට 47.8 දක්වා ඇඩ විම හිතකර වර්ධනයකි.

(ආ) දුවකිලතා අවසානය වන විට වන්කම් සහ වගකීම් කළුපිරිමේ ආකෘතියෙහි දිනක් ඇතුළත කළුපිරෙන වන්කම් සහ වගකීම්වල සාණාත්මක නොගැලුපිම්වල ඉහළ යෑම නිසා ප්‍රාථමික අලෙවිකරු කර්මාන්තයේ සමස්ත දුවකිලතා අවසානමට තිරාවරණය වේම ඉහළ යන ලදී. දිනක් ඇතුළත කළුපිරෙන වන්කම් සහ වගකීම්වල සාණාත්මක නොගැලුපිම් දිනක් ඇතුළත කළුපිරෙන වගකීම්වලින් ප්‍රතිශතයක් ලෙස 2014 අවසානයේ වූ රුපියල් බිලියන 23.3 හෝ සියයට 0.4 සිට 2015 අවසානය වන විට රුපියල් බිලියන 7.1 ක් හෝ සියයට 37.2 ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ යන ලදී. කෙසේ වුවද, අවසානම රහිත රජයේ සුරක්ෂිත විශාල ප්‍රමාණයක් රඳවා ගැනීම් සහ එවැනි රජයේ සුරක්ෂිත අන්තර්ක්ෂිත දුවකිලතා පරාතරයන් පියවා ගැනීමට අරමුදල් සහය ගැනීමට ඇපෙකර ලෙස යොදා ගැනීමට ඇති හැකියාව නිසා, 2015 අවසාන කාර්යාලී සිට දුවකිලතා ගැටලුවකට මුහුණ දුන් එක් ප්‍රාථමික අලෙවිකරුවකුගේ හැර අනෙක් ප්‍රාථමික අලෙවිකරුවන්ගේ දුවකිලතා අවසානම කළය වසර පුරා පහළ මට්ටමක පැවතුණි. තවද, මෙම අංශයන් සියයට 75 කට වඩා නිරුපනය කරන ප්‍රාථමික අලෙවිකාර ආයතන 16 න් 8 නි හිමිකම බලපත්‍රාලී වාණිජ බැංකු මගින් මුළුමනින්ම දරන ලදී. එවැනි

### 3.12 සංඛ්‍යා සටහන

### ප්‍රාථමික අලෙවිකරුවන්ගේ ත්‍රියාකාර්ත්වය

අධිකාරී	රු. බිලියන		වාර්ෂික ව්‍යුහය	
	2014 (ක්)	2015 (ක්)	2014 (ක්)	2015 (ක්)
සමස්ත වන්කම්	195.3	282.6	-8.2	44.7
සමස්ත කළම්	<b>192.5</b>	<b>278.1</b>	<b>-8.7</b>	<b>44.4</b>
වෙළඳ සුරක්ෂා	119.0	132.8	-17.0	11.6
ආයෝජන සුරක්ෂා	30.0	47.8	-38.7	59.4
ප්‍රතිච්ඡාලී	40.7	44.1	143.0	8.3
විකිණීම සඳහා පවතින	2.8	53.4	37.4	1,776.3
හිමිකම් සහ වගකීම්	195.3	282.6	-8.2	44.7
සමස්ත ප්‍රාග්ධනය (ඇ)	9.2	13.5	39.3	46.3
ප්‍රතිච්ඡාලී තැනුම්	123.9	179.3	-2.0	44.8
බදු පෙර ලාභය	8.7	8.8	0.9	2.0
බදු පසු ලාභය	7.8	8.4	-2.1	7.8
වන්කම් ප්‍රතිලාභ අනුපාතය (%)	4.4	3.7	0.4	-0.8
හිමිකම් ප්‍රතිලාභ අනුපාතය (%) (ඇ)	39.4	46.1	11.0	6.6
අවසානම මත බරන ඇතුළු ප්‍රාග්ධනය (%) (ඇ)	21.8	25.5	3.4	3.7
තොළන කාලය (ඇ)	7.2	4.8	-0.2	-2.5
ගනුදෙන ප්‍රාග්ධන වෙළඳපාල	14,045.7	17,873.1	-3.5	27.2
ගනුදෙන	1,982.4	2,459.5	-12.0	24.1
ද්‍රව්‍යාලික වෙළඳපාල	12,063.3	15,413.6	-1.9	27.8

(ආ) සංඛ්‍යාවින

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

(ආ) තාවකාලීක

(ආ) බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් පමණි.

එකක සඳහා අභ්‍යන්තර බැංකුවලින් කොන්දේසිවලින් තොරව දුවකිලතා සහය ලබා දෙනු අක්‍රිත ලදී. තවද, අනෙකුත්ත දුවකිලතා පරාතරයන් පියවා ගැනීම් සඳහා බැංකු නොවන අනෙකුත් ප්‍රාථමික අලෙවිකාර සමාගම් 8 සහුව බැංකු අංය සමග පෙර සූභ්‍රතාම කරගන් හදිසි අරමුදල් සැකසුම් තිබුණි.

### ලාභයා සැලකිය හා ප්‍රාග්ධන සම්පත්

ඉහළ ප්‍රමිතයකින් යුතු ප්‍රාග්ධන හා දුවකිල වන්කම් අනුපාතික ඇතුළත දැඩි විව්‍යුත්තාවයිලි නියාමන අවශ්‍යතාවයන්ට යටත් වෙමින් 2015 වසරේ දී අඛණ්ඩව වැඩි ලාභයා සැලකිය හා චාර්තා කළ බැංකු, මෙම සමාගම වශයෙන් පැවතිම හේතුවෙන්, බලපත්‍රාලී වාණිජ බැංකුවලට පැවති ප්‍රාග්ධන ප්‍රාථමික අලෙවිකාර එකකවල ප්‍රාග්ධනය හා ලාභයා සැලකිය හිමිව පැවතුවක් පැන නොනැගිණි. රඳවාගන් ලාභ ඉහළ යැමෙහි ප්‍රතිච්ඡාලීයක් ලෙස අනෙකුත් බැංකු නොවන ප්‍රාථමික අලෙවිකාර එකක 8 හි සමස්ත වන්කම් පදනම 2014 වසර අවසානයෙහි පැවති රුපියල් බිලියන 9.2 සිට 2015 වසර අවසානය වන විට රුපියල් බිලියන 13 ක් දක්වා ඉහළ යන ලදී. ඒ අනුව, මෙම ප්‍රාථමික අලෙවිකාර එකක අවශ්‍යතාව අනුපාතිකය හා නැඹු ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අනුපාතිකය පසුගිය වසර අවසානයෙහි පැවති සියයට 21.8 සිට 2015 වසර අවසානය වන විට සියයට 25.5 දක්වා වර්ධනය වන ලදී. මේ අතරම, මෙම සමාගම විසින් ඉතා ඉහළ යැමක් 2015 වසරේ දී වාර්තා කරන ලදී. මෙම ප්‍රවානතාව වන්කම් මත ප්‍රතිච්ඡාලී අනුපාතිකය හා හිමිකම් මත ප්‍රතිච්ඡාලී අනුපාතිකය, පිළිවෙළින්, 2014 වසරේ දී පැවති සියයට 4.4 සහ සියයට 39.4 සමග සැසදීමේ දී 2015 වසර තුළ දී සියයට 3.7 ක් සහ 46.1 ක් විම මගින් පිළිබැඳු වේ.

**වෙළඳපාල සහභාගිත්වය:** 2015 වසරේ දී බැංකු ප්‍රාථමික අලෙවිකරුවන් විසින් හාන්ඩ්බාගාර ඩිල්පාන් වෙන්දේසි සඳහා සියයට 70.7 ක් ඉහළ සහභාගිත්වයක් වාර්තා කරන ලදී. 2015 වසරේ දී හාන්ඩ්බාගාර ඩිල්පාන් වෙන්දේසි සඳහා බැංකු නොවන ප්‍රාථමික අලෙවිකරුවන් සහ සේවක අර්ථසාධක අරමුදලේ සහභාගිත්වය පිළිවෙළින් සියයට 28.4 ක් සහ සියයට 0.9 ක් විය. වසර තුළ සමස්ත තිකුතුවෙන් සියයට 38.8 ක් ලෙස හාන්ඩ්බාගාර බැංකුම්කර ප්‍රාථමික වෙන්දේසිවල දී ද බැංකු ප්‍රාථමික අලෙවිකරුවන් ප්‍රධාන ලෙස සහභාගි විය. රජයේ සුරක්ෂිත්වල ද්වීතීයික වෙළඳපාල ගනුදෙනු 2014 වසරේ දී වාර්තා වූ රුපියල් බිලියන 12,063.2 හා සසඳන කළ 2015 වසරේ දී රුපියල් බිලියන 15,413.6 ක් දක්වා සියයට 27.8 කින් සැලකිය යුතු ලෙස ඉහළ යන ලද


අතර, එයින් 2015 වසරේද දී ප්‍රතිමිලදී ගැනුම් ගනුදෙනු, සමස්ත ද්විතීයික වෙළඳපාල ගනුදෙනුවලින් සියයට 76.6 ක් ලෙස සටහන් විය.

ଶେଷକ ହାର

2015 වසර අවසානයේ දී සඳහන් වූ පරිදි නව අරමුදල් 11 ක් ආරම්භ කිරීම, දැන වත්කම් අගය ඉහළ යැම මෙන්ම මූල් ආයෝජකයන්ගේ සංඛ්‍යාව හා පැවති ඒකක සංඛ්‍යාව වර්ධනය වෘත්ත හරහා ඒකක හාර අංශය අඛණ්ඩව ප්‍රසාරණය විය. මෙම අංශයේ සමස්ත ඒකක හාර සංඛ්‍යාව 74 ක් දක්වා ඉහළ ගිය අතර, 2014 අවසානයේ දී එම සංඛ්‍යාව 63 ක් විය. මෙම ඒකක හාර 74 අතුරින් 71 ක් විවෘත අරමුදල් වූ අතර, 2 ක් සංඡාත ලැයිස්තුගත කොටස් වර්ධන අරමුදලක් මෙන්ම 1 ක් බොලර් බැඳුම්කර අරමුදලක් විය. මාදිලි 9 ක් වූ ඒකක හාරවල ආයෝජන ස්වරුපය අනුව 2015 වසර අවසානයට ආසායම් අරමුදල් 19 ක් ද, ගිල්ට් එල්ස් (Gilt Edged) අරමුදල් 15ක් ද, මුදල් වෙළඳපෙළ අරමුදල් 13 ක් ද, සමකුලිත අරමුදල් 11 ද, වර්ධන අරමුදල් 8 ක් ද, කොටස් අරමුදල් 6 ක් ද, දරුගැන අරමුදල් 2 ක් ද, මුලික හිමිකම් නිකුතු (IPO) අරමුදල් 2 ක් ද හා බොලර් බැඳුම්කර අරමුදල් 1 ක් ද විය.

**වත්පාර වර්ධනය:** 2014 අවසානයේදී පැවති රුපියල් බිලියන 126.5 භා සැපැදිමේ දී 2015 දෙසැම්බර් අවසානයට රජයේ සූරුකුම්පත්වල ආයෝජන (රුපියල් බිලියන 29.4) සහ කොටස්වල ආයෝජන (රුපියල් බිලියන 14.4) ඇතුළත්ව මෙම අංශය යටතේ පැවති සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 130.3 දක්වා රුපියල් බිලියන 3.8 කින් ඉහළ යන ලදී. නව අරමුදල් 11 ද ක් ස්ථාපිත කිරීම, අවු පොලී අනුපාතික තත්ත්වයන් යටතේ කොළඹ කොටස් වෙළඳපොල තුළ ආයෝජනයන් ඉහළ නැවීම, මෙම අංශයේ දෙනාත්මක

**8.12 රුප සටහන**  ගුද්ධ වත්කම් වරිනාකම අනුව ඒකක භාර අංශයෙහි ප්‍රමුදල් වර්ගීකරණය



\* කොටස අරමුදල 3.19%, දිනක අරමුදල 0.16%, මූලික හිමිකම තිබුණු අරමුදල 0.01%, සාමේෂීක අරමුදල 0.01% කොටස වර්ධන අරමුදල 1.05% සහ ප්‍රාදේවීය පැවැත්‍රකර අරමුදල 0.27%

ක්‍රියාකාරීන්වයට පුදාන වශයෙන් හේතු විය. සමස්ත ජ්‍යෙෂ්ඨ ජ්‍යෙෂ්ඨ හිමියන් සංඛ්‍යාව 2014 අවසානයට වූ 32,584 සිට 2015 අවසානයට 38,008 දක්වා ඉහළ යන ලදී.

**ଆଯୋଜନାୟ:** 2015 ଲକ୍ଷରେ ଦି ଶୀତକାଳ ହାରଯନ୍ତି  
ବିଷିନ୍ତି ରତ୍ନଦେ ପ୍ରୟୋଗିତାମୂଳିକାରୀ କାଳ ଆଯୋଜନାୟ  
(ହାଣେବାଗାର ବିଲ୍ପତି, ହାଣେବାଗାର ବିଭାଗିତାର ଜାତିର  
ରତ୍ନଦେ ପ୍ରୟୋଗିତାମୂଳିକାରୀ ପ୍ରତିଵିକଳାରୁ) ପରିଲା ଉପରେ ଅଧିକ  
କୋଟିଲକ୍ଷର ଦି କାଳ ଆଯୋଜନାୟ ରୁହଲ ଯନ ଲାଦି. ରତ୍ନଦେ  
ପ୍ରୟୋଗିତାମୂଳିକାରୀ କାଳ ଆଯୋଜନାୟଙ୍କ ଲାଭକାଳୀନ  
2014 ଦେଖିଲାର ଅବସାନଦେ ଦି ବ୍ରା କିମ୍ବା 44.4 କିମ୍ବା  
2015 ଅବସାନଦେ କିମ୍ବା 22.6 ଦକ୍ଷେଷ୍ଣ ପରିଲା ବିଷିନ୍ତିର ଲାଦି  
ନାହିଁ ଶୀତକାଳ ହାର ବିଷିନ୍ତି କୋଟିଲକ୍ଷର ସାରେକେତୁ ରୁହଲ  
ଆଯୋଜନାୟଙ୍କ କିରିମେତ ଆତି କୌତୁକରେତ ନିଃସା, ଆଯୋଜନାୟ  
କାଳର ବୁଲ ଶୀତକାଳ ହାର ବିଷିନ୍ତି କୋଟିଲକ୍ଷର ଦି କାଳ  
ଆଯୋଜନାୟ, 2014 ଲକ୍ଷରେ ଦି ବ୍ରା କିମ୍ବା 10.8 କିମ୍ବା 2015  
ଅବସାନଦେ କିମ୍ବା 11.1 ଦକ୍ଷେଷ୍ଣ ରୁହଲ ଯନ ଲାଦି.

ରକ୍ଷଣା ଅଂଶ

රක්ෂණ අංශය, සැලකිය යුතු විවක්ෂණ ගැටලුවලින් නොරව වර්ධනයේ ගම්කතාවයක් පවත්වා ගැනුන දී, සමස්ත මූල්‍ය අංශයේ වත්තම්වලින් රක්ෂණ අංශයේ සාපේක්ෂ අගය 2014 වසර අවසානයේ පැවති සියලට 3.4 සිට 2015 අවසානයේදී සියලට 3.3 දක්වා පහත වැට්මක් වාර්තා විය ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය යටතේ ලියාපදිංචි රක්ෂණ සමාගම 28 ක් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කුපුතු සිදු කරනු ලැබේය. මෙම රක්ෂණ සමාගම 28 අභ්‍රිත සමාගම 3 ක් දිගු කාලීන සහ සාමාන්‍ය යන රක්ෂණ ව්‍යාපාර දෙකම පවත්වාගෙන ගිය අතර, සමාගම් 13 ක්

**8.13 සංඛ්‍යා සුජන** ඒකක භාර අංශයෙහි ක්‍රියාකාරත්වය

අයිතමය	2014 (රු)	2015 (රු)
ඒකක භාර ප්‍රංඡනවල	63	74
සමයේත ඒකක නිශ්චයන්ගේ ප්‍රංඡනවල	32,584	38,008
ඒකක නිශ්චයන් ගණන (මිලයන)	9,382	8,766
සමයේත වත්කම (රු. මිලයන)	126,531	130,302
අද්ධ වත්කම අයය (රු. මිලයන)	125,985	129,398
කොටස්වල ආයෝජන (රු. මිලයන)	13,575	14,407
සමයේත අද්ධ වත්කම්වල ප්‍රතිශයයක් ලෙස (%)	10.8	11.1
රයදේ සූර්යක්මිපතවල ආයෝජනය (රු. මිලයන)	56,146	29,405
සමයේත වත්කම්වල ප්‍රතිශයයක් ලෙස (%)	44.4	22.6

(ඇ) සංගේතය  
 (ඇ) තාවකාලික

මූලය: ශ්‍රී ලංකා ඒකක හාර සංගමය

සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාරවල පමණක්ද, සමාගම් 12 ක් දිගුකාලීන රක්ෂණ ව්‍යාපාරවල පමණක්ද නිරත විය. සළකා බලනු ලබන කාලපරිච්දිය තුළ දී රක්ෂණ ව්‍යාපාරයේ නිරතව සිටි රක්ෂණ තැයැවාර සමාගම් සංඛ්‍යාව 57 ක් වූ අතර, ඉන් වැඩි පිරිසක් සාමාන්‍ය රක්ෂණ කටයුතුවල නිරත වන ලදී.

විනිවිද යැමි සහ සණන්වයේ ආන්තික වර්ධනයෙන් පිළිබඳ වන පරිදි 2015 වසරේ දී රක්ෂණ අංශයේ ව්‍යාප්තිය තවදුරටත් සාම්පූහ්‍යව පහළ මට්ටමක පැවතුණි. දළ ජාතික නිෂ්පාදිතයට රක්ෂණ වාරික ආදායමෙන් ප්‍රතිශතය මගින් දක්වන රක්ෂණ අංශයේ විනිවිද යැමි ප්‍රමාණය 2015 වසර අවසානයේ දී සියයට 1.0 ක අඛණ්ඩව පහළ මට්ටමක පැවතුණි. 2015 වසරේ දී රක්ෂණ ව්‍යාප්තිය, දිගු කාලීන රක්ෂණය සඳහා සියයට 0.5 ක්ද, සාමාන්‍ය රක්ෂණය සඳහා සියයට 0.6 ක් වූ අතර 2014 අවසානයේ දී එම අයන් පිළිවෙළින් දිගු කාලීන රක්ෂණය සඳහා සියයට 0.4 ක්ද, සාමාන්‍ය රක්ෂණය සඳහා සියයට 0.5 ක්ද විය. රක්ෂණ අංශයේ අඩු විනිවිද යැමි ප්‍රමාණය කෙරෙහි රක්ෂණ ක්ෂේත්‍රය සහ එහි ප්‍රතිලාභ පිළිබඳව මහජනතාවගේ දැනුම්වත් බව ඇඩු වීම හා ප්‍රතිපත්ති කළමනාකරණයෙහි පැවති අකාර්යක්ෂමතාවය යනාදිය බලපා ඇත. රක්ෂණ සනන්වය සැසදීමේ දී එය 2015 අවසානය වන විට පුද්ගලයෙකුට රුපියල් 5,768 ක් හා 2014 වසර අවසානය වන විට පුද්ගලයෙකුට රුපියල් 4,808 ක් විය.

**ව්‍යාපාර වර්ධනය:** 2015 වසර අවසානයට සියයට 9.7 ක වර්ධනයක් වාර්තා කරමින්, රක්ෂණ සමාගම්වල සමස්ත වත්කම් ප්‍රමාණය රුපියල් බ්ලියන 453.6 ක් ලෙස වාර්තා කරන ලද අතර, 2014 වසරේදී එය සියයට 13.4 කින් රුපියල් බ්ලියන 413.6ක් දක්වා වර්ධනය විය. දිගු කාලීන රක්ෂණ ව්‍යාපාරවල සමස්ත වත්කම් ප්‍රමාණය, 2015 වසර අවසානයට රුපියල් බ්ලියන 305.4ක් ලෙස ඉහළ හිය අතර එය රක්ෂණ අංශයේ සමස්ත වත්කම්වලින් සියයට 67.3 ක් විය. 2014 වසරේ වසර අවසානයේ දී එම වටිනාකම රුපියල් බ්ලියන 249.8 ක් වූ අතර එය රක්ෂණ අංශයේ සමස්ත වත්කම්වලින් සියයට 60.3 ක් විය. කෙසේ වෙතත්, රක්ෂණ අංශයේ සමස්ත වත්කම්වලින් සාමාන්‍ය රක්ෂණ අංශයේ වත්කම් ප්‍රමාණය 2015 වසර අවසානයට සියයට 32.6 දක්වා පහළ ගියේය. මෝටර් රථ හා නාව්‍යක රක්ෂණ අංශයෙහි සිදු වූ සැලකිය යුතු වර්ධනය තිසාවෙන් 2015 වසරේ දී රක්ෂණ අංශයෙහි දළ ලියාහල වාරික ආදායම රුපියල් බ්ලියන 120.9 වූ අතර එය 2014 වසරේ දී පැවති සියයට 5.1 ක වර්ධනයට වඩා සියයට 21.1 ක වැඩිවිමකි. 2015 වසර අවසානය වන විට සාමාන්‍ය

### 3.14 සංඝ සටහන

#### රක්ෂණ අංශයෙහි ත්‍රියාකාරිත්වය

රු. ඩීලියන

අයිතිමය	2014 (රු)	2015 (රු)
සමස්ත වත්කම්	413.7	453.6
රජයේ පුද්ගලික සාමාන්‍ය කොටස	137.7	167.5
අනැති මුදල හා තැනැප්තා	55.1	53.4
සමස්ත ආදායම	62.8	58.9
වරික ආදායම	134.2	152.1
අයෝජන ආදායම	99.9	120.9
බදු පෙර පාහය	34.3	31.2
නුවුන්වත් ආන්තික අනුපාතිකය	8.2	12.9
- ජ්‍යෙනි රක්ෂණය	9.7	7.6
- සාමාන්‍ය රක්ෂණය	2.4	2.3
රඳවා ගැනීම් අනුපාතිකය (%)	97.1	96.2
- ජ්‍යෙනි රක්ෂණය	83.3	80.0
හිමිකම් අනුපාතිකය (%)	48.4	40.7
- ජ්‍යෙනි රක්ෂණය	65.4	65.7
ඒකාබද්ධ මෙහෙයුම් අනුපාතිකය (%)	100.1	86.5
- ජ්‍යෙනි රක්ෂණය	109.7	105.9
වත්කම මත ප්‍රතිලාභය (%)	1.9	2.7
- ජ්‍යෙනි රක්ෂණය	2.4	3.5
හිමිකම් මත ප්‍රතිලාභය (%)	4.1	5.7
ප්‍රාරක්ෂණ අනුපාතිකය (%)	13.3	16.4


(ආ) සංයෝගීක

මුදය: ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය

(ඇ) නාවකාලික

රක්ෂණ අංශයේ දළ ලියාහල වාරික ආදායම සියයට 21.9 කින් රුපියල් බ්ලියන 67.3 දක්වා ඉහළ හිය අතර එය මුළු දළ ලියාහල වාරික ආදායමෙන් සියයට 55.7 විය. එසේම දිගු කාලීන රක්ෂණ අංශයේ දළ ලියාහල වාරික ආදායමෙන් සියයට 20.1 ක වර්ධනයක් වාර්තා වූ අතර එහි අය රුපියල් බ්ලියන 53.6 ක් විය. එය, වර්ෂයේ මුළු දළ ලියාහල වාරික ආදායමෙන් සියයට 44.3 ක් විය. 2015 වසරේ දී අවසානයේ දී සමස්ත දළ ලියාහල වාරික ආදායමින් සියයට 63.7 ක් වන මොටර් රථ රක්ෂණයේ දළ ලියාහල වාරික ආදායම සියයට 22.7 කින් ඉහළ හිය අතර, 2014 වසර හා සැසදීමේ දී එය සියයට 5.4 ක වර්ධනයක් වාර්තා කළේය.

**ඉපැයුම්:** දිගුකාලීන රක්ෂණ ක්ෂේත්‍රයේ ආයෝජන ආදායමේ සහ ප්‍රාරක්ෂණ ලාභවල සිදුවූ තීවු ඉහළ යැම, 2015 වසරේ දී සමස්ත රක්ෂණ ක්ෂේත්‍රයේ මුළු ඉපැයුම් ලාභය ඉහළ යැමට හේතු විය. එම නිසා 2015 වසරේ දී රක්ෂණ සමාගම්වල සමස්ත ආයෝජන ආදායම රුපියල් බ්ලියන 31.2 ක් දක්වා සියයට 9.0 කින් පහත වැටුණු අතර, 2014 වසරේ දී එය සියයට



18.3 ක වර්ධනයක් පෙන්වුම් කළේය. ඒ සඳහා ප්‍රධාන වගයෙන් හේතු වූයේ වෙළඳපොලෙහි පැවති අඩු පොලී අනුපාතිකයන්ය. අනෙක් අතට දිගුකාලීන රෝෂණ අංශයෙහි හිමිකම්පැමි 2015 වසර අවසානයේදී රුපියල් බිලියන 20.8 දක්වා සියයට 0.7 කින් වර්ධනය වූ අතරම සාමාන්‍ය රෝෂණ අංශයෙහි එම අගය රුපියල් බිලියන 28.9 දක්වා සියයට 12.3 කින් වර්ධනය වන ලදී. සාමාන්‍ය රෝෂණ අංශයෙහි ප්‍රාර්ථනා ලාභය 2014 දී පැවති රුපියල් බිලියන 5.9 හා සැපැදීමේදී 2015 වසරේදී රුපියල් බිලියන 8.1 දක්වා සියයට 37.9 කින් ඉහළ තීයෙයි. ඒ අනුව, 2015 වසරේදී සමස්ත ලාභය සියයට 55.4 කින් රුපියල් බිලියන 12.9 ක් දක්වා ඉහළ තීය අතර 2014 වසරේදී එම වට්නාකම රුපියල් බිලියන 8.3 ක් විය. එහි ප්‍රතිඵලයක් ලෙස වසර තුළ දී සාමාන්‍ය රෝෂණ අංශයේ හිමිකම් මත ප්‍රතිලාභ (ROE) සහ වත්කම් මත ප්‍රතිලාභ (ROA) අනුපාතික පිළිවෙළින් සියයට 5.7 ක් සහ සියයට 3.5 ක් දක්වා ඉහළ අතර, 2014 වසරේදී එම අනුපාතික පිළිවෙළින් සියයට 4.1 ක් සහ සියයට 2.4 ක් විය. 2015 වසර අවසානය වන විට දිගුකාලීන රෝෂණ අංශය සඳහා වූ වත්කම් මත ප්‍රතිලාභ අනුපාතිකය 2014 වසරේදී පැවති සියයට 1.9 ට සාපේක්ෂව සියයට 2.7 ක් දක්වා ඉහළ තීයෙයි.

**ප්‍රාග්ධනය සහ ආයෝජන:** 2015 වසර අවසානයේදී සියලුම සාමාන්‍ය හා දිගුකාලීන රෝෂණ සම්බන්ධතාවයෙහි ප්‍රතිඵලයක් ප්‍රතිඵලිත නොවුන්වන් ආන්තික අවශ්‍යතාවයන් අවශ්‍ය මට්ටමට ලාභ කර ගන්නා ලදී. කෙසේ වෙතත්, ප්‍රාග්ධන/මුළු වත්කම් අනුපාතිකය 2015 වසර අවසානයට සියයට 55.0 දක්වා වර්ධනය වූ අතර එය 2014 වසර අවසානයට සියයට 60.0 ක අගයක් ගන්නා ලදී. එමෙන්ම 2015 වසරේදී

සාමාන්‍ය හා දිගුකාලීන රෝෂණ අංශයන් සඳහා තුළුන්වන් ආන්තික අනුපාතිකය පිළිවෙළින් වාර 2.3 හා වාර 7.6 දක්වා පහළ ගිය අතර 2014 සැප්තැම්බර හිදී එම අගයන් පිළිවෙළින් වාර 2.4 හා වාර 9.7 විය. ඒ අනුව 2015 වසර අවසානයට රුපයේ සුරකුම්පත්වල දිගුකාලීන රෝෂණ අංශයේ වත්කම්වල සියයට 44.8 ක් දී, සාමාන්‍ය රෝෂණ අංශයේ වත්කම් සියයට 20.7 ක් දී ආයෝජනය කර තිබේ. සාමාන්‍ය රෝෂණයෙහි සමස්ත ආයෝජන කළුණින් කොටස්වල කරන ලද ආයෝජනය 2015 වසරේදී සියයට 20.4 දක්වා පහළ වැළැමු අතර 2014 වසරේදී සියයට 20.6 විය. 2015 වසර අවසානයට සාමාන්‍ය රෝෂණයන් විසින් සිය ආයෝජනවලින් සාමාන්‍ය රෝෂණයන් විසින් සිය ප්‍රාග්ධනයට ප්‍රමාණය සියයට 8.1 ක් වූ අතර 2014 දී එය සියයට 6.6 ක් විය.

**අධික්ෂණ සහ නියාමන සංවර්ධනයන්:** හිමිකම්පාන්තන්ගේ සුරක්ෂිතනාවය හා ආරක්ෂණය, රෝෂණ සමාගම්වල සුරක්ෂිතනාවය හා ස්ථායිතිනාවය මෙන්ම රෝෂණ තැරුවකරුවන්ගේ තුළුන්වත්නාවය ඉහළ තැබුම් හා රෝෂණ නියෝජිතයන් විසින් සිදු කරනු ලබන ව්‍යාපාර ප්‍රවර්ධනයන් සංවිධිත කිරීම සඳහා 2015 වසරේදී ශ්‍රී ලංකා රෝෂණ මණ්ඩලය විසින් නියාමන කියාමාරග ගන්නා ලදී. එම නිසා හිමිකම්පාන්තන් විසින් ඉදිරිපත් කරනු ලැබූ තේතුව තහවුරු කර ගැනීමට යටත් වූ හිමිකම් එවා අයදුම් කරන දින සිට දින 60 ක් ඇතුළත අදාළ හිමිකම්පාන්තනා වෙත පියවීම අවශ්‍ය බව නියෝග කරමින් ශ්‍රී ලංකා රෝෂණ මණ්ඩලය විසින් විධිවිධානයන් නිකුත් කරන ලදී. තවද සියලුම රෝෂණ තැරුවකාර සමාගම විසින් 2015 සැප්තැම්බර 30 දින සිට අවම වගයෙන් රුපියල් මිලියන 1.125 ක ඉදා ප්‍රාග්ධනයක් පවත්වා ගත සුතු අතර, එය 2016 සැප්තැම්බර 30 දින සිට රුපියල් මිලියන 2.5 ක් විය සුතු බවට ශ්‍රී ලංකා රෝෂණ මණ්ඩලය විසින් සියලුම රෝෂණ තැරුවකාර සමාගම වෙත නිවේදනය කරන ලදී. එසේම රෝෂණ නියෝජිතයන් විසින් දිගුකාලීන සහ සාමාන්‍ය යන රෝෂණයන් දෙකටම රෝෂණ ව්‍යාපාර ලබා ගැනීම සඳහා කටයුතු කිරීමට ශ්‍රී ලංකා රෝෂණ මණ්ඩලය විසින් දැඩි අනුකූලතාවයන්ට යටත්ව අවසර ලබා දෙන ලදී. 2016 ජනවාරි මස 01 වෙති දින සිට බලපැවත්වෙන පරිදි, ශ්‍රී ලංකා රෝෂණ මණ්ඩලය විසින් තුළුන්වත් ආන්තික අවශ්‍යතා (අවශ්‍යතා මත පදනම් වූ ප්‍රාග්ධන) පනවන ලදී.

### විනාම අරමුණුල්

**සේවක අර්ථසාධක අරමුණුල,** සේවා නියුක්තියන්ගේ හාර අරමුණුල සහ රාජ්‍ය සේවා අර්ථසාධක අරමුණුල යන රාජ්‍ය කළමනාකාරීන්වයෙන්

පුත් අරමුදල් තුනකින් ද, කම්කරු දෙපාර්තමේන්තුවේ අනුමැතියට සහ අධික්ෂණයට යටත් වන පොදුගැලික කළමනාකාරීන්වයෙන් යුතු විශාම සහ අර්ථසාධක අරමුදල් 155 කින් ද මෙම අංශය සමන්විත වේ. 2015 වසර තුළ ද විශාම අරමුදල් අංශයේ සමස්ත වන්කම් රුපියල් බිලියන 2,120 ක් දක්වා සියයට 13.9 කින් වර්ධනය වූ අතර, එම වන්කම් ප්‍රමාණය සමස්ත මුළු අංශයේ වන්කම්වලින් සියයට 15.7 ක් විය. 2014 වසරේද එම අංශය සියයට 15.5 ක් පමණ විය.

### සේවක අර්ථසාධක අරමුදල

සේවක අර්ථසාධක අරමුදල, ශ්‍රී ලංකාවේ පොදුගැලික අංශයේ සේවා තියුණ්‍යන්ට පවත්නා විශාලම විශාම අරමුදල වේ. 1958 අක 15 දරණ සේවක අර්ථසාධක අරමුදල් පනත යටතේ සේවක අර්ථසාධක අරමුදලෙහි භාරකාරින්වය මුදල් මණ්ඩලයට පවරන ලද අතර, අරමුදලේ සාමාන්‍ය පරිපාලනය කම්කරු කොමිසාරිස් වෙත පවරන ලදී. 2015 වසර අවසානයේ අරමුදල් මුළු වටිනාකම සියයට 12.0 ක් වර්ධනයක් වාර්තා කරමින් රුපියල් බිලියන 1,664.9 ක් වූ අතර, එය 2014 වසර අවසාන වන විට රුපියල් බිලියන 1,486.9 ක් විය. විශාම අරමුදල් අංශයේ සමස්ත වන්කම්වලින් සේවක අර්ථසාධක අරමුදලෙහි වන්කම් 2015 වසරේද සියයට 78.5 ක් වූ අතර, එම අංශය 2014 වසරේද සියයට 80 ක් විය. මෙම වර්ධනයට හේතු වූයේ සාමාජික ඉදෑධ දායක මුදල් ලැබීමින් (දායක මුදල් ලැබීම්වලින් ප්‍රතිලාභ ගෙවීම අඩු කළ පසු) වර්ධනය සහ එළඟයී හා විව්ක්ෂණයිලි අරමුදල් කළමනාකරණය තුළින් උපයාගත් ආදායම් ය. සාමාජික ගේම සඳහා පොලිය ද ඇතුළත්ව, සාමාජිකයන් සඳහා මුළු වගකීම 2015 වසර අග වනවිට රුපියල් බිලියන 1,625.5 ක් වූ අතර, එය 2014 වසර අග පැවති රුපියල් බිලියන 1,445.5 ව සාම්ප්‍රදායු සියයට 12.5 ක් වර්ධනයකි. පෙර වසරේ රුපියල් බිලියන 24.9 ක් වූ ඉදෑධ දායක මුදල් ලැබීම් හා සපසදන කළ 2015 වර්ෂයේ එය රුපියල් බිලියන 24.7 ක් දක්වා අඩු වීමක් පෙන්වුම් කරයි. 2015 වර්ෂයේ සාමාජිකයන්ට හා ඔවුන්ගේ තිබූ උපයාගත් උපයාගත් වන්කම් මුළු ප්‍රතිලාභ ගෙවීම් ප්‍රමාණය රුපියල් බිලියන 77.8 ක් වූ අතර, එය 2014 වර්ෂයේ සාම්ප්‍රදායු සියයට 19.5 ක් වර්ධනයකි. 2015 වසරේ සිට ත්‍රියාත්මක කරන ලද සාමාජික ගේමයෙන් සියයට 30 ක් ලබා ගැනීමේ පහසුකම මෙම වර්ධනයට මුළුක්වම හේතු විය.

අරමුදල් ඉදෑධ ආදායම රුපියල් බිලියන 156.9 ක් වූ අතර, එය පෙර වසරේ රුපියල් බිලියන 150.7 හා සසදන විට සියයට 4.1 ක් වර්ධනයකි. අරමුදල් සමස්ත ආයෝජන ආදායම 2015 වසරේද රුපියල්

බිලියන 171.5 ක් ලෙස සටහන් වූ අතර, එය 2014 වසරේ උපයන ලද සමස්ත ආයෝජන ආදායම හා සැසදීමේද ද සියයට 5.1 ක වැඩිවිමක් පෙන්වුම් කරන ලදී. පොලී ආදායම අරමුදල් ප්‍රධාන ආදායම ප්‍රහවය විය (එය ආදායමෙන් සියයට 83.4 කි). 2015 වසරේ පොලී ආදායම රුපියල් බිලියන 143.1 ක් වූ අතර, එය 2014 වසරේ උපයන ලද රුපියල් බිලියන 127.5 හා සැසදීමේද ද සියයට 12.2 ක් වර්ධනයක් පෙන්වුම් කරන ලදී. රුපියල් සුරක්ෂිත පත්ති ආයෝජනයන්ගෙන් ලද ප්‍රාග්ධන ලාභ 2015 වසරේද රුපියල් බිලියන 1.2 ක් වූ අතර, එය 2014 වසරේ ඉපසු රුපියල් බිලියන 4.1 ව සාම්ප්‍රදායු පහත වැමිමක් පෙන්වුම් කරයි. තවද, 2015 වර්ෂයේද සාමාජික කොටස්වල ආයෝජනය කිම් තුළින් ලද ප්‍රාග්ධන ලාභ රුපියල් බිලියන 0.6 ක් වූ අතර, එය 2014 වර්ෂයේද රුපියල් බිලියන 2.3 සමග සැසදීමේද අඩු වීමක් පෙන්වුම් කරයි. 2015 වර්ෂයේද ලාභාංග ආදායම රුපියල් බිලියන 3.5 ක් වූ අතර, එය සියයට 5.8 ක් වර්ධනයකි. අරමුදල් සමස්ත ආයෝජන කළමේනි වටිනාකම (පොත් අංශය) 2014 වසර අවසානයේ පැවති රුපියල් බිලියන 1,437.7 සිට 2015 වසර අවසානය වන විට රුපියල් බිලියන 1,604.2 ක් දක්වා සියයට 11.6 කින් වර්ධනය විය. අරමුදල් සුරක්ෂිතභාවය ආරක්ෂා කර ගනිමින්, ප්‍රතිලාභ ගෙවීම් සිදු කිරීම හා අනෙකුත් වියදම් සපුරා ගැනීමට ප්‍රමාණවත් පරිදි දුවිලතාවයක් පවත්වා ගනිමින්, අරමුදල් සාමාජිකයන්ට වෙත දිගුකාලීන දෙන මුළුත ප්‍රතිලාභයක් ලබා දීම ඉලක්ක කොට ගත් අරමුදල්

**3.15 සංඛ්‍යා සේවක අරමුදල් සහ සේවා තියුණ්‍යන්ගේ භාර අරමුදල් ත්‍රියාත්මකය**

සංඛ්‍යා සේවක අරමුදල් සහ සේවා තියුණ්‍යන්ගේ භාර අරමුදල්	සේවක අර්ථසාධක අරමුදල්		සේවා තියුණ්‍යන්ගේ භාර අරමුදල්	
	සංඛ්‍යා සේවක අරමුදල්	2014 (රු. බිලියන)	සේවක අර්ථසාධක අරමුදල්	2014 (රු. බිලියන)
සමස්ත වන්කම (රු. බිලියන)	1,486.9	1,664.9	199.1	223.5
සමස්ත නොමියුව සම්රුත දිණුම්				
මෙෂය (රු. බිලියන)	1,445.5	1,625.5	193.9	200.5
සාමාජික දිණුම් සංඛ්‍යාව (මිලියන)	15.8	16.0	12.0	12.5
ත්‍රියාත්මක දිණුම් සංඛ්‍යාව (මිලියන)	2.4	2.4	2.4	2.4
දායකවන්නා වූ මේවාදායකයින් සංඛ්‍යාව	69,683	72,917	74,276	76,674
සමස්ත දායකවන් (රු. බිලියන)	90.0	102.5	15.9	18.1
සමස්ත ප්‍රතිඵෙළම් (රු. බිලියන)	65.1	77.8	13.9	11.5
සමස්ත ආයෝජන කළම (රු. බිලියන)	1,437.7	1,604.2	185.9	210.7
එකින් රුපියල් සුරක්ෂිතය (%)	89.6	92.7	90.4	91.1
දෙ අදාළම (රු. බිලියන)	163.9	171.9	18.8	19.9
බෙදානුම් සඳහා පවත්නා				
ලාභ (රු. බිලියන)	150.8	157.2	17.7	19.1
අයෝජනය මත ප්‍රතිලාභය (%)	12.1	11.3	10.0	9.3
සමරුත දිණුම් සඳහා ගැනී පොලී අනුපාතය (%)	10.5	10.5	10.0	9.0

(ආ) සංයෝගීත  
(ආ) ප්‍රතිලාභය  
මුළුවන්: ශ්‍රී ලංකා මහ බැංකුව  
සේවා තියුණ්‍යන්ගේ භාර අරමුදල

ආයෝජන ප්‍රතිපත්තිය අඛණ්ඩව කියාත්මක කරන ලදී. ඒ අනුව, අරමුදලේ සමස්ත ආයෝජනයන්ගෙන් සියයට 92.7 ක් රජයේ සුරකුම්පත්හි ආයෝජනය කර තිබූ අතර, සමාගම් කොටස්වල හා සාංගමික ණය කර, වාණිජ ප්‍රතිකා සහ භාරකාර සහතිකපත් සඳහා පිළිවෙළින් සියයට 5.5 ක් සහ සියයට 1.6 ක් ආයෝජනය කර තිබුණි. ඉතිරි සියයට 0.2 අරමුදලේ දෙශීක ද්‍රව්‍යීලතා අවශ්‍යතාවයන් කළමනාකරණය කර ගැනීම සඳහා ප්‍රතිවිකුණුම් ගිවිසුම් වැනි ඉහළ ද්‍රව්‍යීලතාවයන් සහිත වත්කම්වල ආයෝජනය කර ඇත.

### සේවා නියුත්තයන්ගේ භාර අරමුදල

සේවා නියුත්තයන්ගේ භාර අරමුදල 2015 වසර තුළ දී යහපත් කාර්යසාධනයක් පෙන්විය. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ සේවා නියුත්තයන්ගේ භාර අරමුදලේ මැස්බලය විසින් මෙම අරමුදල පරිපාලනය කරනු ලබයි. 2015 වසර තුළ දී අරමුදලෙහි මෙහෙයුම් කටයුතු එලැඹිව සිදු කෙරිණි. සාමාජිකයන්ට ඉහළ ප්‍රතිලාභ ලබා දීමේ හැකියාව වැඩි කරමින් වත්කම් පදනම්, ආදායම සහ ආයෝජනවල ඉහළ යැම මගින් මෙම මෙහෙයුම් එලැඹියාව තිරුප්පනය වන ලදී. මිලියන 2.4 ක් කියාකාරී සාමාජික ගිණුම් ද ඇතුළත්ව සේවා නියුත්තයන්ගේ භාර අරමුදල සතුව 2015 වසර අවසානයට සාමාජික ගිණුම් මිලියන 12.5 ක් පමණ පැවතුණි. සේවා නියුත්තයන්ගේ භාර අරමුදලේ නොගෙවූ සාමාජික ගේෂයන්ගේ වටිනාකම, 2014 වසර අවසානයට වැඩි රුපියල් බිලියන 193.9 සිට 2015 වසර අවසානය වන විට රුපියල් බිලියන 200.5 ක් දක්වා සියයට 3.4 කින් වර්ධනය විය. අරමුදලට ගැනීම අධ්‍යක්ෂව වාර්තාව දෙමින් අරමුදලේ සමස්ත දායකත්ව ලැබේම්, පෙර වසර පැවතී රුපියල් බිලියන 15.9 සිට මෙම වසර තුළ දී රුපියල් බිලියන 18.1 ක් දක්වා ඉහළ ගිය අතර, 2015 වසර දී රුපියල් බිලියන 11.5 ක් ප්‍රතිලාභ ලෙස සාමාජිකයන්ට ආපසු ගෙවන ලදී. සේවා නියුත්තයන්ගේ භාර අරමුදලේ සමස්ත වත්කම්වල වටිනාකම 2014 වසරට සාලේක්ෂව 2015 වසර අවසානය වන විට රුපියල් බිලියන 223.5 දක්වා සියයට 12.3 කින් වර්ධනය විය. සමස්ත වත්කම්වලින් වැඩි ප්‍රමාණයක් නියෝජනය කරනුයේ රජයේ සුරකුම්පත්වල සිදු කර තිබෙන ආයෝජනයි. 2015 වසර අවසානය වන විට අරමුදලේ සමස්ත ආයෝජන කළමි රුපියල් බිලියන 210.7 ක් දක්වා සියයට 13.3 කින් වර්ධනය වැඩි අතර එම ආයෝජනවලින් සියයට 91.1 ක් රජයේ සුරකුම්පත්වල ආයෝජනය කර තිබුණි. සමස්ත ආයෝජනවලින් කොටස්වල සිදු කළ ආයෝජන හා සාංගමික ස්ථාවර ඉපැයුම් සුරකුම්පත්වල සිදු කළ

ආයෝජන පිළිවෙළින් සියයට 5.4 ක් සියයට 0.9 ක් විය. සේවා නියුත්තයන්ගේ භාර අරමුදලේ සාමාජික ගිණුම් ගේෂ මත වන එලැඹියා පොලී අනුපාතිකය 2014 වසර දී පැවති සියයට 10.0 සමග සැසදීමේ දී 2015 වසර දී සියයට 9.3 ක් දක්වා ඇතුළු විය.

### අනෙකුත් විශාල අරමුදල

රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදල සහ අනුමත අර්ථසාධක අරමුදල්වලින් අනෙකුත් විශාල අරමුදල් අංශය සමස්ත විය. රාජ්‍ය සේවා අර්ථසාධක අරමුදලෙහි කියාකාරී ගිණුම් ප්‍රමාණය, 2014 වසර පැවති 230,837 සිට 232,793 දක්වා 2015 වසර අවසානය වන විට වර්ධනය විය. අරමුදලේ සමස්ත දායකත්ව මූදලේ ප්‍රමාණය 2014 වසර දී රුපියල් මිලියන 1,493 ක් වැඩි අතර 2015 වසර දී එහි වටිනාකම රුපියල් මිලියන 2,470 ක් දක්වා සියයට 65.4 කින් වර්ධනය විය. අරමුදල විසින් සාමාජිකයන්ට ආපසු ගෙවනු ලැබූ ප්‍රතිලාභවල වටිනාකම ද වසර තුළ දී රුපියල් මිලියන 734 ක් දක්වා සියයට 92.7 කින් ඉහළ ගිය ද, අරමුදලේ ගැනීම දායකත්ව ප්‍රමාණය 2014 වසර දී පැවති රුපියල් මිලියන 1,111 ට සාලේක්ෂව 2015 වසර දී රුපියල් මිලියන 1,736 ක් දක්වා සියයට 56.1 කින් වර්ධනය විය. තවද, අරමුදලේ සමස්ත වත්කම්වල වටිනාකම 2014 වසර අවසානයට පැවති රුපියල් බිලියන 41 සිට 2015 වසර අවසානය වන විට රුපියල් බිලියන 46 ක් දක්වා සියයට 10 කින් වර්ධනය විය. 2015 වසර අවසානය වන විට අරමුදලේ ආයෝජනවලින් සියයට 99.7 ක් රජයේ සුරකුම්පත්වල ආයෝජනය කර තිබුණි.

කම්කරු දෙපාර්තමේන්තුව මගින් අධික්ෂණය කරනු ලබන සහ පොදුගැලීක කළමනාකාරීන්වයෙන් යුතු අනුමත අර්ථසාධක හා විශාල අරමුදල් 155 ක් 2015 වසර අවසානය වන විට පැවති අතර එහි මූල සාමාජිකයින් ගණන 168,840 ක් විය. 2015 වසර අවසානයට මෙම අරමුදලේ සතු වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 185 ක් දක්වා සියයට 37.8 කින් ඉහළ ගිය ද, 2015 වසර තුළ දී ආයෝජන කළමි, රුපියල් බිලියන 103 ක් දක්වා සියයට 14.2 කින් පහළ යන ලදී.

### 8.4 මූල්‍ය වෙළඳපාලවල කාර්යසාධනය

#### මූල්‍ය වෙළඳපාල

දේශීය මූදල වෙළඳපාල තුළ 2014 වසර දී සැලකිය යුතු ඉහළ මට්ටමක පැවති අතිරික්ත චුකිලතාවය 2015 වසර දී පහත වැටුණි. දේශීය අන්තර් බැංකු වෙළඳපාල අතිරික්ත ද්‍රව්‍යීලතාවය 2015 වසර ආරම්භයේ දී පැවති රුපියල් බිලියන

331 සිට වසර අවසානයේ දී රුපියල් බිජියන  
 105 දක්වා පහත වැටුණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  
 භාණ්ඩාගාර බිල්පත් මිලදී ගැනීම සිදු කළ ද,  
 2014 දෙසැම්බර් ආරම්භයේ සිට පෙන්නුම් කළ  
 දුවකිලතාවයේ අඩු වීමේ නැඹුරුව 2015 පෙබරවාරි මස  
 අවසානය තෙක් පැවතුණි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින්  
 දේශීය විදේශ විනිමය වෙළඳපොලට විදේශ විනිමය  
 සැපයීම සහ ශ්‍රී ලංකා මහ බැංකුව සතු භාණ්ඩාගාර  
 බිල්පත් කළුපිරිම හේතුවෙන් අතිරික්ත සංවිත  
 මට්ටම්වල ශිසු පහත වැළැමක් තීරික්ෂණය විය. ඉන්පසු  
 අතිරික්ත සංවිත මට්ටම ඉහළ හිය මුත් පසුකිය වසරට  
 සාපේක්ෂව පහළ මට්ටමක පැවතුණි. තෙසේ වුවද,  
 ශ්‍රී ලංකා සංවර්ධන බැංකුමිකර මිලදී ගැනීම මගින් ලැබුණු  
 විදේශ විනිමය, දේශීය විදේශ විනිමය වෙළඳපොලෙහි  
 ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය සැපයීම සහ  
 ශ්‍රී ලංකා මහ බැංකුව විසින් භාණ්ඩාගාර බිල්පත් භා  
 ශ්‍රී ලංකා ස්වේච්ඡන බැංකුමිකර මිලදී ගැනීම්වල  
 කොටසක් මගින් ලැබුණු විදේශ විනිමය හේතුවෙන්  
 2015 දෙවන භාගය තුළ වෙළඳපොල අතිරික්ත  
 දුවකිලතාවයේ විටන් විට විවෘතයන් දක්නට ලැබේයි.

බරන සාමාන්‍ය ඒක්ෂණ මුදල අනුපාතිකයි 2015 වසරේද දී වරින්වර යම් වැඩිවිම් පෙන්නුම් කළද ද සාම්පූහ්‍ය වශයෙන් ස්ථාවර මට්ටමක පැවතුණි. 2015 ජනවාරි ආරම්භයේ සිට අප්‍රේල් මැයි දක්වා බරන සාමාන්‍ය ඒක්ෂණ මුදල අනුපාතිකය යම් විවෘතවයක් පෙන්විය. 2014 සැප්තැම්බර් මස සියයට 5 ක විශේෂ නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හඳුන්වා දීමෙන් පසු මුදල වෙළඳපාලේ දක්නට ලැබූ ප්‍රව්‍යන්තාවය, එනම්, මාසයේ මුල් දින කිහිපය තුළ දී ඒක්ෂණ මුදල අනුපාතිකය ඉහළ ගොස් මාසයේ ඉදිරි දිනවල දී පහළ යැම්ක දක්නට ලැබුණි. මෙම සැකසුම් යටතේ, මෙතක් පැවැති සියයට 6.50 ක නිත්‍ය තැන්පතු පහසුකම් හාවත්තා කිරීම, උත් මාසයකට උපරිම වශයෙන් අවස්ථා තුනකට පමණක් සීමා කළ අතර, එසේම එම අවස්ථා තුන ඉක්මවා යන අවස්ථාවල දී විව්‍ය වෙළඳ කටයුතුවල සහභාගිත්ව ආයතනවල නිත්‍ය තැන්පතු පහසුකම් සලසන ලද්දේද වසරකට සියයට 5.00 ක් වූ අඩු අනුපාතිකයක් යටතේය. දෙනික පොලී අනුපාතික, පොලී අනුපාතික කොරෝන්ට තුළ ස්ථාවරව පවත්වා ගැනීම සඳහා විශේෂ නිත්‍ය තැන්පතු පහසුකම් 2015 මාර්තු මාසයේද ඉවත් කරන ලදී. මේ අනුව, 2015 අප්‍රේල් මස මැයි හාගයේද දී ප්‍රතිපත්ති පොලී අනුපාතික පදනම් අංක 50 කින් අඩු කරන තෙක් බරන ඒක්ෂණ මුදල අනුපාතිකය ඉහළ ගොස් සියයට 6.70 ක පමණ මට්ටමක ස්ථාවරව පැවතුණි. ප්‍රතිපත්ති පොලී අනුපාතිකයේ අඩු කිරීමන් සමග බරන ඒක්ෂණ මුදල අනුපාතිකය එම පදනම් අංක ප්‍රමාණයෙන්

පහළ වැට් පසුව සියයට 6.10 ත් සියයට 6.20 ත් අතර  
පැවතුණි. නමුත් වසරේ දෙවන භාගයේ දී වෙළඳපොල  
දුවකිලතාව පහළ වැට්මත් සමගම බරිත සාමාන්‍ය  
ඒක්ෂණ මුදල් අනුපාතිකය ඉහළ යැමි ප්‍රවණතාවයක්  
අති විය. වසර අවසානයේ බරිත සාමාන්‍ය ඒක්ෂණ  
මුදල් අනුපාතිකය තිතු පහසුකම් කොරෝබ්වේ පහළ  
සීමාව ආසන්නයේ ස්ථාවරව පැවතුණි. කෙසේ වුවද,  
2015 දෙසැම්බර් වන විට බරිත සාමාන්‍ය ඒක්ෂණ මුදල්  
අනුපාතිකයේ ඉහළ යැමි ප්‍රවණතාවයක් දක්නට  
ලැබුණි.

2015 වසරේ දී බරින සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය පටු පරාසයක් තුළ විවෘත විය. බරින සාමාන්‍ය ඒක්ෂණ මුදල් අනුපාතිකය සියලුට 5.8 ත් සියලුට 7.0 ත් අතර පැවතුණ අතර, ඒක්ෂණ මුදල් වෙළඳපොල ප්‍රමාණය රුපියල් බැලියන 0.3 ත් රුපියල් බැලියන 31.5 ත් අතර විය. බැංකු කිහිපයක් ගනුදෙනුකරුවන් වෙත ගෙය ලබා දීම මූල්‍යනය කිරීමේ ප්‍රහුවයක් ලෙස අන්තර බැංකු වෙළඳපොලෙන් නිරන්තරයෙන් ගෙය ගැනීම සිදු කරන ලදී. ඒක්ෂණ ගනුදෙනුවල ප්‍රමාණ ව්‍යාපේකිය සැලකු වේ, මූල් ගෙය ගැනීම්වලින් සියලුට 63 ක ප්‍රමාණයක් බැංකු තුනක් විසින් සිදු කළ අතර, මූල් ගෙය දීම විනාකමින් සියලුට 45.2 ක ප්‍රමාණයක් වැඩිම ගෙය දුන් බැංකු තුන විසින් සිදු කරන ලදී. ඒක්ෂණ වෙළඳපොල භාවිතා කිරීමේ සංඛ්‍යාතය, එනම් සියලු බැංකු විසින් ඒක්ෂණ වෙළඳපොලේ ගනුදෙනු දිනයන්හි සමස්තය සැලකු විට ගෙය ලබා ගැනීමේ දිනයන්හි සියලුට 49.1 ක ප්‍රමාණයක් වැඩිම දින ගණනක් ගෙය ලබාගත් බැංකු තුන විසින් ලබා ගන්නා ලදී. තවද සියලු බැංකුවල මූල් ගෙය දීමේ ගණනින් සියලුට 24.6 ක ප්‍රමාණයක් වැඩිම දින ගණනක් එම බැංකු තුන විසින් ලබා දෙන ලදී. ඒක්ෂණ මුදල් පොලී අනුපාතිකය අනුව වෙනස් වන වෙළඳපොල ප්‍රතිමිලදී ගැනුම් පොලී අනුපාතිකය, ව්‍යුහාත්මක භා බදුකරණ ගැටලු හේතුවෙන් අඛණ්ඩ විවෘතතාවයක් පෙන්වන ලදී. ඒ අනුව, වසර තුළ දී ඒක්ෂණ මුදල්

**8.16 සංඛ්‍යා  
කටහන**

മുരുക്ക് വെളംഡിപ്പാല് ഗനുദേഹം

වෙළඳපාල	පරිමාව (රු. ඩිලයන)		බරුතු සාමාන්‍ය පෙළඳපාල අනුපාකය (අවම-උපරිම)	
	2014	2015	2014	2015
ඒක්ස්ත්‍රේන මුදල්	2,198	2,828	5.72-7.68	5.80-7.00
වෙළඳපාල ප්‍රතිමූලි ගණම්	2,246	1,962	5.29-7.02	5.00-6.91
මහ බැංක ප්‍රතිමූලි ගණම්	4,299	750	5.59-7.09	5.86-6.42
මහ බැංක ප්‍රතිවිධානම්	6	44	6.72-8.50	6.15-6.30
තීතා තුනපානු පෙන්සුකම්	4,340	17,990	-	-
තීතා ගෙය පෙන්සුකම්	8	23	-	-

මුලය: ශ්‍රී ලංකා මහ බැංකුව

පොලී අනුපාතිකය හා වෙළඳපොල ප්‍රතිමිලදී ගැනුම් පොලී අනුපාතිකය අතර සීමා පරාසය පදනම් අංක 0 න් 131 න් අතර ගේලනය විය.

මුදල වෙළඳපොල දුවශීලනාවය බොහෝ දුරට දෙනිනික පදනමක් මත අවගාෂණය කර ගන්නා ලදී. පැවැති මූල්‍ය ප්‍රතිපත්ති රාමුව සහ පසුගිය වසරට සාපේක්ෂව 2015 වසරේ දී ශිසු ලෙස දුවශීලනාවය පිරිහිම හේතුවෙන් වසර තුළ දී විවත වෙළඳ කටයුතු සඳහා වන වෙන්දේසි අල්ප ප්‍රමාණයක් පමණක් පවත්වන ලදී. ප්‍රතිමිලදී ගැනුම් වෙන්දේසි ආචරණය කිරීමට ප්‍රමාණවත් රාජ්‍ය සුරක්ෂිපත් ශ්‍රී ලංකා මහ බැංකුව සතු වූ බැවින් සහ දෙනිනික වශයෙන් වෙන්දේසි නොපැවැත්වූ බැවින් වසර තුළ දී රාජ්‍ය සුරක්ෂිපත් ණයට ගැනීමේ ක්‍රමවේදය මත සුරක්ෂිපත් ණයට ගැනීමේ අවශ්‍යතාවයන් අවම විය.

## දේශීය විදේශ විනිමය වෙළඳපොල

2015 වසර තුළ දී එක්සත් ජනපද බොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල සැලකිය යුතු ප්‍රමාණයකින් අවප්‍රමාණය විය. සමස්තයක් ලෙස ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද බොලරයට එරෙහිව සියයට 9 කින් එනම් රුපියල් 131.0 සිට රුපියල් 144.1 දක්වා අවප්‍රමාණය විය. 2015 වර්ෂය තුළ දී විනිමය අනුපාතිකය මත වූ පිළිනය වැඩි වීම කෙරෙහි මූලිකවම හේතු වූයේ රජයේ භාණ්ඩාගාර බිජ්‍යාපන සහ බැඳුම්කර, කොළඹ කොටස් වෙළඳපොල සහ සංස්ක්‍රමය ආනයන නිසා වූ විදේශ මුදල් ආපසු රටින් පිටට ගෙවා ඇති අනුව නිසා වූ විනිමය අනුපාතය තීරණය කිරීම සඳහා වෙළඳපොලට වැඩි අවස්ථාවක් ලබා දීම හේතුවෙන් ද එක්සත් ජනපද බොලරයට එරෙහිව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය විය. ශ්‍රී ලංකා රුපියලේහි සමස්ත අවප්‍රමාණයට අනුගත වෙමින් වාණිජ බැංකුවල විදුලී පැවරුම් සඳහා වූ එ.ජ.බොලර මිලදී ගැනීමේ භා විකිණීමේ සාමාන්‍ය අනුපාතිකය, 2015 වසරේ දී පිළිවෙළින් රුපියල් 141.9 ක් සහ රුපියල් 146.2 ක් ලෙස වාර්තා වූ අතර, 2014 වසරේ දී එය පිළිවෙළින් රුපියල් 130.4 ක් සහ රුපියල් 133.4 ක් විය. වසර තුළ දී ශ්‍රී ලංකා රුපියල අනෙකුත් ප්‍රධාන මුදල් ඒකක වන බ්‍රිතාන්‍ය පැවත්ම, ජපන් යෙන් සහ ඉන්දියානු රුපියලට එරෙහිව පිළිවෙළින් සියයට 4.5, සියයට 8.2 සහ සියයට 4.6 කින් අවප්‍රමාණය වූවද, ශ්‍රී ලංකා රුපියල සුරෝච්චලට එරෙහිව සියයට 1.3 කින් අධිප්‍රමාණය විය.

2015 වසර තුළ දී දේශීය විදේශ විනිමය වෙළඳපාලේ ගනුදෙනු පරිමාව, පසුගිය වසර භාස්‍යන කළ සියයට 12.2 කින් පහළ ගොස් ඇත.

දේශීය වෙළඳපාලේ විදේශ විනිමය ගනුදෙනු පරිමාව 2014 වසරේ දී වූ එ.ජ.බොලර් මිලියන 15,478 සිට 2015 වසර තුළ දී එ.ජ.බොලර් මිලියන 13,593 ක් දක්වා පහළ ගොස් ඇතේ. රට සමගාමිව අන්තර් බලැංකු විදේශ විනිමය වෙළඳපාලේ දෙනික ගනුදෙනු පරිමාවේ සාමාන්‍ය ද 2014 වසරේ දී වූ එ.ජ.බොලර් මිලියන 64 සිට 2015 වසරේ දී එ.ජ.බොලර් මිලියන 57 ක් දක්වා පහළ යැමක් වාර්තා විය.

2015 වසරේ දි ශ්‍රී ලංකා මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළඳපොලේ ගුද්ධ විකුණුමකරුවෙකු විය. මේ සඳහා හේතු වූයේ විනිමය අනුපාතිකයේ අසාමාන්‍ය උච්චාවට වත්තනයන් සමනය කිරීමේ අදහසින්, මෙම වසර තුළ දි ශ්‍රී ලංකා මහ බැංකුව විදේශ විනිමය වෙළඳපොලට මැදිහත් වීමයි. ඒ අනුව වසර තුළ දි ශ්‍රී ලංකා මහ බැංකුව එ.ජ.බොලර් මිලියන 179 ක් වෙළඳපොලන් මිලදී ගන්නා ලද අතර එ.ජ.බොලර් මිලියන 3,429 ක් වෙළඳපොලට මූල්‍යහරිත ලදී. ශ්‍රී ලංකා මහ බැංකුව 2015 වර්ෂයේ සැප්තැම්බර මස 4 වැනි දිනට පෙර සිට විනිමය අනුපාතය තීරණය වීමට දේශීය විදේශීය විනිමය වෙළඳපොලට වැඩි අවකාශයක් ලබා දීමට පෙර එ.ජ.බොලර් මිලියන 2,060 ක් වෙළඳපොලට මූල්‍යහරිත ලද අතර එයින්, එ.ජ.බොලර් මිලියන 782 ක් භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර ආයුත අරමුදල් ආපසු රැගෙන යැමි සඳහා ද ඉතිරි එ.ජ.බොලර් මිලියන 1,278 අනෙකුත් වෙළඳපොල ගෙවීම් සඳහා ද මූල්‍ය හරින ලදී. 2015 සැප්තැම්බර 4 දිනෙන් පසුව ද මහ බැංකුව සිය විදේශ සංචිතවලින් එ.ජ.බොලර් මිලියන 1,369 ක් මූල්‍ය හරින ලද අතර, එයින් එ.ජ.බොලර් මිලියන 562 ක් භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර ආයුත අරමුදල් ආපසු රැගෙන යැමි සඳහා ද ඉතිරි එ.ජ.බොලර් මිලියන 807 අනෙකුත් වෙළඳපොල ගනුදෙනු සඳහා ද විය. සමස්ථයක් වශයෙන් ගන් කළ 2015 වසර තුළ දි ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළඳපොලට ගුද්ධ සැපසුම එ.ජ.බොලර් මිලියන 3,250 ක් විය.

## ରତ୍ନେ କୁରିକୁମିତନ୍ ଲେଖଣେମ

2015 මාර්තු 2 වන දින සිට බලපෑවැක්වෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ නිතාන කැන්පත් පහසුකම මත පනවා තිබූ සීමාවන් ඉවත් කිරීම හේතුවෙන් මුළු මාස 2 කුළ සේරාවරව තිබූ භාණ්ඩාගාර බිල්පත් එලඟ අනුපාතික මාර්තු - අප්‍රේල් කාලපරිවශේදයේ දී ඉහළ යන දේ කෙසේ නමුත් 2015 අප්‍රේල් 15 දින ප්‍රතිපත්ති පොලී අනුපාතය පාදකාංක 50 කින් අඩු කිරීම හේතුවෙන් එලඟ අනුපාතික නැවත පහළ යැමෙම පටන් ගන්නා දේ. යෙය කළමනාකරණ උපක්‍රමයක් ලෙස පොලී අනුපාතය පහළ මට්ටමක රද්ධා ගැනීම සඳහා, ජාත්‍යන්තර

ප්‍රාග්ධන වෙළඳපොලෙන් තෝරා ගැනීම දේශීය පොලී අනුපාතිකය මත වූ ඇනිසි පිළිබඳ ඉවත් කර පවත්වාගෙන යැමට උපකාරී වී ඇත. ඒ අනුව 2015 ජූනි මස කුපන අනුපාතය සියයට 6,125 ක් වූ එ.ඡ.ඩොලර් මිලියන 650 ක හා 2015 නොවූ මිලර් මස කුපන අනුපාතය සියයට 6.85 ක් වූ එ.ඡ.ඩොලර් මිලියන 1,500 ක ජාත්‍යන්තර ස්වේච්ඡන්ට බැඳුම්කර නිකුත් කරන ලදී. කෙසේ වුවත්, ප්‍රධාන වශයෙන් එක්සත් ජනපද ප්‍රතිපත්ති අනුපාතය ඉහළ යා හැකි බවට ආයෝජකයින් තුළ පැවැති සුහවාදී ආකල්ප හේතුවෙන්, භාණ්ඩාගාර බැඳුම්පත් හා බැඳුම්කර මත වූ විදේශ ආයෝජන 2015 අවසාන භාගයේ දී සිසුයෙන් පහළ යන ලදී. එසේ වුවත්, රජයේ තෝරා කළයේ සාමාන්‍ය කළුපිටිමේ කාලය වැඩි කිරීම තුළින් ප්‍රතිඵායෝජන අවධානම අවම කර ගැනීමට රාජ්‍ය තෝරා දෙපාර්තමේන්තුව හැකියාව ලැබුණි. තවදුරටත් අරමුදල් රස් කිරීමේ කටයුතු සඳහා නිතකර පරිසරයක් නිරමාණය කිරීම සඳහා සඳහා සඳහා සියලුම් නිරනායක පිහිටුවීම් වස් 2015 වසරේ දී ද අවදානම් රහිත එලඟා වකුයේ දිගුකාලීන අන්තය අඛණ්ඩව සක්‍රීය කරන ලදී. එසේ නමුත්, විදේශ ආයෝජන පිටතට ගළා යැම හා දෙසැම්බර් මාසයේ දී ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය පාදකාංක 150 කින් ඉහළ දැමීමට මුදල් මණ්ඩලය ගන්නා ලද තීරණයන් සමඟ 2014 වසරට සාපේශ්වර 2015 වසර අග භාගයේ දී දින 364 ක කළුපිටිම් සහිත භාණ්ඩාගාර බැඳුම්පත් සඳහා වන එලඟා අනුපාතිකය පාදකාංක 130 ක ඉහළ යැමක් වාර්තා විය. 2015 අග වන විට දින 91, දින 182 හා දින 364 ක කළුපිටිම් සහිත භාණ්ඩාගාර බැඳුම්පත් සඳහා පොලී අනුපාතිකය පිළිවෙළින් සියයට 6.38, සියයට 6.69 හා සියයට 7.11 ක් විය.

2015 වසරේ දී භාණ්ඩාගාර බැඳුම්පත් හා බැඳුම්කර නිකුත් කිරීමේ ප්‍රධාන ප්‍රතිපත්තිමය වෙනස්කම් අනුව යමින්, ප්‍රාථමික වෙළඳපොල වෙනස්දේසි පදනම් කරන් භාණ්ඩාගාර බැඳුම්පත් හා බැඳුම්කර නිකුතු පසුගිය වර්ෂය හා සසඳන කළ සැලකිය යුතු ලෙස ඉහළ යන ලදී. ඒ අනුව, 2014 වසරේ ප්‍රාථමික වෙනස්දේසි මගින් නිකුත් කරන ලද භාණ්ඩාගාර බැඳුම්පත් ප්‍රමාණය වන රුපියල් මිලියන 760 හා සසඳන කළ 2015 වසරේ දී රුපියල් මිලියන 1,006 ක් විය. ප්‍රාථමික වෙළඳපොල භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු 8.17 සංඛ්‍යා සටහන මගින් දැක්වේ.

සුදුසු තෝරා නිකුත් කිරීමේ උපක්‍රමයන් අනුගමනය කර තිබියදී පවතා කෙටිකාලීන පොලී අනුපාතිකයේ ඉහළ යැම 2015 වසර අවසානයේ භාණ්ඩාගාර බැඳුම්කර එලඟා අනුපාතයේ ඉහළ යැමට හේතු වන ලදී. 2015 වසරේ දී භාණ්ඩාගාර බැඳුම්පත් සඳහා විදේශ ආයෝජකයින්ගේ තිබු රුපියක්වය සැලකිය යුතු

මටවමතින් පහළ ගොස් ඇත. 2015 දෙසැම්බර් අග වන විට භාණ්ඩාගාර බැඳුම්කරවල විදේශීය ආයෝජන රුපියල් මිලියන 303.8 ක් විය. මැත අතිතයේ දී සිදු වූ පරිදි විදේශීකයන් විසින් සිදු කරනු ලබන හැඳි ආපසු ගැනීම නිසා විදේශීය සංඛ්‍යා මත ඇතිවන අනවශ්‍ය පිබිනය අවම කිරීමේ අරමුණින් රජය 2016 අයවැය මගින්, මුළු භාණ්ඩාගාර බැඳුම්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර තොගයෙන් විදේශීකයන්ට ආයෝජනය කිරීමට තිබු අවස්ථාව සියයට 12.5 සිට සියයට 10 දක්වා සංශෝධනය කරමින් රජයේ සුරක්ෂණය් වෙළඳපොල විදේශීකයන් වෙත නිරාවරණය විම අවම කිරීමට කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර කෙරෙහි ආයෝජකයන්ගේ කැමැත්ත ඉහළ යැම නිසා, 2015 වසර තුළ දී කළුපිටුණු ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර එ.ඡ.ඩොලර් මිලියන 835.57 ක ප්‍රමාණයට අමතරව එ.ඡ.ඩොලර් මිලියන 2,491.37 ක ප්‍රමාණයක් අළුතින් රස්කර ගැනීමට රාජ්‍ය තෝරා දෙපාර්තමේන්තුව හැකියාව ලැබුණි. බාහිර සාධකයන්ගේන් වන අවදානම අවමකරගැනීමට 2015 වසරතුලදී භාණ්ඩාගාර බැඳුම්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර සඳහා විදේශ ආයෝජන උපක්‍රමිකව ප්‍රශ්නය මට්ටමකට අඩු කිරීම සංවර්ධන බැඳුම්කර සඳහා ආයෝජකයන්ගේ මෙම කැමැත්ත ඉහළ යැම සඳහා හේතු විය. තවද, රජයේ තෝරා ගැනීමේ වැඩසටහනට මූල්‍යනය කිරීමට අවශ්‍ය රුපියල්වලින් නාමනය වූ සුරක්ෂණය් වෙළඳපොල වෙත පිළිවෙළින් නාමනය වූ ප්‍රධාන ප්‍රතිපත්ති සියලුම තීරණය විය. 2014 දෙසැම්බර් අවසානයේ වසර 6.98 ක් වූ නොවියවූ භාණ්ඩාගාර බැඳුම්කර කළයේ සාමාන්‍ය කළුපිටිමේ කාලය 2015 දෙසැම්බර් අවසානය පවත්වාගෙන යැමට ද හැකියාව ලැබුණි.

2015 වසරතු තුළ දී සමස්ත දේශීය රාජ්‍ය තෝරා කළයේ සාමාන්‍ය කළුපිටිම් කාලය තවදුරටත් වැඩි වූ අතර පසුගිය වසරේ වාර්තා වූ වර්ෂ 5.75 සමඟ සසඳන විට 2015 වසරේ දෙසැම්බර් අවසානයට එය වර්ෂ 6.28 ක් ලෙස වාර්තා විය. 2014 දෙසැම්බර් අවසානයට එය වර්ෂ 6.28 ක් ලෙස වාර්තා විය. 2014 දෙසැම්බර් අවසානයට විසර 6.98 ක් වූ නොවියවූ භාණ්ඩාගාර බැඳුම්කර කළයේ සාමාන්‍ය කළුපිටිම් කාලය 2015 දෙසැම්බර් අවසානය පවත්වාගෙන යැමට ද හැකියාව ලැබුණි.

### 8.17 සංඛ්‍යා සංවර්ධන බැඳුම්කරවල ප්‍රථම වෙළඳපොල තිබුතුන් සංඛ්‍යා සැලඟා අනුපාතික

වර්ෂය	නිකුත් කළ වට්නාකම (රු. මිලියන)	වෙනස්දේසිය	සැපු නිකුත් මුළු වට්නාකම
2013	201	816	1,017
2014	28	833	861
2015	712	158	870

මිලය: ශ්‍රී ලංකා මහ බැංකුව

3.18 සංඛ්‍යා සටහන		භාණ්ඩාගාර බිල්පත්ති වාර්ෂික ප්‍රාථමික වෙළඳපොල බිජා සාමාන්‍ය එලඟ අනුපාතික			
වර්ෂය		වර්ෂය කාලය			වාර්ෂික ප්‍රාථමිකය
		දින 91	දින 182	දින 364	
2011		7.28	7.21	7.41	7.31
2012		10.72	12.29	12.14	11.81
2013		7.54	7.85	8.29	8.20
2014		6.58	6.57	6.73	6.68
2015		6.32	6.5	6.6	6.46

මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

වන විට වසර 7.36 ක් දක්වා ඉහළ යන ලදී. 2015 වසර තුළ දී දිගුකාලීන භාණ්ඩාගාර බැඳුම්කර සැලැකිය යුතු ප්‍රමාණවලින් නිකුත් කිරීම භාණ්ඩාගාර බැඳුම්කර කළමෙහි මෙම සාමාන්‍ය ක්ලේපිටිම් කාලය වැඩි විම කෙරෙහි හේතු විය.

### සාම්ලික ණය සුරකුම්පත් වෙළඳපොල

ශ්‍රී ලංකාවේ සාම්ලික ණය සුරකුම්පත් වෙළඳපොලෙහි වැදගත් සහ අත්‍යවශ්‍ය කාර්යභාරයක් ඉටු කරන ගෙයකර වෙළඳපොල 2014 වසරට වඩා 2015 වසරේ දී සාපේක්ෂව ඉහළ ත්‍රියාකාරිත්වයක් පෙන්වුම් කරන ලදී. බැංකුවල සහාය ඇතිව 2015 වසර තුළ දී නිකුත් කළ වාණිජ පත්‍රවල සමස්ත වටිනාකම රුපියල් බිලියන 7.9 ක් වූ අතර, එය 2014 වසරේ දී නිකුත් කළ වාණිජ පත්‍රවල වටිනාකම වූ රුපියල් බිලියන 8.2 කට සාපේක්ෂව රුපියල් බිලියන 0.3 ක අඩවිමක් වාර්තා කරන ලදී. 2015 වසර තුළ දී වාණිජ පත්‍රවලට අදාළ පොලී අනුපාතික සියයට 7.0 ත් 12.0 ත් අතර පරාසයක විවෘතය වූ අතර එය 2014 වසරට සාපේක්ෂව එතරම් විවෘතාවයක් පෙන්වුම් නොකරන ලදී. මාස 3 ක්

3.19 සංඛ්‍යා සටහන		රෝයේ සුරකුම්පත්වල එලඟ අනුපාතික			
අධිකමය		ප්‍රාථමික වෙළඳපොල		දුව්තිකීක වෙළඳපොල	
		2014	2015	2014	2015
<b>භාණ්ඩාගාර බිල්පත්ති</b>					
දින 91		5.74-7.42	5.74 - 7.10	5.47-7.52	5.72 - 7.00
දින 182		5.83-7.53	5.86 - 7.31	5.64-7.83	5.85 - 7.12
දින 364		5.89-7.95	6.00 - 7.37	5.82-8.27	6.03 - 7.30
<b>භාණ්ඩාගාර බැඳුම්කර</b>					
වසර 2		6.15-8.70	6.70 - 8.14	5.97-8.86	5.95 - 7.75
වසර 3		6.20-8.80	7.18 - 8.70	6.45-9.05	6.93 - 9.02
වසර 4		6.40-9.06	8.15 - 9.50	6.50-9.54	7.13 - 9.42
වසර 5		6.48-9.29	8.11 - 9.79	7.09-10.29	7.24 - 9.63
වසර 6		6.64-9.42	8.87 - 9.90	7.41-10.37	7.45 - 9.85
වසර 10		7.78-10.15	7.88 - 10.94	7.79-10.89	7.93 - 10.43
වසර 15		8.50-10.91	9.67 - 10.96	8.28-11.60	7.65 - 10.71
වසර 30		8.85-11.80	11.73	9.27 - 11.24	9.27- 11.60


මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව

හෙත් රේට අඩු ක්ලේපිටිම් කාලයක් සහිත වාණිජ පත්‍රවල දායකත්වය සමස්ත තව නිකුතුන්වලින් සියයට 65.5 ක් වූ අතර, මාස 6 ක සහ මාස 12 ක ක්ලේපිටිම් කාලයක් සහිත වාණිජ පත්‍රවල ප්‍රතිගතය පිළිවෙළින් සියයට 19.4 ක් සහ සියයට 15.1 ක් විය. 2015 වසර අවසානයට නොපියවූ සමස්ත වාණිජ පත්‍රවල වටිනාකම රුපියල් බිලියන 4.5 ක් වූ අතර, 2014 වසර අවසානයට එම වටිනාකම රුපියල් බිලියන 3.5 ක් විය.


ලැයිස්කුගත ගය සුරකුම්පත් වෙළඳපොල 2015 වසරේ දී රුපියල් බිලියන 83.4 ක වාර්තාගත අරමුදල් රැකිවීමක් සිදු කළ අතර එය 2014 වසරේ දී වාර්තා කරන ලද රුපියල් බිලියන 54.2 ට වඩා සියයට 53.9 ක ඉහළ අගයකි. කොළඹ කොටස් පුවමාරුවට අනුව 2015 වසරේ දී ගෙයකර නිකුතුන් 25 ක් මගින් මෙම කාර්යසාධනය ලතා කරන් අතර එය 2014 වසරේ දී නිකුත් කළ ගෙයකර නිකුතුන් 20 ට සහ 2015 වසරේ දී මූල්‍ය අංශයෙන් සිදු කළ ගෙයකර නිකුතුන්ට සාපේක්ෂව වාර්තා කළ ඉහළම ලැයිස්කුගත සාම්ලික ගෙයකර නිකුතුන් ප්‍රමාණය විය. ආයෝජකයන් විසින් සාම්ලික ගෙයකර නිකුතුවෙන් ලබන පොලී ආදායම 2015 අයවැයෙන් යෝජනා කරන ලද ආකාරයට ආදායම් බදුවලින් නිදහස් කරනු ලැබූ අතර එම නිසා එකී වාසි සහගත තත්ත්වය යටතේ වැඩියෙන් ගෙයකර නිකුත් කිරීමට සමාගම් පෙළමෙහි ලදී. කෙසේ වුවද, මෙම ප්‍රතිලාභය 2016 අයවැය තුළින් ද තවදුරටත් දිරිස කරන ලදී. 2015 වසරේ දී ලැයිස්කුගත සමාගම්වල ගෙයවලින් ඉහළම අගය වූ රුපියල් බිලියන 9 ක් ජාතික සංවර්ධන බැංකුවෙන් නිකුත් කළ අතර, ලංකා බැංකුව විසින් රුපියල් බිලියන 8 ක් ද, සම්පත් බැංකුව විසින් රුපියල් බිලියන 7 ක් සහ පිපල්ස් ලිසිං සමාගම රුපියල් බිලියන 6 ක් ද නිකුත් කරන ලදී.

### කොළඹ කොටස් වෙළඳපොල

මිල දරුගතවල උච්චාවචනයන් හේතුවෙන් 2015 වසරේ දී කොළඹ කොටස් පුවමාරුවෙහි මන්දාම් කාර්යසාධනයක් වාර්තා කරන ලදී. 2015 වසර අවසානයට සමස්ත කොටස් මිල දරුගතය, දරුගතාංක 6,894 දක්වා සියයට 5.5 කින් ද, එස් ඇන්ඩ් පි ශ්‍රී ලංකා 20 දරුගතය දරුගතාංක 3,626 දක්වා සියයට 11.3 ක් ද පහත වැශිත අනුපාතය පිළිවෙළින් 7,299 ක් සහ 4,089 ක් විය. ප්‍රමාදිත ප්‍රාථමිකත්වී නිරදේශ මෙන්ම දේශපාලනීක වෙනස්වීම්, පොලී අනුපාතික ඉහළ යැම, විනිමය අනුපාතය අවප්‍රමාණය වීම හේතුවෙන් ආයෝජකයින්ගේ අවනිශ්චිතතාවය ඉහළ යැම සහ නැගී එන වෙළඳපොල ආර්ථික තුළ වූ විදේශීය



ආයෝජන ආපසු ගලා යැමේ ප්‍රතිඵලයක් ලෙස 2015 වසර තුළ දී කොළඹ කොටස් වෙළඳපොලෙහි ද සැලකිය යුතු විදේශ විනිමය ගලායුමක් සිදු වී ඇත. මෙහි ප්‍රතිඵලයක් ලෙස බැංකු, මූල්‍ය සහ රක්ෂණ, විවිධාංගිකරණ, හෝටල් සහ ගමනාගමන සහ සන්නිවේදන යනාදියේ මිල දරුණුක වසර තුළ දී පිළිවෙළින් සියයට 5.3, සියයට 12.2, සියයට 5.1 හා සියයට 13.3 කින් පහළ ගියේය.



කොළඹ කොටස් ඩුවමාරුවෙහි ප්‍රාග්ධනීකරණය 2015 වසරේ දී පහළ යන ලදී. වෙළඳපොලා ප්‍රාග්ධනීකරණය 2015 වසර අවසානය වන විට රුපියල් මිලයන 2.9 ක් දක්වා සියයට 5.4 කින් පහත වැටුණු අතර එය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 26.3 ක් වූ අතර, 2014 වසරේ දී කොළඹ කොටස් වෙළඳපොලා ප්‍රාග්ධනය දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට 29.7 ක් විය. වෙළඳපොලා ප්‍රාග්ධනීකරණයට අදාළව විශාලතම අංශ කුන වන බැංකු, මූල්‍ය හා රක්ෂණ, පාන වර්ග, ආභාර හා දුම්කොළ සහ විවිධාංගිකරණ යන අංශවල ප්‍රාග්ධනීකරණය 2015 අග පැවති සමස්ත වෙළඳපොලා ප්‍රාග්ධනීකරණයේ ප්‍රාගින්තයක් ලෙස පිළිවෙළින් සියයට 23.8 ක්, සියයට 19.2 ක් සහ සියයට 17.9 ක් විය. මේ අතර, කොළඹ කොටස් ඩුවමාරුවෙහි ලියාපදිංචි විශාලතම සමාගම් දහයේ වෙළඳපොලා ප්‍රාග්ධනීකරණය සියයට 36.1 ක් වූ අතර එය 2014 වසරේ දී සියයට 38.0 ක් විය.

කොළඹ කොටස් ඩුවමාරුවෙහි දෙනික සාමාන්‍ය පිරිවැටුම වසර තුළ දී මධ්‍යස්ථා ක්‍රියාකාරීත්වයක් පිළිබඳු කෙරෙමින් 2014 වසරේ පැවති රුපියල් මිලයන 1,415 සිට 2015 වසරේ දී රුපියල් මිලයන 1,060 ක් දක්වා සියයට 25.1 කින් පහත වැටුණි. සමස්ත පිරිවැටුමෙන් සියයට 28.1 ක් විදේශීය ආයෝජකයන්ගෙන් නියෝජනය වූ අතර, ඉතිරිය දේශීය ආයෝජකයන් විය. වෙළඳපොලෙහි අදාළ ගලා යැමේ වාර්තා කරමින් සමුව්‍යිත විදේශීය මිලදී ගැනුම් රුපියල් මිලයන 85 ක් වූ අතර වසර තුළ දී සිදු වූ සමුව්‍යිත විදේශීය විකුණුම් රුපියල් මිලයන 90 ක් විය. කෙසේ වුවද, වසර තුළ දී, ප්‍රාග්ධන වෙළඳපොලා ක්‍රියාකාරීව පැවතුණු අතර කොටස් හා ජෞකර නිශ්චත්වන් මගින් මූලික මහජන නිශ්චත්ව 27 ක්, හිමිකම් නිශ්චත්ව 14 ක් සහ

**8.20 සංඛ්‍යා සටහන**

කොටස් වෙළඳපොලෙහි ක්‍රියාකාරීත්වය

	2014	2015
සමස්ත කොටස් මිල දරුණුකය (1985=100) (අ)	7,299.0	6,894.5
වර්ශීක වෙනස (ෂා)	23.4	5.5
එස් ඇත්ත් හි ශ්‍රී ලංකා 20 දරුණුකය (17.12.2004=1000) (අ)	4,089.1	3,625.7
වර්ශීක වෙනස (%)	25.3	11.3
වෙළඳපොල ප්‍රාග්ධනීකරණය (රු. මිලයන) (අ)	3,104.8	2,937.9
දේශීනයේ ප්‍රාග්ධනයට ලෙස (%)	29.7	26.3
වෙළඳපොල මිල ඉහළමීම් අනුපාතිකය (අ)	19.7	18.0
වෙළඳපොල ප්‍රාග්ධනීකරණය හා පිරිවැටුම අනර අනුපාතය (%)	12.3	8.6
දෙනික සමානය පිරිවැටුම (රු. මිලයන)	1,415.0	1,059.6
වෙළඳම් කළ කොටස් වට්නාකම (රු. මිලයන)	341.0	253.3
වෙළඳම් කළ කොටස් ගණන (මිලයන)	16,722	9,414.7
ලැයිස්ටුජුන කළ සමාගම් ගණන	294	294
කොටස් හැඳුන්වාම් (ආ)	5	2
ආර්ථික මහජන අර්ථාත්‍යයන්/විකිණීම සඳහා වන අර්ථාත්‍යයන් සංඛ්‍යාව (ආ)	5	27
හිමිකම් නිශ්චත්වන් ගණන	13	14
හිමිකම් නිශ්චත්වන්ගෙන් සහ මූලික මහජන නිශ්චත්වන්ගෙන් රසකරගත් අර්ථාත්ල ප්‍රමාණය (රු. මිලයන)	14.4	100.2
(අ) වසර අවසානයට මිලය: කොටස් ඩුවමාරුව		
(ආ) සමාගම් ලැයිස්ටුජුන කිරීමෙන් තුම් සාමාන්‍ය මිලය නිශ්චත්වය අවංක නොවන හැඳුන්වා දිජ්‍යා, දැනටම් තිබෙන කොටස් නිශ්චත්ව නිරීම සඳහා මහජනයට කරන අර්ථාත් සහ මහජනයට දායකවීම සඳහා නව කොටස් නිශ්චත්ව තිබෙනයි.		

මහජන සේවාපත්‍යයන් 2 ක් මිනින් 2015 වසර තුළ දී රුපියල් බේලියන 100 කට වඩා වැඩි අරමුදල් ප්‍රමාණයක් රස්කේර ගන්නා ලදී.

ශ්‍රී ලංකා සුරක්ෂිමයන් හා විනිමය කොමිෂන් සභාව 2015 වසර තුළ දී ප්‍රාග්ධන වෙළඳපාල සංවර්ධන මූලික සැලැස්ම සකස් කරන ලදී. උපායමාර්ගික ප්‍රතිපත්ති නිරදේශයන් සැපයීම සඳහා සුරක්ෂිමයන් අංශය, ශ්‍රී ලංකා සුරක්ෂිමයන් හා විනිමය කොමිෂන් සභාව සහ කොළඹ කොටස් ඩුවමාරුවෙහි ජෝන්ය නියෝජිතයන්ගෙන් සමන්විත ප්‍රධාන පාර්ශ්වකරුවන් පිරිසකගේ උපදේශකත්වයෙන් මෙම මූලික සැලැස්ම සකස් කරන ලදී. ඉහත කි සංවර්ධන සැලැස්ම යටතේ ආවරණය කරන ප්‍රධාන ක්ෂේත්‍ර ලෙස සුරක්ෂිමයන් හා විනිමය කොමිෂන් සභා පනතේ සංශෝධනයන්, අවබුනම් කළමනාකරණ පද්ධතියක් සංස්ථාපනය, සාංගමික බැඳුම්කර වෙළඳපාල, නව නිෂ්පාදන සහ ඒකක භාර අංශයේ වර්ධනයන්; ප්‍රාග්ධන වෙළඳපාල කෙරෙහි මහජන දැනුම සහ දැනුම්වත්හාවය වැඩිදියුණු කිරීම, නව ලැයිස්තුගත කිරීම ඉහළ දැම්ම; පොදු සහ පොදුගැලික දෙපාර්තමේන්තු නව අරමුදල පිහිටුවීම; තැයැවිකරුවන්ගේ පසුමෙහෙයුම කාර්යාලය ගෙවීමට එරෙහිව පැවරීමේ සහ මධ්‍ය ඩුවමාරු ගෙවීම යටත් පහසුකම් සංවර්ධනයන් අදිය ඇතුළත් වේ. තවද කොළඹ කොටස් ඩුවමාරුව විසින් ලැයිස්තුගත සමාගම වර්ගීකරණය සඳහා එක්සත් ජාතියන්ගේ තිරසාර කොටස් ඩුවමාරු සමග ඒකාබද්ධව, එක්සත් ජාතියන්, එක්සත් ජාතියන්ගේ පැවරීමේ අනුබද්ධ සංවිධාන, කොටස් ඩුවමාරු, ආයෝජන සමාගම, තියාමතියන් සහ ලෝකයේ රාජ්‍යයන් අතර සහයෝගීතාවයෙන් ගෝලීය සමාගම වර්ගීකරණ ප්‍රමිතින්ට අනුගත වෙමින් සිය මෙහෙයුම් කටයුතු ගෝලීයව පිළිගත් මට්ටමක් දක්වා වැඩිදියුණු කිරීමට අවශ්‍ය සියාමාරුග ගන්නා ලදී.

### **8.5 සංවර්ධන මූලකකරණ සහ මූල්‍ය පහසුකම් සඳහා ඇති ඉඩ ප්‍රසේරා**

2015 වසරේ දී ශ්‍රී ලංකා මහ බැංකුව කුලින  
ආර්ථික වර්ධනය සහ මූල්‍ය අන්තර්ගතභාවය වඩාත්  
ප්‍රාග් කිරීමේ අරමුණින් මූල්‍ය ප්‍රවේශය ප්‍රවර්ධනය  
කිරීම ඉලක්ක කරගත් ක්‍රියාකාරකම්වල අඛණ්ඩව  
නිරත විය. මෙම අරමුණු සැලැල කර ගැනීම සඳහා  
ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිමූලය යෝජනා ක්‍රම සහ  
පොලී සහනාධාර/අප්‍රේ සුරක්ෂ යෝජනා ක්‍රම මගින්  
ණය සැපයීම සම්බන්ධීකරණය කිරීම සහ ආර්ථිකයේ  
උපායමාර්ගික අංශයන් සඳහා ඣය පරිපූරක සේවාවන්  
සැපයීම සිදු කරනු ලැබේය. මෙම ක්‍රියාවලිය කුළුන්,  
කාමිකාර්මික, පරු සම්පත්, ක්‍රුයා, කුඩා භා මධ්‍ය පරිමාණ

අංශයන්හි ව්‍යවසායකයන් හා පුද්ගලයින්ගේ ණය අවශ්‍යතා සපුරාලීම සඳහා ගෙය යෝජනා කුම 13 ක් සහහාගින්ව මූල්‍ය ආයතන හරහා ක්‍රියාත්මක කරනු ලැබේය. 2015 වසර තුළ, මෙම ගෙය යෝජනා කුම මගින් රුපියල් මිලියන 16,678.8 ක් ප්‍රතිලාභීන් 141,298 වෙත මූල්‍යන්ට ඇති. මේ අතුරින්, සියයට 67.9 ක් කෘෂිකාර්මික හා පැහැ සම්පත් අංශය වෙත ලබා දී ඇති අතර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායයන්ට හා ක්‍රියාත්මක මූල්‍ය අංශයන් වෙත පිළිවෙළින් සියයට 19.3 ක් හා සියයට 12.8 ක් ප්‍රමාණයක් ගෙය ලෙස ප්‍රදානය කර ඇති. ප්‍රතිපත්තිමය වශයෙන් සලකා බලනවීට රටේ මූල්‍ය ප්‍රවේශය හා මූල්‍ය අන්තර්ගතහාවය තවදුරටත් වැඩිහිළුණු කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ගෙය යෝජනා කුමවල කොන්දේසි හා නියමයන් ලිඛිල් කිරීමට ක්‍රියාත්මක ගන්නා ලදී. මෙම ප්‍රතිපත්ති, ප්‍රධාන වශයෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රියාත්මක කරනු ලබන ගෙය යෝජනා කුමවල පොලී අනුපාත අඩු කිරීම, ව්‍යාපෘති වාර්තා සැපයිය යුතු ගෙය මූදලවල සීමාව ඉහළ නැංවීම සහ ගෙය සඳහා ලබා දෙන සහන කාලය වැඩි කිරීම ආදිය අරමුණු කර ගනීමින් සිදු කරනු ලැබේණි.

පසුගිය වර්ෂයේ මෙන්ම කාමිකාර්මික හා පුද්  
සම්පත් අංශය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයන ලද  
සහනාදුයි ගෙය පහසුකම්වලින් වැඩි ප්‍රමාණයක් ලබමින්  
පුමුබස්ථානයට පත් විය. මෙම ගෙය පහසුකම්, නව  
සහිර ග්‍රාමීය ගෙය යෝජනා ක්‍රමය, වාණිජ මට්ටමේ  
කිරී නිෂ්පාදන සංවර්ධන ගෙය යෝජනා ක්‍රමය, තේ  
සංවර්ධන වැඩසටහන සහ තේ කරමාන්තගාලා සඳහා  
කාරක ප්‍රාග්ධන ගෙය යෝජනා ක්‍රමය හරහා සපයන  
ලදී. මෙම ගෙය යෝජනා ක්‍රම යටතේ, රුපියල් මිලියන  
11,319.9 ක ගෙය මුදලක් ගොවී ව්‍යවසායකයන් 92,081 ක්  
වෙත මුද්‍රණුර ඇත. කාමිකාර්මික අංශය සඳහා  
සහනාදුයි ගෙය ලබා දෙන පුමුබතම ගෙය යෝජනා  
ක්‍රමය වන නව සහිර ග්‍රාමීය ගෙය යෝජනා ක්‍රමය  
යටතේ ගොවීන් 90,533 දෙනෙකු වෙත කෙටි කාලීන  
බෝග වර්ග 32 ක නිෂ්පාදන කටයුතු සඳහා අවශ්‍ය  
කාරක ප්‍රාග්ධනය වෙනුවෙන් රුපියල් මිලියන 7,137.5 ක  
ජෙය ප්‍රමාණයක් පූඛනය කර ඇත. කාමිකාර්මික  
අංශය සඳහා ලබා දෙන ගෙයවලින් සියයට 63.0 ක්  
මෙම යෝජනා ක්‍රමය යටතේ ලබා දී ඇත. අයහපත්  
කාලගුණික තත්ත්වය හේතුවෙන් පෙර වසරවල දී ගෙය  
සඳහා වූ අඩු ඉල්ලුම් ප්‍රවණතාවය හා සසඟ බලන  
කළ, 2014 වර්ෂයට සාපේක්ෂව 2015 වසරේ දී නව  
සහිර ග්‍රාමීය ගෙය යෝජනා ක්‍රමය යටතේ මුද්‍රණින  
ලද මුළු ගෙය ප්‍රමාණය ඉහළ ගොස් ඇත. මෙම මුළු  
මුද්‍රණිම්වලින් සියයට 19.1 ක් ව වැඩිම ගෙය ප්‍රමාණය

අනුරාධපුර දිස්ත්‍රික්කය වෙත ප්‍රාග්‍රහණය කරනු ලබ ඇති අතර, අනෙකුත් දිස්ත්‍රික්ක අතර පොලොන්නරුව (සියයට 12.4 ක්), හම්බන්තොට (සියයට 9.6 ක්), බදුල්ල (සියයට 8.7 ක්), මාතලේ (සියයට 7.9 ක්) වෙත පිළිවෙළින් නෙය ලබා දී ඇත. බෝග වර්ග අතරින්, සියයට 66.0 ක් වූ වැඩිම නෙය ප්‍රමාණය වී වගාව සඳහා ප්‍රාග්‍රහණය කර ඇත. එමත්ම ගොවී ව්‍යවසායකයන් මූලුණදෙන ඇප සුරක්ම සම්බන්ධ ගැටුවෙට පිළියමක් වශයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නව සපිරි ග්‍රාමීය නෙය යෝජනා ක්‍රමය යටතේ ගැනීම් කුවිතාන්සි මූල්‍යනය යෝජනා ක්‍රමය හඳුන්වා දෙන ලදී. මෙම යෝජනා ක්‍රමය යටතේ රජයේ ගබඩා මගින් නිශ්චිත කරනු ලබන ගබඩා ලදුහත් ඇප වශයෙන් ලබාගෙන, ලියාපදිංචි මූල්‍ය ආයතනවලින් සුළු ගොවීන් සඳහා කෙටිකාලීන නෙය ලබා ගැනීම් සඳහා අවස්ථාව ලබා දීම අපේක්ෂා කෙරීණ.

2015 වසරේ දී ද වාණිජ පදනම මත කිරී නිෂ්පාදන සංවර්ධන නෙය යෝජනා ක්‍රමය යටතේ දෙන ලද නෙය මුදල්හි වැඩිවෙමක් දක්නට ලැබේණි. කිරීවලින් ස්වයංපෝෂිතනාවය කර පළා වීමේ වැදගත්කම සලකා බලමින්, යැපුම් මට්ටම අභිබවා තිය ඉහළ ගකනතාවයකින් යුතු වාණිජ මට්ටමේ කිරී නිෂ්පාදන කටයුතු සඳහා පහසුකම් සැපයීම ඇරමුණු කරගෙන මෙම නෙය යෝජනා ක්‍රමය දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලැබේය. 2015 වසරේ දී, මෙම නෙය යෝජනා ක්‍රමය යටතේ, කිරී ගොවිපළ සංවර්ධනය, කිරී සැකසුම්, ප්‍රවාහනය, ගබඩා කිරීම හා අලෙවිකරණය යන කිරී ආුෂිත කටයුතු සඳහා රුපියල් මිලියන 1,229.8 ක නෙය ප්‍රමාණයක් කිරී ගොවීන් සහ ව්‍යවසායකයින් 1,424 දෙනෙකු හට සහනාගින්ව මූල්‍ය ආයතන භරහා මුද්‍රණුර ඇත. මෙම නෙය මුද්‍රණුරීම මගින්, වැඩිම නෙය ප්‍රමාණය වන සියයට 21.9 ක් කුරුණැගැල දිස්ත්‍රික්කය සඳහා මුද්‍රණුර ඇති අතර ප්‍රත්තලම, අනුරාධපුරය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්ක පිළිවෙළින් රළුග වැඩිම ප්‍රතිශතයන්ට හිමිකම් පානු ලැබේය. ආදායම උත්පාදනය සඳහා මාස 6 කට වඩා වැඩි කාලයක් ගතවන හෙයින්, 2016 ජනවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි වාණිජ පදනම මත කිරී නිෂ්පාදන සංවර්ධන නෙය යෝජනා ක්‍රමය යටතේ ලබා දෙන නෙය සඳහා වූ සහන කාලය මාස 6 සිට මාස 12 දක්වා දීර්ස කරන ලදී.

ශ්‍රී ලංකා රජය මගින් 2015 අගෝස්තු මාසයේ දී අලුතින් භඳුන්වා දෙන ලද තේ කර්මාන්තකාලා සඳහා කාරක ප්‍රාග්‍රහණ නෙය යෝජනා ක්‍රමය යටතේ පොලී සහනාධාරය ලබා දීමට අදාළ කටයුතු ක්‍රියාත්මක කිරීම ද ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සිදු කරනු ලැබේය. ලියාපදිංචි තේ කර්මාන්තකාලා

හිමියන් විසින් මූහුණ දෙනු ලබන කාරක ප්‍රාග්‍රහණ අවශ්‍යතා ගැටුවෙට පිළියමක් ලෙස මෙම පොලී සහනාධාරය නෙය යෝජනා ක්‍රම ආරම්භ කරන ලදී. ඒ අනුව, ශ්‍රී ලංකා රජය මගින් සපයනු ලබන අරමුදල් මගින් මුවරුදු 2ක කාලයක් සඳහා සියයට 2ක පොලී සහනාධාරයක් ශ්‍රී ලංකා මහ බැංකුව මගින් සහනාගින්ව මූල්‍ය ආයතන සඳහා ලබා දෙනු ලබයි. 2015 වසර අවශ්‍යතාවය වන විට මෙම නෙය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 2,943.8 ක නෙය ප්‍රමාණයක් ප්‍රතිලාභීන් 79 දෙනෙකු අතර මුද්‍රණරින ලදී.

වැඩි ව්‍යවසාය පරිමා මූහුණ ප්‍රාග්‍රහණ අංශය සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමට 2015 වසර තුළ දී ප්‍රමුඛතාවය ලබා දෙන ලදී. සමස්ත ආර්ථික වර්ධනය, රිකියා උත්පාදනය, අසමතුලිතතාවය සහ දිරුකාවය අවම කිරීම සහ ව්‍යවසායකයින් දිරිගැනීවීමෙහිලා කුඩා හා මධ්‍ය පරිමා ව්‍යවසාය අංශයෙහි ඇති උපායමාර්ගික වැදගත්කම සලකා බලා ශ්‍රී ලංකා මහ බැංකුව මෙම අංශය සඳහා මූල්‍ය පහසුකම් ලබා දීමෙහි තවදුරටත් නිරත විය. මේ අදාළව, සෞඛ්‍යගාසා නෙය යෝජනා ක්‍රමය, ස්වයං රිකියා ප්‍රවර්ධන ආරම්භක නෙය යෝජනා ක්‍රමය, කුඩා පරිමා වනු ව්‍යවසාය සවර්ධන වැඩිසහන, වියලි කළාපීය ජ්වලනෝපයයන් සඳහා සහාය වීමේ හා හැවුල් වීමේ වැඩිසහන සහ “පිනිදෙන උතුරු” නෙය යෝජනා ක්‍රමය අදියර II යනාදී වශයෙන් නෙය යෝජනා ක්‍රම 5 ක් ක්‍රියාත්මක කරන ලදී. මෙම නෙය යෝජනා ක්‍රම යටතේ රුපියල් මිලියන 3,219.3 ක නෙය ප්‍රමාණයක් ප්‍රතිලාභීන් 14,832 දෙනෙකු අතර මුද්‍රණරින ලදී. මෙයින්, 2015 වසර තුළ දී කුඩා හා මධ්‍ය පරිමා ව්‍යවසාය අංශය සඳහා නෙය ලබා දෙන ප්‍රමුඛතාව නෙය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 2,889.6 ක නෙය ප්‍රමාණයක් නිෂ්පාදන සහ සේවා කටයුතුවල නිරත ව්‍යවසායකයින් 12,317 දෙනෙකු අතරේ මුද්‍රණුර ඇති. එමගින් පමණක් කුඩා හා මධ්‍ය පරිමා ව්‍යවසාය අංශය වෙත ලබා දෙන ලද සමස්ත නෙය ප්‍රමාණයෙන් සියයට 90 ක ප්‍රතිශතයක් නියෝජනය කෙරීණ. “සෞඛ්‍යගාසා” නෙය යෝජනා ක්‍රමයට අදාළ මෙහෙයුම් උපදෙස්වල අඩංගු නියමයන් හා කොන්දේසි ලිඛිල් කිරීමේ අරමුණින් ප්‍රතිඵත්ත්තිමය වශයෙන් ක්‍රියාමාර්ග කිහිපයක් ද ගනු ලැබේය. මෙම නෙය යෝජනා ක්‍රමය යටතේ මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා සපුරාලිය යුතු මූලික අවශ්‍යතාවයක් වූ අවම සේවක සංඛ්‍යාව පිළිබඳ කොන්දේසිය ඉවත් කිරීම, බහු වාර්ෂික බෝග වගාව සඳහා ලබා දෙන ලද නෙය නෙය සඳහා සහන කාලය මාස 6 සිට මාස 12 දක්වා දීර්ස කරන ලදී.

## විශේෂ සටහන 13

### ක්‍රූල මූල්‍ය පහසුකම් පිළිබඳ සමික්ෂණයේ ප්‍රධාන තිරක්ෂණයන්

ක්‍රූල මූල්‍ය ක්ෂේත්‍රයේ වර්ධනයන් සහ ශ්‍රී ලංකික ක්‍රූල මූල්‍ය සේවාවන් ලබාගත්තන්ගේ මූල්‍ය සාක්ෂරතාව හා මූල්‍ය අන්තර්ගතතාවය පිළිබඳ අවබෝධයක් ලබාගැනීම යන මූලික අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ක්‍රූල මූල්‍ය පහසුකම් පිළිබඳ සමික්ෂණයක් පවත්වනු ලැබේය. පළාත් අවක්ෂ ආවරණය වන පරිදි අම්පාර, අනුරාධපුරය, බඩුල්ල, ගම්පහ, හම්බන්තොට, යාපනය, කළතර, නුවර, කුරුණෑගල, මත්තාරම, මාතලේ, මාතර, මොරයාගල, පොලොන්නරුව සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්ක 15 අනුරින් ලංකා ක්‍රූල මූල්‍ය තියුළුක්තිකයන්ගේ සංගමයේ උගාපදිංචි වූ ආයතන සහ බැංකු නොවන මූල්‍ය ආයතනවලින් තොරුගත් ක්‍රූල මූල්‍ය ප්‍රතිලාභීන් 1,588 ක ගෙන් යුතු නියැදියක් මෙම සමික්ෂණය සඳහා යොදුගත්තා ලදී.


#### සමික්ෂණයේ නිරක්ෂණයන්

##### 1.1 ක්‍රූල මූල්‍ය පහසුකම් ලැබීමෙන් මූලික තොරතුරු

මුළු නියැදියෙන් සියයට 96 ක් කාන්තාවන් වූ අතර බහුතරය අවුරුදු 31 සිට 40 දක්වා වයස් කාන්බයට අයන් විය. මොවුන්ගේ අධ්‍යාපන මට්ටම සතුවායක තත්ත්වයක තිබූ අතර සියයට 64 ක් ප්‍රතිලාභීන් අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සා.පෙ.ල) හෝ ඉන් ඉහළ අධ්‍යාපන තත්ත්වයක් ලබා තිබුණි. විධිමත් අධ්‍යාපනයක් නොලැබූ ප්‍රතිලාභීන් සිටියේ සියයට එකක් වැනි සුළු ප්‍රතිගතයක් පමණි. ක්‍රූල මූල්‍ය ප්‍රතිලාභීන් විසින් ලබාගත් මුළු ණය සංඛ්‍යාව 4,274 ක් වූ අතර ඒ අනුව එක් පුද්ගලයෙකු විසින් ලබාගත් සාමාන්‍ය සය ප්‍රමාණය ආසන්න විශයෙන් තුනක් විය.

#### රෘප සටහන වි.ක. 13.1

#### ක්‍රූල මූල්‍ය ප්‍රතිලාභීන් අධ්‍යාපන තත්ත්වය




මුළු නියැදියෙන් සියයට 84 ක ප්‍රතිලාභීන් පිරිසක් කාමිකාර්මික, කාර්මික හා සේවා යන අංශවලට අදාළ

ව්‍යාපාර කටයුතුවල නියැලී තිබුණි. මෙම ව්‍යාපාර කටයුතු පළාත් අනුව සැලකීමේ දී කාමිකාර්මික අංශයට අදාළ ව්‍යාපාර වැඩිම ප්‍රතිගතය උතුරු පළාතින් වාර්තා වූ අතර, කාර්මික හා සේවා අංශවලට අදාළ වැඩිම ව්‍යාපාර ප්‍රතිගතය බැස්නාතිර පළාතින් වාර්තා විය. මෙම ව්‍යාපාර විලින් වැඩි ප්‍රමාණයක් අවුරුදු 2 ත් 6 ත් අතර කාලයක් පවත්වා ගෙන යනු ලබ තිබුණි. මෙම ප්‍රවාන්තාවය උව පළාත හැර ඉතිරි සියලුම පළාත්වලින් පිළිවිෂු වූ අතර, උව පළාතේ අවුරුදු 2 ට අඩු, අවුරුදු 2 සිට 6 දක්වා සහ අවුරුදු 10 සිට 20 දක්වා යන කාලයන් තුළ පවත්වාගෙන ගිය ව්‍යාපාර සමාන ප්‍රතිගතයන්ගේ වාර්තා වීම දිගුකාලයක් එකම තත්ත්වයේ පවත්නා ව්‍යාපාර එම පළාත් පවතින බව පෙන්නුම් කරන සාධකයක් විය හැකිය.


#### රෘප සටහන වි.ක. 13.2

#### පළාත් අනුව ව්‍යාපාර පවත්වාගෙන ගිය කාලරාසය ස්ථර වලන් (X)



##### 1.2 සිය පිළිබඳ තොරතුරු

ප්‍රතිලාභීන් විසින් ලබාගත් 4,274 ක් වූ මුළු නය ප්‍රමාණයෙන් බහුතරය (සියයට 44 ක්) රුලියල් 25,000 ත් රුලියල් 50,000 ත් අතර වට්නාකමීන් යුතු ඒවා විය. මෙම නය ප්‍රමාණයෙන් සියයට 80 ක් ව්‍යාපාර කටයුතු සඳහනා ද, සියයට 18 ක් පෙළුද්ගලික කටයුතු හා සියයට 2 ක් වෙනත් නය පියවිම ද යන අවශ්‍යතාවයන් සඳහා ලබාගෙන තිබුණි. ප්‍රතිලාභීන් විසින් ලබුයුත් තොරතුරු පදනම් කරගෙන ගෙනය කළ නය පොලී අනුපාතිකයන් සැලකීමේ දී, ලබාගෙන තිබූ මුළු නයවලින් අඩ්‍යක්ව වාර්තා විය විසින් ප්‍රමාණයක පොලී අනුපාතය සියයට 15 ත් 35 ත් අතර පරාසයේ වූ අතර, එයින් සියයට 30 ක පොලී අනුපාතය සියයට 15 ත් 25 ත් අතර පරාසයේ ද තවත් සියයට 31 ක නය සඳහා අදාළ පොලී අනුපාතය සියයට 25 ත් 35 ත් අතර ද පැවතිණි.



ණය ලබාගත් අවශ්‍යතාවය අනුව ඣය පියවීම සඳහා යොඳුගත් මූලාශ්‍රයන්ගේ කුළු පෙනෙන වෙනසක් පෙන්වුම් කළ අතර, ව්‍යාපාර ගෙවැලින් සියයට 58 ක් පියවීම සඳහා ව්‍යාපාර ආදායම හාවිතා කර ඇති අතර පෙද්ගලික කටයුතු සඳහා ලබාගත් ගෙවැලින් සියයට 42 ක් පියවීම සඳහා ප්‍රවුල්ල සාමාජිකයන්ගේ ලබාගත් අරමුදල් හාවිතා කර ඇත.

බැංකු නොවන මූල්‍ය ආයතන මගින් ලබාදුන් ගෙවී ප්‍රතිඵලයක් අයකර ගැනීම සම්පතා සිදුකර ඇති අතර අනෙකුත් සියලුම ආයතන ගෙවී වාරික අයකර ගැනීම මාසිකව සිදුකර ඇත. ගෙවී අයදුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ක්ෂේර මූල්‍ය ආයතන හා බැංකු නොවන මූල්‍ය ආයතන මගින් අඩු කාලයක් ගෙන තිබූ අතර, ඔවුන්ගේ මූල්‍ය ගෙවී ප්‍රමාණයෙන් සියයට 70 ක් සති තුනකට වඩා අඩු කාලයක දී අනුමත කිරීමට සමන්ව තිබුණි. බලපත්‍රාහි වාණිජ බැංකු, බලපත්‍රාහි විශේෂීත බැංකු හා අනෙකුත් විධිමත් ආයතන<sup>1</sup> ගෙවී අයදුම්පත් සම්බන්ධයෙන් කටයුතු කිරීමට පති 3 කට වඩා දිගු කාලයක් ගෙන තිබුණි. බලපත්‍රාහි වාණිජ බැංකු, බලපත්‍රාහි විශේෂීත බැංකු හා අනෙකුත් විධිමත් ආයතනවලින් ලබා දී තිබූ වැඩි ගෙවී ප්‍රමාණයක් සමග අනිවාර්ය ක්ෂේර ඉතිරි කිරීමේ ගෙනුමක් ලබා දී ඇති අතර ක්ෂේර මූල්‍ය ආයතන හා බැංකු නොවන මූල්‍ය ආයතන ඔවුන්ගේ ගෙවී සඳහා අනිවාර්ය ක්ෂේර රුක්ෂණ කුමයක් හඳුන්වා දී ඇත.

### 1.3 මූල්‍ය සාක්ෂරතාවය

මෙම සම්ක්ෂණයේ දී ප්‍රතිලාභීන් සභා මූල්‍ය සාක්ෂරතාවය මැනීම සඳහා, ගෙවී තොරතුරු පිළිබඳ ඔවුන්ගේ දැනුවත් හාවය, බැංකු<sup>2</sup> හා අනෙකුත්


1 සම්මුළකාර ග්‍රාමීය බැංකු, සමාද්ධී බැංකුව, සනස සම්මි යනාදිය  
2 බැංකු යෙනෙන බලපත්‍රාහි වාණිජ බැංකු හා බලපත්‍රාහි විශේෂීත බැංකු අදහස් කෙරේ

ක්ෂේර මූල්‍ය ආයතන මගින් ලබාදුන් පහසුකම් හා ඒ ආධාරයෙන් ප්‍රතිලාභ ලබාගත් ආකාරය යන කාරණා පිළිබඳ ප්‍රතිලාභීන්ගේ දැනුවත්කම වීමසා බලන ලදී. සම්ක්ෂණය සඳහා ප්‍රතිචාර දැක්වුවන් විසින් ලබාගත් මූල්‍ය ගෙවී ප්‍රමාණයෙන් සියයට 48 ක ගෙවී ප්‍රමාණයක් සඳහා පමණක් අදාළ පොලී අනුපාතික සඳහන් කිරීමට මොවුන්ට හැකි විය. කෙසේ වෙතත්, මූල්‍ය ගෙවී ප්‍රමාණයෙන් සියයට 95 ක වාරික පිළිබඳව තොරතුරු පැවැසීමට හෝ මෙම තොරතුරු ඇතුළත් ගෙවී පොන් ඉදිරිපත්කිරීමට ප්‍රතිලාභීන් සමත් විය. බැංකු මගින් ගෙවී ඉල්ලුම් නොකිරීම සඳහා බලපෑ හේතු විශ්ලේෂණය කිරීමේදී, ප්‍රතිලාභීන්ගේ සැලකිය යුතු ප්‍රතිඵලයක් (සියයට 7 ක්) බැංකු මගින් ලබාදෙන පහසුකම් පිළිබඳ තොරතුරුවත්කම ඒ සඳහා හේතු වූ බව සඳහන් කර තිබූ අතර ඒ හා සමාන ප්‍රතිඵලයක් එවැනි ආයතනයක් ආසන්නයේ නොමැතිකම මේ සඳහා හේතුවක් වශයෙන් දක්වා ඇත.

ප්‍රතිචාර දැක්වුවන් ලබාගෙන ඇති මූල්‍ය ගෙවී ප්‍රමාණයෙන් සියයට 80 ක් ව්‍යාපාරික කටයුතු සඳහා ලබාගෙන ඇති අතර, එසේ ලබාගත් ව්‍යාපාරික ගෙවැලින් සියයට 38 ක මූල්‍ය ගෙවී මූදලම ගෙවී ලබාගත් කාරණය සඳහා යොඳුවූ බව සඳහන් කර තිබුණි. කෙසේ වූවත් ව්‍යාපාරික ගෙවැලින් සියයට 16 ක ප්‍රතිලාභීන් එම ගෙවී මූදල යොඳුවූ ආකාරය පිළිබඳ අදහසක් නොමැති බව සඳහන් කර තිබුණි. මෙම ගෙවී ලබාගැනීමෙන් අත්‌පත් කරගත් ප්‍රතිලාභයන් පිළිබඳ සැලකීමේ දී ව්‍යාපාර ගෙවැලින් ගෙන සියයට 42 ක ගෙවී ලබාගැනීම මගින් තම ආදායම වැඩිදියුණු කරගැනීමට හැකි වූ බව සඳහන් කර තිබූ අතර තවත් සියයට 17 ක ප්‍රමාණයක් බලාපොරොත්තු වූ පරිදි ව්‍යාපාර දියුණු කරගැනීමට නොහැකි වූ බව හෝ ව්‍යාපාරය පෙර තිබූ තත්ත්වයටත් වඩා පහත වැවුණු බව සඳහන් කර ඇත.

**රෘප සටහන  
වි.ක. 13.4**

**ව්‍යාපාරික ගෙවී ප්‍රතිලාභයන්**



## සමික්ෂණයේ නිගමනයන්

සම්ක්ෂණයේ ප්‍රතිඵලවල අනුව ක්ෂේද මූල්‍ය නෙය බහුතර ප්‍රමාණයක් ලබා දී ඇත්තේ කාන්තාවන් සඳහාය. මෙම සම්ක්ෂණයේ දී බැංකු ගිණුම් හිමි ප්‍රතිලාභීන්ගේ ප්‍රතිඵතය හා එමගින් ගනුදෙනු කරන ලද වාර ගණන ඉහළ අයයන් පෙන්නුම් කළ අතර එමගින් ප්‍රතිලාභීන්ගේ මූල්‍ය අන්තර්ගතභාවය සතුවූදායක මට්ටමක පවතින බවට නිගෙනය කරන ලදී. මූල්‍ය සාක්ෂරතාවය සැලකීමේ දී අඩකට වඩා වැඩි ප්‍රතිලාභීන් ප්‍රමාණයක් නෙය පොලී අනුපාතික පිළිබඳ දැනුවත් වී සිටි අතර ප්‍රතිලාභීන්ගෙන්නෑගෙන් සියයට 95 ක් නෙය වාරික හෝ නෙය තොරතුරු සම්බන්ධ ලියකියවිලි ලබාදීමට සමත්විය. බහුතර නෙය ප්‍රමාණයක් ව්‍යාපාර කටයුතු සඳහා ලබාගෙන ඇති අතර එමගින් තම ව්‍යාපාරවල ආදායම/ලාභය වැඩිකර ගැනීමට සමත් වූ ප්‍රතිලාභීන් මෙන්ම ක්ෂේද මූල්‍ය පහසුකම් ලැබුණ ද ව්‍යාපාරය කිසිසේත්ම දියුණු කර ගැනීමට තොහැකි වූ ප්‍රතිලාභීන් සැලකිය යුතු ප්‍රමාණයක් පිළිබඳ තොරතුරු ද මෙම සම්ක්ෂණයෙන් වාර්තා විය. බැංකු හා අනෙකුත් මූල්‍ය ආයතන මින් ලබාදුන් නෙය පිළිබඳ

විමසා බැලීමේ දී ක්ෂේද මූලය තෙය වැඩි ප්‍රමාණයක් බැඳුනාවන මූලය ආයතනවලින් ලබ දී ඇති අතර ඉහළ වට්නාකමකින් යුතු තෙය වැඩිප්‍රමාණයක් ලබාදී ඇත්තේ බලපත්‍රලාභී වාණිජ බැංකු හා බලපත්‍රලාභී විශේෂිත බැංකු මගිනි. එක් පුද්ගලයෙකු විසින් ලබාගෙන ඇති සාමාන්‍ය තෙය සංඛ්‍යාව තුනක් වූ අතර මුළු තෙයවලින් වැඩි ප්‍රමාණයක් රු.25,000 ත් රු.50,000 ත් අතර පරාසයක විය. බහුතරයක් තෙය සඳහා අයකර ඇති පොලී අනුපාතය සියයට 25 ත් 35 ත් අතර පරාසයේ වූ අතර මෙම පොලී අනුපාතය ප්‍රධාන වගයෙන් අය කර ඇත්තේ බැංකු නොවන මූලය ආයතන හා ක්ෂේද මූලය ආයතනවලිනි. එමෙන්ම බැංකු තෙය අඩු පොලී මට්ටමකට ලබාදීමේ ප්‍රව්‍යන්නාවයක් ද දක්නට ලැබුණි. බැංකු නොවන මූලය ආයතන හා අනෙකුත් තෙය ලබාදෙන්නත් (පොලිකරුවන්, ඇතින් යනාදිය) මගින් ලබ දුන් තෙය ඉතා අඩු කාලයක් තුළ දී ලබ දී තිබුණි. සම්ක්‍රීයාත්මකයේ ප්‍රතිඵල අනුව බැංකු මගින් තෙය ලබාගැනීම හෝ නොගැනීම සඳහා ඇපේ සම්බන්ධයෙන් ඇති ගැටලු සහ දිගු හා අසිරි අයදුම්පත් ක්‍රියාවලි යන කරුණු හේතු වේ ඇත.

කිරීම සහ ව්‍යාපෘති වාර්තා සැපයීමේ අවශ්‍යතාවය රුපියල් 500,000 ගාය මුදලේ සිට රුපියල් මිලියනය දක්වා වැඩි කිරීම එම ක්‍රියාමාර්ග අතර සිදු කළ මූලික වෙනස්කම් වේ. මෙම ක්‍රියාමාර්ගයන් මගින් “සෞඛ්‍යගා” ගාය යෝජනා ක්‍රමය ජනතාව අතර ප්‍රවලිත කිරීමට අදාළව සහභාගින්ව මූල්‍ය ආයතන සහ ප්‍රතිලාභීන් මුහුණදෙමින් සිටි ගැටුකාරී තනත්වයන්ට පිළියමක් ලැබෙනු ඇත. 2015 වසරේදී “පිළිධෙන උතුරු” ගාය යෝජනා ක්‍රමය අදියර II යටතේ රුපියල් මිලියන 203.6 ක් ප්‍රමාණයක් ප්‍රතිලාභීන් 1,721 ක් අතරේ මුළුහැර ඇත. මෙම ගාය යෝජනා ක්‍රමය අවුරුදු 6 කට වඩා වැඩිකාලයක් ඉතා සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව 2015 නොවැමිලර මස දී අවසන් කරනු ලැබූ අතර එය “සෞඛ්‍යගා” ගාය යෝජනා ක්‍රමය සමඟ ඒකාබද්ධ කරන ලදී. තවද, ස්වයං රැකියා ප්‍රවර්ධන ආරම්භක ගාය යෝජනා ක්‍රමය, කුඩා පරිමාණ වතු ව්‍යවසාය සංවර්ධන වැඩිසටහන සහ වියලි කළාපිය ජ්වලනේපායයන් සඳහා සහාය වීමේ හා හැඳුල් වීමේ වැඩිසටහන යටතේ රුපියල් මිලියන 126.0 ක් මුළු ගාය ප්‍රමාණයක් ප්‍රතිලාභීන් 794 ක් සඳහා ලබා දී ඇත. පවතින අඩු පොලී අනුපාතයන් සලකා බලුම් කුඩා පරිමාණ වතු ව්‍යවසාය සංවර්ධන වැඩිසටහන යටතේ ලබා දෙන ලද ගාය සඳහා වූ වාර්ෂික පොලී අනුපාතය සියයට 9.0 සිට සියයට 7.0 දක්වා පහත හෙලන ලදී.

දිලිංකම පිටපුදුකීම සහ මූල්‍ය පහසුකම් ජනතාව අතරට ගෙන යැම පුළුල් කිරීමේ අරමුණින් ක්ෂේර මූල්‍ය නෙය යෝජනා ක්‍රම 4 ක් ක්‍රියාත්මක කරන ලදී. දිලිංකම පිටපු දැකීම සඳහා වන ක්ෂේර මූල්‍ය නෙය යෝජනා ක්‍රමය (වත්තිය අරමුදල) - අදියර II, දිලිංකම පිටපු දැකීම සඳහා වන ක්ෂේර මූල්‍ය නෙය යෝජනා ක්‍රමය - (වත්තිය අරමුදල), දිලිංකම පිටපුකීම සඳහා වන ක්ෂේර මූල්‍ය නෙය යෝජනා ක්‍රමය - අදියර II සහ සුළු ගොවීන් සහ ඉඩම් නොමැති අය සඳහා වන වත්තිය අරමුදල් නෙය යෝජනා ක්‍රමය යන නෙය යෝජනා ක්‍රම යටතේ වසර තුළ දී රුපියල් මිලියන 2,139.5 ක නෙය ප්‍රමාණයක් ප්‍රතිලාභීන් 34,385 ක් සඳහා මුදාහැර ඇත. මුළු නෙය මුදාහැරීමවලින් කුඩා කරමාන්ත සහ කෘෂි අංශය සඳහා සියයට 52.3 ක් මුදාහරිනු ලැබ ඇති අතර, පැහැ සම්පත් අංශයට සියයට 18.3 ක්, වෙළඳ සහ සේවා අංශයට සියයට 21.4 ක් සහ මත්ස්‍ය තිෂ්පාදන අංශයට සියයට 8.1 ක් ලෙස නෙය ලබා දී ඇත. වෙළඳපාල තුළ පවත්නා අඩු පොලී අනුපාතයන්හි වාසිය අවසන් ප්‍රතිලාභිය වෙත ලබා දීමේ අරමුණ ඇතිව, 2015 නොවැම්බර මස දී දිලිංකම පිටපුකීම සඳහා වන ක්ෂේර මූල්‍ය නෙය යෝජනා ක්‍රමය - අදියර II සහ දිලිංකම පිටපු දැකීම සඳහා වන ක්ෂේර මූල්‍ය කිය අරමුදල් නෙය යෝජනා ක්‍රමය - අදියර II යටතේ ලබා දෙනු ලබන උප නෙය සඳහා වූ වාර්ෂික පොලී අනුපාතය සියයට 12.0 සිට සියයට 10.0 දක්වා පහත හෙළන ලදී.

2014 ජූනි 17 දින ආරම්භ කරන ලද උකස් මය අත්තිකාරම් සඳහා වන මය ඇපේ අවටරණ යෝජනා ක්‍රමය, මූල්‍යමය වගයෙන් හා දේශීය හා ජාත්‍යන්තර වෙළඳපාලේ රත්නය මිලේහි හැසිරීම සැලකිල්ලට ගනිමින් 2015 වසර අවසානයේ දී අවසන් කරන ලදී. මෙම මය යෝජනා ක්‍රමය ආරම්භයේ සිට සහභාගින්ව මූල්‍ය ආයතන විසින් උකස් අත්තිකාරම් ලෙස මුද්‍රණය ඇති මුළු මුදල වන රුපියල් මිලියන 29,248.1 ක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ඇපේ ආවරණ සලසා දෙනු ලැබේණි. 2015 වසර තුළ දී මෙම මය යෝජනා ක්‍රමය යටතේ රුපියල් මිලියන 17,758.9 ක උකස් අත්තිකාරම් ප්‍රමාණයක් ලබා දී ඇත.

කුසලනා සංවර්ධනය සහ හැකියාවන් වර්ධනය යන උපායමාර්ගික අරමුණුවලට අනුව, මූල්‍ය සාක්ෂරතාවය/අන්තර්හාවය වැඩියුණු කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වැඩුමුළ සහ වැඩසටහන් ගණනාවක් රට තුළ ක්‍රියාත්මක තෙරිණි. මෙම වැඩසටහන් මිනින් මූල්‍ය සාක්ෂරතාවය, ව්‍යවසායකයන්ට සංවර්ධනය, පුහුණු කරන්නන් පුහුණු කිරීම සහ ව්‍යවසායකයන් සඳහා ව්‍යාපෘති ඇගැයුම් වැඩුමුළ ආදිය ආචරණය තෙරිණි. ස්වේච්ඡකාරක කණ්ඩායම් ඇති කිරීම සහ මූල්‍ය කළමනාකරණය පිළිබඳව ඔවුන් දැනුවත් කිරීම සඳහා ද ප්‍රමුඛතාවය ලබා දෙන දේ. තවද, බැංකු කටයුතු සහ මූල්‍ය යන අංශයට අභ්‍යන්තරුරු, මහජනතාව වෙත මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ලබා දීමට ද කටයුතු කර ඇත.

### 8.6 මෙහි යටිතල පහසුකම්

ଶ୍ରୀମତୀ କୁମାରୀ ପାତ୍ର

මූලා පද්ධතියෙහි කාර්යක්ෂමතාව සහ ස්ථායිනාව වැඩිදුනු කිරීම සහ රටෙහි ආර්ථික කටයුතු සඳහා පහසුකම් සැලැසීම සඳහා මතා ක්‍රියාකාරීත්වයකින් යුත් ජාතික ගෙවීම සහ පියවීම් පද්ධතියක් සහිතික කිරීම සඳහා මහ බැංකුව විසින් තවදුරටත් කටයුතු කරන ලදී. රට තුළ පවතින එකම විශාල වට්නාම් සහිත ජාතික ගෙවීම් පද්ධතිය වන තත්කාලීන දළ පියවීම් පද්ධතියෙන් සහ ලංකාසේකුෂු පද්ධතියෙන් සමන්වීත වන ලංකාසේවල් පද්ධතිය, සුළු පරිමාණ ගෙවීම් පද්ධතින් සමග බාධාවකින් තොරව සුම්මට ලෙස ක්‍රියාත්මක වූ අතර එමගින් රටෙහි ගෙවීම් අවශ්‍යතා කාර්යක්ෂමව ඉටු කිරීම සිදු විය. ජාතික ගෙවීම් යටිතල පහසුකම්හි කාර්යක්ෂමතාව සහ සුරක්ෂිත බව වැඩි කිරීම සහ විද්‍යුත් ගෙවීම් තුම්බේද ප්‍රවර්ධනය තුළින් වෙනස් වන සහ වර්ධනය වන ගෙවීම් අවශ්‍යතා සඳහා

පහසුකම් සැලකීම උදෙසා මහ බැංකුව, නියාමනය කරන්නා සහ පහසුකම් සලසන්නා ලෙස, තමන්ගේ කාර්යභාරය 2015 වසරේ දී තවදුරටත් මුළු කරන ලදී. එම අනුව වර්ෂය තුළ දී මහ බැංකුව විසින් ගෙවීම් සහ පියවීම් ක්ෂේත්‍රයට අදාළව ප්‍රතිපත්තිමය පියවර කිහිපයක් කියාත්මක කරන ලදී.

ශ්‍රී ලංකාවේ පද්ධතිමය වශයෙන් වැළගත් ගෙවීම් පද්ධතියක් වන ලංකාසේවල් පද්ධතිය, සිය උපපද්ධතින්, එනම් තත්කාලීන දළ පියවීම් පද්ධතිය සහ ලංකාසේකුණු පද්ධතිය හරහා පුද්ගලයින් සහ ආයතනවලට විශාල වටිනාකම් සහිත හා කාල සංවේදී ගෙවීම් සහ රුපයේ නිර්ලේඛන සූර්යක්ම්පන් ගනුදෙනු සිදු කිරීමට අවශ්‍ය කාර්යක්ම ගෙවීම් සහ පියවීම් යටිතල පහසුකමක් සැලැසීම තවදුරටත් සිදු කරනු ලැබේය. තත්කාලීන දළ පියවීම් පද්ධතිය මගින් අන්තර් බැංකු ඒක්ස්ත්‍රේම් මුදල් වෙළඳපොල ගනුදෙනු, රුපයේ සූර්යක්ම්පන් වෙළඳපොල ගනුදෙනු, විවට වෙළඳපොල ගනුදෙනු, විදේශ විනිමය වෙළඳපොල ගනුදෙනු සහ පාරිභෝගික ගනුදෙනුවලට අදාළ රුපියල් ගෙවීම් පහසුකම් සැලැසීමත් මෙන්ම ලංකාක්ලියර් (පුද්ගලික) සමාගම විසින් මෙහෙයවන වෙක්පන් නිෂ්කාශන පද්ධතිය, ශ්‍රී ලංකා අන්තර් බැංකු ගෙවීම් පද්ධතිය, ස්වයංක්‍රීය වෙළරු යන්ත්‍ර ආක්ෂින සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය සහ විද්‍යුත් අරමුදල් පැවතීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයට අදාළ බහුපාර්ශ්වී ගුද්ධ නිෂ්කාශන ගේෂයන්හි ඇවසාන පියවීමත් සිද කෙරේ.

සලකා බලන වසර කුළ දී තත්කාලීන දළ පියවේම  
 පද්ධතිය හරහා සිදු කළ ගනුදෙනුවල මුළු වටිනාකම,  
 මූදල් හාවිතයෙන් තොරව සිදු කළ ගනුදෙනුවල  
 වටිනාකමෙන් සියයට 88 ක් විය. පසුගිය වසර සමග  
 සැසදීමේ දී, 2015 වසර කුළ දී තත්කාලීන දළ පියවේම  
 පද්ධතියෙහි ගනුදෙනු ප්‍රමාණය සියයට 1.4 කින්  
 වර්ධනය වී 322,234 ක් ලෙස ද, ගනුදෙනුවල මුළු  
 වටිනාකම සැලකිය යුතු ලෙස සියයට 41.8 කින්  
 වර්ධනය වී රුපියල් බිලියන 84,432 ක් ලෙස ද වාර්තා  
 කරන ලදී. තත්කාලීන දළ පියවේම පද්ධතියෙහි ද්‍රව්‍යීලනා  
 අවබුනම අවම කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස මහ බැංකුව  
 විසින් ද්‍රව්‍යීලනා ගැටලුවලට මූලුණ්පාන තත්කාලීන දළ  
 පියවේම පද්ධතියෙහි සහභාගිත්ව ආයතන වෙත එක  
 දින ද්‍රව්‍යීලනා පහසුකම ලබා දීම තවදුරටත් සිදු කළ  
 අතර, සලකා බලන කාලය කුළ දී, සහභාගිත්ව ආයතන  
 විසින් හාවිතා කළ එක දින ද්‍රව්‍යීලනා පහසුකමෙහි  
 දෙන්තික සාමාන්‍ය වටිනාකම රුපියල් බිලියන 23.3 ක්  
 ලෙස වාර්තා විය.

2015 වසරේද දී මහජනත්ව අතර විද්‍යුත් ගෙවීම් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මහ බැංකුව විසින් විද්‍යුත් ගනුදෙනුවල දී ගනුදෙනුකරුවන් විසින් දරනු ලබන

ගෙවීම් පද්ධති මගින් සිදු වූ ගනුදෙනු	8.21 සංඛ්‍යා සටහන			
ගෙවීම් පද්ධති	2014		2015 (අ)	
	ප්‍රමාණය	වට්නාකම	ප්‍රමාණය	වට්නාකම
('000) (රු.බලියන)			('000) (රු.බලියන)	
විශාල පරිමාණයේ ගෙවීම් පද්ධති				
තත්කාලීන දළ පියවීම් පද්ධතිය	318	59,551	322	84,432
සුළු පරිමාණයේ ගෙවීම් පද්ධති				
ප්‍රධාන වෙක්සන් නිෂ්කාශන පද්ධතිය	48,052	7,640	49,326	8,434
රුපියල් අන්තර නිෂ්කාශන පද්ධතිය (ආ)	1.0	0.1	-	-
ශ්‍රී ලංකා අත්තරුවෙකු ගෙවීම් පද්ධතිය (SLIPS)	20,421	894	23,279	1,169
නෘත්‍ය කාචිපත්	23,632	135	26,335	154
හර කාචිපත්	22,699	62	30,686	83
අත්තර්ජාල බැංකු කටයුතු	10,818	984	13,736	1,207
දුරකථන බැංකු කටයුතු	732	9	1,993	12
තාපැල් උපකරණ	-	7	-	7
එකතුව	126,673	69,282	145,677	95,499
එකස්න ජනපද බොලර් නිෂ්කාශන පද්ධතිය	60	33	62	34
(අ) තත්කාලීන				
(ආ) රුපියල් අන්තර නිෂ්කාශනය 2014 ජූලි සිට ප්‍රධාන වෙක්සන් නිෂ්කාශන පද්ධතිය හරහා සිදු කරනු ලැබේ.				
මූලය: ශ්‍රී ලංකා මහ බැංකුව				

පිරිවැය අවම කිරීම සඳහා නියාමන පියවර කිහිපයක් වියාත්මක කරන ලදී. එකී ප්‍රතිඵලයක් ලෙස, තත්කාලීන දළ පියවීම් පද්ධතිය හරහා සිදු කරන අරමුදල් පැවරීම්වල දී ගනුදෙනුකරුවන්ගේ තත්කාලීන දළ පියවීම් පද්ධතියෙහි සහභාගිත්ව ආයතන විසින් අය කරනු ලබන ගාස්තු සඳහා උපරිම සීමාවක් පනවන ලදී. ඒ සමාගම, තත්කාලීන දළ පියවීම් පද්ධතියෙහි මෙහෙයුම්කරු ලෙස මහ බැංකුව විසින් අය කරනු ලබන මෙහෙයුම් ගාස්තුව එක් ගනුදෙනුවක් සඳහා රුපියල් 600 සිට රුපියල් 450 දක්වා අඩු කරන ලදී.

2015 දෙසැම්බර් මස අවසානයේ දී ලංකා සෙකුන්ද පද්ධතියෙහි පැවති මූල්‍ය තීර්ණේන් සුරෙකුම්පත්වල මුහුණක වට්නාකම රුපියල් බිලියන 4,363.2 ක් වූ අතර, එය වට්නාකම රුපියල් බිලියන 663.3 ක් වූ භාණ්ඩාගාර බිල්පත්වලින් දී, වට්නාකම රුපියල් බිලියන 3,699.9 ක් වූ භාණ්ඩාගාර බැඳුම්කරවලින් දී සමන්විත විය.

සඳකා බලන වර්ෂය තුළ දී, රට තුළ පවතින පද්ධතිමය වශයෙන් වැදගත් අනෙක් ගෙවීම් පද්ධතිය වන ලංකාක්ලියර්(පද්ධලික) සමාගම විසින් මෙහෙයුනු ලබන වෙක්සන් නිෂ්කාශන පද්ධතිය රුපියල් බිලියන 8,434 ක් මූල්‍ය වට්නාකමකින් යුතු වෙක්සන් මිලියන 49 ක් නිෂ්කාශනය කරන ලදී. පසුගිය වසර සමග සැසැදීමේ දී, 2015 වසර තුළ වෙක්සන් නිෂ්කාශන පද්ධතිය හරහා

නිෂ්කාශනය කළ මූල්‍ය වෙක්සන් ප්‍රමාණය සහ වට්නාකම පිළිවෙළින් සියයට 2.7 කින් සහ සියයට 10.4 කින් වර්ධනය විය. ගනුදෙනු ප්‍රමාණය සඳකා බැලීමේ දී, වෙක්සන් නිෂ්කාශන පද්ධතිය හරහා නිෂ්කාශනය කළ මූල්‍ය වෙක්සන් ප්‍රමාණය 2015 වසරේ දී වාර්තා වූ මුදල් භාවිතයෙන් තොරව සිදු කළ ගනුදෙනුවලින් සියයට 33.9 ක් විය.

බැර පැවරුම (Credit Transfers) සහ සාපු හර පැවරුම (Direct Debit Transfers) යන ආකාරයෙන් වන සුළු පරිමාණ ගෙවීම් සඳහා පහසුකම් සැලසීමට ලංකාක්ලියර් (පද්ධලික) සමාගම විසින් මෙහෙයුනු ලබන අන්තර බැංකු ගෙවීම් පද්ධතිය වන ශ්‍රී ලංකා අන්තර බැංකු ගෙවීම් පද්ධතිය හරහා රුපියල් බිලියන 1,169 ක් මූල්‍ය වට්නාකමකින් යුත් ගනුදෙනු මිලියන 23 ක් සිදු කෙරීණ. මුදල් භාවිතයේ සිට විදුත් ගෙවීම් ක්‍රම යොමු ගැනීම දක්වා සීසුව යොමු වීමේ අරමුදල් පැවරීම සිදු කිරීමේ දී එම පද්ධතියෙහි සහභාගිකරුවන්ට ගනුදෙනුකරුවන්ගේ අය කළ හැකි ගාස්තු සඳහා උපරිම සීමාවක් පනවන ලදී. මෙමයින් ගනුදෙනුකරුවන්ට දැරීමට සිදුවන පිරිවැය අඩු වන අතර සුළු පරිමාණ විදුත් ගෙවීම් පද්ධතින්හි උපයෝග්‍යය තොරතාව හාවිතා කිරීම ඉහළ නැවැම්ත් සිදු වනු ඇත.

ලංකාක්ලියර් (පද්ධලික) සමාගම විසින් ‘ලංකාපේ’ යන සන්නම් නාමය යටතේ මෙහෙයුනු ලබන කාචිපත් සහ අනෙකුක් ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව 2015 වසරේ දී අඛණ්ඩ අයක්ත්වයක් සපයන ලදී. කාචිපත් සහ අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය, ස්වයංක්‍රීය වෙළඳ යන්ත්‍ර ආශ්‍රිත සේවා සඳහා පොදු යාන්ත්‍රණය, ස්වයංක්‍රීය වෙළඳ යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය, විකුණුම්පත් ගෙවීම් යන්ත්‍ර සඳහා වූ පොදු යාන්ත්‍රණය, ජංගම දුරකථන ආශ්‍රිත ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය යන බහුවිධ දේශීය ගෙවීම් පද්ධතිවලින් සැයුම්ලන් සමෝධානිත විදුත් ගෙවීම් පද්ධතියකි. කාචිපත් හා අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය, සාමාර්ක මූල්‍ය ආයතනවල විවිධාකාර වූ පද්ධතිවල අඛණ්ඩ සම්බන්ධතාවක් ඇති කිරීම තුළින් ශ්‍රී ලංකාවේ සුළු පරිමාණ විදුත් ගෙවීම් කටයුතු වර්ධනය කිරීම් සුරක්ෂිත තත්කාලීන ගෙවීම් සඳහා පහසුකම් සැලසීමේදී පිරිවැය කාර්යක්ෂමතාව සහ ගණුදෙනුකරුවන්ගේ පහසුව වැඩි දියුණු කිරීම් සිදු කරනු ඇත.

කාචිපත් සහ අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි පළමු අදියර ලෙස 2013 දී අරමින ලද ස්වයංක්‍රීය වෙළඳ යන්ත්‍ර ආග්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය හරහා 2015 වසර තුළ දී රැපියල් බිජියන 90 ක මුළු වටිනාකමකින් යුතු ගනුදෙනු තිබියන 19 ක් සිදු කරන ලදී. 2015 වසර අවසානයේ දී, ස්වයංක්‍රීය වෙළඳ යන්ත්‍ර 2,673 ක් ස්වයංක්‍රීය වෙළඳ යන්ත්‍ර ආග්‍රිත සේවා සඳහා වූ පොදු යාන්ත්‍රණය හා සම්බන්ධ වී තිබුණි. තවද, ශ්‍රී ලංකාවේ දේශීය අන්තර බැංකු විද්‍යුත් අරමුදල් පැවරීම් විප්ලවීය වෙනසකට ලක් කරමින් සුළු පරිමාණ අරමුදල් පැවරීම් තත්කාලීන පදනමක් මත සිදු කිරීමේ පහසුකම සලසා දෙමින් කාචිපත් සහ අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු ගෙවීම් යාන්ත්‍රණයෙහි දෙවන අදියර ලෙස 2015 අගෝස්තු මස විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි කටයුතු අරමින ලදී. තත්කාලීන පදනම මත සුළු පරිමාණ අරමුදල් පැවරීම් සිදු කිරීමේ දී තම ගනුදෙනුකරුවන්ට ගෙවීම් මාධ්‍යන් කිහිපයක් යොදා ගැනීමේ පහසුව සහ කාර්යක්ෂමතාව ලබා දීම සඳහා, 2015 වසර අවසානයේ දී මූල්‍ය ආයතන 7 ක් විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය හා සම්බන්ධ වී තිබුණි. මහජනතාව අතර කාර්යක්ෂම සුළු පරිමාණ විද්‍යුත් ගෙවීම් ප්‍රවර්ධනය කිරීම සහ විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණයෙහි නාවිතය වැඩි කිරීම් අරමුණින් විද්‍යුත් අරමුදල් පැවරීම් සඳහා වූ පොදු යාන්ත්‍රණය හරහා අරමුදල් පැවරීම් සිදු කිරීමේ දී ගනුදෙනුකරුවන්ගෙන් අය කළ හැකි ගාස්තු හා සම්බන්ධව උපරිම සීමා පනවමින් 2015 වසර දී මහ බැංකුව විසින් විකුල්බයක් නිකුත් කරන ලදී. තවද, මූල්‍ය ආයතන සහ මහජනතාවට කාචිපත් සහ අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු ගෙවීම් යාන්ත්‍රණයෙහි උපරිම ප්‍රතිලාභ ලබා දීම සඳහා බලපත්‍රාතී බැංකු කාචිපත් සහ අනෙකුත් ගෙවීම් සඳහා වූ පොදු ගෙවීම් යාන්ත්‍රණයෙහි උප යාන්ත්‍රණ හා සම්බන්ධ වීමට අදාළ කාලසීමාවන් මහ බැංකුව විසින් නියම කරන ලදී.

2013 අංක 1 දරන ගෙවීම් කාචිපත් සහ ජ්‍යෙග දුරකථන ආග්‍රිත ගෙවීම් පද්ධති සඳහා වන නියෝග ප්‍රකාරව ගෙවීම් කාචිපත් සහ ජ්‍යෙග දුරකථන ආග්‍රිත ගෙවීම් පද්ධති හා සම්බන්ධ අවධානම් අවම කිරීම සඳහා මහ බැංකුව විසින් නියාමන සහ අධික්ෂණ කටයුතු තවදුරටත් සිදු කරන ලදී. ඒ අනුව, ඉහත කි නියෝග ප්‍රකාරව වර්ෂය තුළ දී මූල්‍ය ආයතන දෙකක් සඳහා හර කාචිපත් නිකුත් කරන්නන් ලෙස කටයුතු කිරීමට බලපත්‍ර ලබා දුන් අතර තවත් එක මූල්‍ය ආයතනයකට ගෙවීම් කාචිපත් පිළිබඳ මූල්‍ය අන්තර්කරුවෙකු ලෙස

2015 වසර දී ජාතික ගෙවීම් කටයුත්සිලයෙහි සාමාජිකත්වය පුළුල් කරන ලදී. මෙය සිදු කරන ලද්දේ බැංකු ක්ෂේත්‍රයේ හා ජ්‍යෙග දුරකථන ආග්‍රිත ගෙවීම් ක්ෂේත්‍රයේ නියෝගනය වැඩි කිරීමේ, ගෙවීම් සහ පියවීම් සම්බන්ධව ජාතික මට්ටමේ තිරණ ගැනීමේ ක්‍රියාවලය විධිමත් කිරීමේ සහ අවසානම් අවම කරමින් ගෙවීම් පද්ධති වැඩිදියුණු කිරීම ප්‍රවර්ධනය කිරීමේ අරමුණ ඇතිවය. තවද, ජාතික ගෙවීම් කටයුත්සිලය, ගෙවීම් සහ පියවීම් පද්ධතින්හි මැදිකාලීන වැඩිදියුණු කිරීම්වලට මගපෙන්වීම සඳහා ප්‍රතිපත්ති පෙරදැක්මක් පිළියෙල කිරීමේ මූලික කටයුතු වර්ෂය තුළ දී ආරම්භ කරන ලදී.

### ණය තොරතුරු

ණය තොරතුරු කාර්යාලය විසින් ඣය ගැනුම්කරුවන් සහ ඣය ලබා දෙන ආයතනවල අනාගත ඣය ගැනුම්කරුවන්ගේ ඣය තොරතුරු සහ මූල්‍ය තොරතුරු එකතු කිරීමේ සහ සැසැලීමේ කටයුතුවල අඛණ්ඩව නිරත වන ලදී. එමගින් කොටස්කාර ඣය ලබා දෙන ආයතන මෙන්ම මෙවැනි තොරතුරු අදාළ වන ඣය ගැනුම්කරුවන්ගේ ඉල්ලීම මත මෙවැනි ඣය තොරතුරු සැපයීම හා මූල්‍ය අංශයේ ඣය සුදුසු පරිදි හැසිරවීම සිදු වේ. කොටස්කාර ඣය දෙන ආයතන සඳහා පර්යේෂණ සහ පුහුණු කිරීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම ඣය තොරතුරු කාර්යාලය විසින් සපයනු ලබන තවත් සේවාවකි. විශේෂයෙන්ම අවධිමත් අංශය සහ ආර්ථිකයේ සියලුම අංශවල ඣය බෙඟහැරීමේ පහසුකම් සැලැසීමේ අරමුණින් විව්‍යල දේපළවල සුරක්ෂිත අනුපාත ලියාපදිංචි කිරීම සඳහා සුරක්ෂිත ගනුදෙනු සිදු කිරීමේ කාර්යය ද මෙමගින් සිදු කරනු ලබයි.

බැංකුහා බැංකු තොරතුවන මූල්‍ය ආයතන දෙවරුගයේම ඣය ආග්‍රිත ක්‍රියාකාරකම්වල ප්‍රසාරණය පිළිබඳ කරමින්, 2015 වසර තුළ දී ඣය තොරතුරු කාර්යාලය මගින් සපයන ඣය වාර්තා සඳහා වූ ඉල්ලුමේ සැලකිය යුතු වර්ධනයක් පෙන්වුම් කළේය. 2015 වසර තුළ දී ඣය තොරතුරු කාර්යාලය විසින් සමාගම් සහ පොදුගැලික ගෙයකරුවන් පිළිබඳ වාර්තා 6,890,270 ක් නිකුත් කරනු ලැබූ අතර, 2014 වසර තුළ දී නිකුත් කරනු ලැබූ එම ඣය වාර්තා ප්‍රමාණය 4,756,418 ක් විය. මෙම ඣය වාර්තා අතුරින් සියයට 97 ක් ම පාරිභෝගිකයන් සම්බන්ධ ඣය වාර්තා වන අතර, පසුගිය වසරට සාපේක්ෂව එය සියයට 37 ක වර්ධනයකි. 2015 වසර අවසානයට ඣය තොරතුරු කාර්යාලය සතුව ඣය වාර්තා කරන සාමාජික ආයතන 86 ක් සහ තනි පුද්ගල හා සාමාජික ඣය ගැනුම්කරුවන් මිලියන 7 කට වැඩි ගෙනනක් පැවතුණි.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ තුස්තවාදීන්ට මුදල් සැපයීම මැබපැවැත්වීමේ පද්ධතිය කියාත්මක කිරීමේ දී මෙන්ම රට අභ්‍යාවත ගනු ලබන ක්‍රියාවලට අනුකූලතාවය ඇති කර ගැනීම පිණිස ලොව පුරා විවිධ රටවල් විසින් “රිති මත පදනම් වූ ප්‍රවේශය” (Rule Based Approach) සහ “අවබුනම මත පදනම් වූ ප්‍රවේශය” (Risk Based Approach) හාවතා කරනු ලැබේ. කෙසේ වෙතත්, මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ තුස්තවාදීන්ට මුදල් සැපයීම මැබපැවැත්වීමේ ජාත්‍යන්තර සම්මුඛීන්ගේ මැත කාලීනව සිදු වූ වෙනස්වීම් අනුව “රිති මත පදනම් වූ ප්‍රවේශයේ” පැවැති අඩුපාඩු මග හරවා ගැනීම සඳහා “අවබුනම මත පදනම් වූ ප්‍රවේශය” වෙත මාරුවීමේ ප්‍රවනතාවයන් දක්නට ලැබේ.

1980 දෙශයේ මුල් භාගයේ දී මත්ද්‍රව්‍ය ආග්‍රිතව සිදුකරන ලද මුදල් විශුද්ධිකරණය ඉහළ යාම සහ එමගින් වූ අවබුනම් තත්ත්වය සළකා බලා ලොව පුරා මුදල් විශුද්ධිකරණ ක්‍රියාකාරකම් අඩු කිරීම සඳහා නිරදේශ කිරීම, එම නිරදේශ ක්‍රියාත්මක කිරීම හා එවා නිරීක්ෂණය කිරීම සහ මූල්‍ය බුද්ධී තොරතුරු එක් රස් කිරීම, විශ්ලේෂණය කිරීම සහ විමර්ශනය කිරීම සඳහා සංවිධානය වීම, ඒ සඳහා ප්‍රතිපත්ති/නිරදේශ කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා 1989 දී පැරිසියේ පැවැති G7 රටවල සමුළුවේ දී මූල්‍ය කාර්ය සාධක බලකාය (FATF) ස්ථාපනය කරන ලදී. ඒ අනුව ප්‍රමාණ වරට 1990 වසරේදී මුදල් විශුද්ධිකරණය සඳහා වන නිරදේශ 40 ක් ඉදිරිපත් කරන ලදී. 2001 සැප්තැම්බර 11 වන දින ඇමෙරිකා එක්සත් ජනපදයේ සිදු වූ තුස්ත ප්‍රහාරයන් (9/11) අනතුරුව තුස්තවාදීන්ට මුදල් සැපයීම ද ඇතුළත් වන අයුරින් මූල්‍ය කාර්ය සාධක බලකායේ නිරදේශයන් තව දුරටත් ප්‍රථම් කරන ලද අතර, 2001 ඔක්තෝබර් මාසයේදී තුස්තවාදීන්ට මුදල් සැපයීම සම්බන්ධයන් විශේෂ නිරදේශ 9 ක් මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් හඳුන්වා දෙන ලදී. ඒ අනුව 2004 වර්ෂය අවසානයේ සිට මුදල් විශුද්ධිකරණය සහ තුස්තවාදීන්ට මුදල් සැපයීම සඳහා නිරදේශ 40+9 ක් වන පරිදී මූල්‍ය කාර්ය සාධක බලකායේ මූල්‍ය බුද්ධී විෂය පරිය ප්‍රථම් විය. 2012 පෙබරවාර් මාසයේ දී සිදු කරන ලද සංයෝධන සහ එකාබ්දී කිරීම වලින් අනතුරුව නිරදේශ 40 කින් සමන්විත වන දැනට පවතින මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ තුස්තවාදීන්ට මුදල් සැපයීම මැබපැවැත්වීමේ රාමුව ඉදිරිපත් කෙරිණි.

මූල්‍ය අපරාධ මැබපැවීම තරම් ගක්තිමත් කුමවේදයන් සැපයීම හරහා මූල්‍ය පද්ධතිය පිළිබඳ ඇති විශ්වාසනීයතාවය තවදුරටත් ගක්තිමත් කිරීම මෙම සංයෝධනයන්හි

ඉලක්කය විය. මෙම සංයෝධනයන්ගේ ප්‍රතිඵලයක් ලෙස මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ හා තුස්තවාදීන්ට මුදල් සැපයීම මැබපැවැත්වීමේ රාමුවේ මුලික සේරය හා අත්‍යන්තර පදනම බවට “රිති මත පදනම් වූ ප්‍රවේශය” වෙනුවට “අවබුනම මත පදනම් වූ ප්‍රවේශය” ඉදිරිපත් වී ඇත.

“අවබුනම මත පදනම් වූ ප්‍රවේශය” යටතේ සැම රටක් ම සහ රට තුළ ක්‍රියාත්මක වන තියාමන බලධාරීන් සහ මූල්‍ය ආයතනයන් විසින් තමන්ට මුහුණ දීමට සිදුවේ ඇති මුදල් විශුද්ධිකරණය සහ තුස්තවාදීන්ට මුදල් සැපයීම අවබුනම් තත්ත්වයන් හඳුනා ගැනීම, තක්සේරු කිරීම හා අවබුනම් තත්ත්වයෙන් කුමවත් ලෙස අවම කර ගැනීම හා පාලනය කිරීම සඳහා එලඟයි පියවර ගැනීමට කටයුතු කළ යුතුය. ඇතිවිය හැකි අවබුනම් තත්ත්වය සැලකිල්ලට තොගෙනම “රිති මත පදනම් වූ ප්‍රවේශයේ දී” සියලු ආකාරයේ ගනුදෙනුකරුවන් සහ මූල්‍ය මූල්‍ය උපකරණ සම්බන්ධයන් එක හා සමාන අවධානයක් සහ එම්පත් ආයතනවයක් ලබා දීමට සිදු වේ. අනෙක් අතට, “අවබුනම මත පදනම් වූ ප්‍රවේශය” යටතේ, මුදල් විශුද්ධිකරණය සහ තුස්තවාදීන්ට මුදල් සැපයීම පාලනය කිරීමට ගෙනු ලෙස තියවර, හඳුනාගත්නා ලද අවබුනම් තත්ත්වයන්ට අනුකූල අයුරින් පවතීද යන්න තහවුරු කර ගැනීමට මූල්‍ය ආයතනයන්ට හැකියාව ඇත. එම නිසා මූල්‍ය ආයතනයට හඳුනාගත් අවබුනම් සාධක පදනම් කරගෙන, ලබාදුන් ප්‍රමුඛනාවයන්ට අනුව සම්පත් බෙඳු හැරීම සිදුකළ හැකි බැවින් “අවබුනම මත පදනම් වූ ප්‍රවේශය” මගින් එලඟයි අයුරින් සම්පත් වෙත කිරීමට ඉඩ ප්‍රස්තාව ලැබේ ඇත.

මුදල් විශුද්ධිකරණය සහ තුස්තවාදීන්ට මුදල් සැපයීම ඇති අවබුනම් තත්ත්වයන් හඳුනා ගැනීම සඳහා සම්පත් උපයෝගී කරගැනීම සහ මූල්‍ය පද්ධති ස්ථාපනයේ තහවුරු කිරීම මෙන්ම ගොලිය වශයෙන් පවතින තියාමන අවශ්‍යතාවයන් ලැඟා කර ගැනීම යන අරමුණු අතර මිනා සමබරනාවයක් පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ තුස්තවාදීන්ට මුදල් සැපයීම මැබපැවැත්වීමේ සඳහා කෙනෙකු ස්ථානය වන ශ්‍රී ලංකා මූල්‍ය බුද්ධී ඒකකය (FIU) විසින් “අවබුනම මත පදනම් වූ ප්‍රවේශය” ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන (ගණුදෙනුකරුවන්

මූල්‍ය බුද්ධී ඒකකය විසින් 2006 අංක 6 දරණ මුදල් ගණුදෙනු වාර්තා කිරීමේ පනත්තේ 2 වන වගන්තිය යටතේ, 2016 ජනවාරි 27 දින 1951/13 දරණ රජයේ ගැසට් පත්‍රය මගින් 2016 අංක 01 දරණ මූල්‍ය ආයතන (ගණුදෙනුකරුවන්

පිළිබඳ නිසි උද්යෝගයෙන් ත්‍රියා කිරීමේ) රිතින් මූල්‍ය ආයතනයන් වෙත නිකුත් කරන ලදී. මූල්‍ය කාර්ය සාධක බලකායට අනුබද්ධිත කළාපිය ආයතනය වන මූදල් විශුද්ධිකරණය පිළිබඳ වූ ආයියා ගාන්තිකර කළාපිය කණ්ඩායමේ (APG) නිරද්‍යුයෙන්ට අනුව ශ්‍රී ලංකාව විසින් සම්පූර්ණ කළ යුතු අවශ්‍යතාවයන් ඉටු කිරීම සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය ආයතන සඳහා “අවදානම මත පදනම් වූ ප්‍රවේශයට” අදාළ උපදෙස් ලබා දීම යන අරමුණු දෙක ලගා කර ගැනීම සඳහා මෙම රිතින් නිකුත් කරන ලදී. ශ්‍රී ලංකාවේ සැම මූල්‍ය ආයතනයක්ම “රිති මත පදනම් වූ ප්‍රවේශය” වෙනුවට “අවදානම මත පදනම් වූ ප්‍රවේශය” ක්‍රියාත්මක කළ යුතු අතර අදාළ ත්‍රියාමන අධිකාරීන් විසින් පතනවනු ලබන තුම්වේදයන්ට අනුව කටයුතු කළ යුතුය. ඒ අනුව, මූදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ තුස්තවාදීන්ට අරමුදල් සැපයීම මැඩ්පැවැන්වීම සම්බන්ධව රටක් වශයෙන් ලබා ගතයුතු අනුකූලතාව පිළිබඳව සන්වුද්‍යක ප්‍රගතියක් මූදල් විශුද්ධිකරණය පිළිබඳ ආයියා ගාන්තිකර කළාපිය කණ්ඩායම වෙනම 2016 ජනවාරි 31 දින වන විට වාර්තා කිරීමට ශ්‍රී ලංකාවට හැකි විය.

2006 අංකය 6 දරණ මූදල් ගණුදෙනු වාර්තා කිරීමේ පනතට අනුව, “මූල්‍ය ව්‍යාපාර” යන නිරවචනයට ඇතුළත් සියලුම ආයතන සඳහා මෙම රිති අදාළ වේ. මෙම රිතිවලට අනුව, මූල්‍ය ආයතන විසින් “අවදානම මත පදනම් වූ ප්‍රවේශයට” පිවිසීම අවශ්‍ය වේ. ඒ අනුව, සැම මූල්‍ය ආයතනයක්ම මූදල් විශුද්ධිකරණය හා තුස්තවාදීන්ට මූදල් සැපයීමේ අවදානම හැඳුනා ගැනීම්, සිය මෙහෙයුම් කටයුතුවලට එහින් ඇති විය හැකි බලපෑම කුමක්ද යන්නත් පිළිබඳව විශ්ලේෂණය කිරීම හා අවබෝධය ලබා ගැනීම සිදු කළ යුතුය. මූදල් විශුද්ධිකරණය හා තුස්තවාදීන්ට මූදල් සැපයීමේ අවදානම ඇගයීම සඳහා විස්තරාත්මක අවදානම් ඇගයීමක් සිදු කිරීමේදී සැම මූල්‍ය ආයතනයක් විසින්ම එක් එක් ගණුදෙනුකරුවන්ගේ අවදානම් පැනිකඩයන් (Risk Profile) හැඳුනා ගැනීම සඳහා අවශ්‍ය අභ්‍යන්තර ක්‍රියා පිළිවෙළක් අනුගමනය කළ යුතු වනු ඇති.

ගණුදෙනුකරුවන්ගේ අවදානම් පැනිකඩයන් නිර්ණය කිරීමේදී, මූල්‍ය ආයතන විසින් ඒ ඒ අවස්ථාවන්ට අදාළ කරුණු, එනම්, ගණුදෙනුකරු අයන්වන කාණ්ඩා, වෘත්තිය, මුහුට ආයායම් ලැබෙන මාර්ගය, ව්‍යාපාරයේ භාගෝලීය පිහිටීම හෝ ගණුදෙනුකරුවාගේ සමාරම්භක පදිංචිය ඇති රට (Country of origin) හාවිතා කරන ලද සේවාවන්, බෙඟ හැරීමේ මාර්ග, ගිණුම්වල ස්වභාවය හා අවශ්‍යතාවය, සම්බන්ධිත ගිණුම් හා ව්‍යාපාරික ක්‍රියාකාරීන්වයන් සැලකිල්ලට ගත යුතු වේ. එසේම ගණුදෙනුකරු හා සම්බන්ධ සමස්කේත මූදල් සැපයීමට අදාළ අවදානම වැඩි අවස්ථාවන්හි, මූල්‍ය ආයතන මගින් එම අවදානම් අඩු කිරීම සහ පාලනය කිරීම සඳහා අවශ්‍ය ගණුදෙනුකරු සඳහා නිසි උද්යෝගයෙන් කටයුතු කිරීමට අදාළ ප්‍රවර්ධන පියවරයන් ගත යුතු වේ. නිදුසුනක් ලෙස, සිය ගිණුම් සැලකිය යුතු සේවක් පවත්වාගෙන යාමට සහ තාර්කික නොවන ලෙසින් නිරන්තරයෙන් විදේශය හරහා විදුත් ප්‍රේෂණ සිදු කිරීමට බලාපොරොත්තු වන ගණුදෙනුකරුවෙනු සඳහා ගණුදෙනුකරු පිළිබඳ නිසි උද්යෝගයෙන් කටයුතු කිරීමේ ප්‍රවර්ධන රිතින් අවශ්‍ය විය හැකි.

සැලකිල්ලට ගත යුතුය. තවද, ගණුදෙනුකරුවෙනු ලෙස පිළිගැනීම සඳහා ප්‍රතිපත්ති සහ ක්‍රමවේදයන්, ගණුදෙනුකරු පිළිබඳ නිසි උද්යෝගයෙන් කටයුතු කිරීම (Customer Due Diligence) සහ ව්‍යාපාරික සම්බන්ධතාවයන් පිළිබඳව දැනට පවතින නිරික්ෂණයන්, ගණුදෙනුකරුගේ අවදානම් පැනිකඩයන් සමග සමාලුම පැවතිය යුතු වේ.

ගණුදෙනුකරුවන් පිළිබඳ නිසි උද්යෝගයෙන් කටයුතු කිරීමේ දී “සරල කරන ලද රිතින්” (Simplified Rules) සහ “ප්‍රවර්ධන රිතින්” (Enhanced Rules) උපයෝගී කර ගැනීම, ප්‍රතිඵාතී පිළිකාරීන්වය (Beneficial Owner) හඳුනා ගැනීම සහ මූදල් හෝ වටිනාකම් පැවරීම සේවා සපයන්නන් සඳහා සලසා ඇති විධිවිධාන ශ්‍රී ලංකාවේ මූදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ තුස්තවාදීන්ට මූදල් සැපයීම මැඩ්පැවැන්වීමේ රමුව ගක්කීම් කිරීමට ඉවහල් වේ. තවද, දේශපාලනික ව්‍යුහයට අනාවරණය වූ තැනැත්තන් (Politically Exposed Persons) පිළිබඳ නිසි උද්යෝගයෙන් කටයුතු කිරීම, නව තාක්ෂණය අනුගත කර ගැනීම, මූල්‍ය ආයතනයන්හි ඉහළ කළමනාකාරීන්වයෙන් ලැබිය යුතු අයකන්වය, විදුත් ප්‍රේෂණ කටයුතු කිරීම සහ කළාතුරිකින් පැමිණෙන ගණුදෙනුකරුවන් සඳහා මූදල් හෝ විදුත් තුවමාරු සම්බන්ධයෙන් ගණුදෙනුකරු පිළිබඳ නිසි උද්යෝගයෙන් කටයුතු කිරීමේ පියවර, ආයතනික සම්බාධක සහ අනුකුල නොවීම සඳහා වන සම්බාධකයන් ආයාය සඳහා වන නියාමන විධිවිධානයන් දේශීය සහ ජාත්‍යන්තර අවශ්‍යතාවයන්ට අනුකුල වන ආකාරයට ආවරණය කර ඇත.

මූල්‍ය ආයතනයක ගණුදෙනුකරුවෙනු ලෙස පිළිගැනීමේ ප්‍රතිපත්තිය, බැංකු සහ අනෙකුන් සේවාවන් ලබා ගැනීම සඳහා එම ගණුදෙනුකරුවෙනුගේ ප්‍රවේශය වැළැක්වීමක් සිදු නොවන බවට වග බලා ගැනීම ඉතා වැදගත් වේ. එබැවින් “අවදානම මත පදනම් වූ ප්‍රවේශය” හරහා මූල්‍ය ප්‍රවර්ධන මැඩ්ලීම සඳහා දැනට පවතින පියවරයන්හි වෙනසක් සිදු නොකාට මූල්‍ය පද්ධතියට ඇතුළත් නොවන කණ්ඩාවම් මූල්‍ය පද්ධතියට අන්තරුග්‍රහණය කිරීම දිරීමක් සිදු කෙරේ. මේ අයුරින්ම, මූදල් විශුද්ධිකරණ හා තුස්තවාදීන්ට මූදල් සැපයීමට අදාළ අවදානම වැඩි අවස්ථාවන්හි, මූල්‍ය ආයතන මගින් එම අවදානම් අඩු කිරීම සහ පාලනය කිරීම සඳහා අවශ්‍ය ගණුදෙනුකරු සඳහා නිසි උද්යෝගයෙන් කටයුතු කිරීමේ ප්‍රේෂණ සිදු කිරීමට බලාපොරොත්තු වන ගණුදෙනුකරුවෙනු සඳහා ගණුදෙනුකරු පිළිබඳ නිසි උද්යෝගයෙන් කටයුතු කිරීමේ ප්‍රවර්ධන රිතින් අවශ්‍ය විය හැකි.

මුදල් විශ්‍ය්‍යාධිකරණය වැළැක්වීම සහ තුස්තවාදීන්ට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා “අවබූහම මත පදනම් වූ ප්‍රවේශයක්” ක්‍රියාත්මක කිරීමේ මූලික අරමුණ වනුයේ අපරාධකරුවන් විසින් මූල්‍ය පද්ධතිය අවහාවිතා කිරීමෙන් අරක්ෂා කර ගැනීමයි. තවද රට තුළ මූල්‍ය අන්තර්ග්‍රහණය ඉහළ නැංවීම සඳහා ද “අවබූහම මත පදනම් වූ ප්‍රවේශය” දායක වේ. එබැවින්, “අවබූහම මත පදනම් වූ ප්‍රවේශය” රටේ මූල්‍ය පද්ධතියේ මෙන් ම සමස්ත ආරක්ෂා ස්ථාවරත්වය පවත්වාගෙන යාමට ඉවහල් වේ.

#### මූලාශ්‍ර :

1. FATF (2010), National Money Laundering and Terrorist Financing Risk Assessment, FATF, Paris.
2. FATF (2012), International standards on Combating Money Laundering and the Financing of Terrorism & Proliferation - The FATF Recommendations, FATF, Paris.
3. FATF (2014), Guidance for a Risk-Based Approach - The Banking Sector, FATF, Paris.
4. FATF (2015), Guidance for a Risk-Based Approach - Effective supervision and enforcement by AML/CFT supervision of the financial sector and law enforcement, FATF, Paris

